



دَارَةُ الْعُوَاظَى
سَالِكُونُوْلِيْزِ الرَّاجِهِنِ

කිස්තියානි මුස්ලිම සංවාදයික්

මෙද්‍රාවාසීය

උච්. එම්. බාහිල් එම්. ඩී.

ක්‍රිස්තියානි මුස්ලිම් සංවාදයක්

වෛද්‍යාචාර්ය

උච්. එම්. බාගිල් එම්. ඩී.

المكتب التعاوني للدعوة والإرشاد بالبلديعة، ١٤١٦هـ

فهرسة مكتبة الملك فهد الوطنية أثناء النشر

باقل، محمد

حوار بين مسلم ونصراني / ترجمة : شريف الدين محمد منصور

٠٠ ص ٠٠ سم

ردمك : ٣ - ٢٦ - ٧٩٩ - ٩٩٦٠

(النص باللغة السنهاية)

١- الإسلام والمسيحية ٢- الديانات المقارنة ٣- الوعظ والإرشاد

أ- منصور، شريف الدين محمد (مترجم). ب- العنوان

١٦/١٠٢٣

دبوى ٢١٤,٢٧

رقم الإيداع : ١٦/١٠٢٣

ردمك : ٣ - ٢٦ - ٧٩٩ - ٩٩٦٠

අදුම් පිටුවල

සංචාරය

1.	කිතු බැංකිමතකෙකුගේ හා මූදලීම් වරයෙකුගේ පළමු කළුව	1
2.	අදාධ වූ බහිබලය ?	24
3.	ලිප්තිවය කාගේ නිපැයුමක් දී ?	41
4.	යෝජුද වහන්දේ දෙවිකෙනෙක් ?	51
5.	යෝජුද වහන්දේ දේවී පුද්‍රාලයක් ?	65
6.	යෝජුද වහන්දේ සුරුයියේ ඇණ ගසභා ලැබුවේ දී ?	72
7.	පාපෝවිචාරණය සහ මූල් පාපය	82

බහිබලයෙහි ඔදහන් වන මූහුමිලද (සල්) ක්‍රමාව

1.	ආකිරිවාද ලක් ඉස්මායේල් සහ රිසාක් දෙදෙනා	86
2.	විස්තාවරයෙක් පිළිබඳ වූ යෙරෙමියාගේ මිමිම	94
3.	ශිලෝ (SHILOH) පැමිණෙන තොක්	95
4.	බස්කා යනු මස්කාව වේ !	96
5.	මලේ ශීර්ඝිය ලොවිට දන්වන මාලිගය	97
6.	සොටර්වින්සේ රථය සහ මුටුවන්සේ රථය	99
7.	මෝසේස් ව සමාන වූ විස්තාවරයා	102
8.	මලේ මෙහෙකරුවා, ප්‍රාන්තිකිකාරයා සහ නොරු ගනු ඇති කුනෑස්කා	106
9.	දිවිස් රස් ඔපු ව ඇමණුවේ 'මාගේ ස්වාමීන්' යනු ය	111
10.	ඊ විස්තාවරයා ඔබ දී ?	112
11.	අදාධ වූ ආත්මයෙන් සහ හින්නෙන් බවිසියීම ශිරිම	113
12.	ස්වර්ග රාත්‍රාද සුඩා කුනෑස්කා	113
13.	සමාදනය කරන්නේ ආකිරිවාද ලද්දේ ය	114
14.	ඇන්සුම ගෙන දෙන්නා	115
15.	විස්තාවරයාන් වූ මූහුමිලද (සල්) ක්‍රමාව අනාවරණය වූ දේවී වාක්‍ය	120

සාමාන්‍ය සි දැනි අධික උපි පිටුවල පිළිරාක
ත්‍රා. එම්. ඩෝකුර මහජා විසින් එයන දී යා එස්.

1

**කිතු බැංකීමනෙකුගේ හා මූදලීම්වරයෙකුගේ
පළමු හමුව!**

කිතු බැඩිමත්කා* : පසුහිය අවුරුදු දහය කුල හිඳෙනියාතීන් හා මුදලීම්වරුන් අතර මුවනාවුන්ගේ ඇදීම් පිළිබඳ ට නොයෙක් ය.වාදයන් පැවතී ඇතු. මේට හේතුව කුමක් ද?

ମୁଦ୍ରିତିଲିପିରୁବ୍ୟା” : ଅପଣେ ଦେଖାରଣ୍ଟିଲିପି ତ ହୋଇ ଥି କରୁଣ୍ଣ ରାଜୀଯକୁ ନିର୍ଵିମ ତିଏ ହେବୁ ବିନ ବିଲ ମମ ଦିନକି. ମେଲୋଲିପି ଲଙ୍ଘନିଲିବୁରୁତ୍ତି ବୋଲେ
ଦେଖେବୁ ରୁହୁ ରକ ତ ମୈତ୍ରିଲିକାରୁବ୍ୟା କେରେକି ଅଧି ରିଅଲ୍ୟାଯା ବବନ୍ଦନେମ୍ଭୁ:
ଯେଷ୍ଟଦେ ବିନନ୍ଦନେବେ ଆଶିରଳିବାଦ ଲାଭ “ମେସାଯା” (Messiah)ଲେନନ୍ତ, ଦେଵିଯନ୍ତରେ
ବିଲନ୍ଦାଯକ ଲେଣନ୍ତ ରିଅଲ୍ୟାଯା ବବନ୍ଦନେମ୍ଭୁ. ରହେନ୍ତ, ଫ୍ରାନ୍କିଲିନ୍ନ ମେମ
କରୁଣ୍ଣ ରିଅଲ୍ୟାଯ ହୋକରନ୍ତି.

අල් කුරානය මෙයේ පවතියි:

‘මලාඹකාවරු පැවැසු හා මරයම්! තියත් වගයෙන් අඟලාස් තමන්ගෙන් වූ විතනයකින් ඔබට (පුහෙක් උගිම ව අඩි එව) දූහාර-වියස් පවිසයි. මහුගේ තම මධ්‍යීය, මරයම්ගේ පුත්‍ර රේඛා යනු ඇ. ඔහු මෙලොවෙහි ද රැඳාවෙහි ද ගොරවයෙන් පුත්‍ර වූ ද, (දෙවියන්ට ඉකා) සම්පූර්ණගෙන් කෙනෙක්ව ද සිටියි.’

මුද්‍රණීමෙන් හා විසින් අතර පුරුෂරය, කැනඩාව, ඇමරිකාව, සා විසින් ප්‍රේලිඩාව ආදී රටවල සාකච්ඡා පවත්වා ඇත. වැට්ටෙන් තුවරු (විසින් යානි) ගාස්තුජයීන් හා රීලිප්පූලේ මුද්‍රණීම් විශාරදයින් 1970 දී රෝමයේදී, 1974 හා 1978 දී (රීලිප්පූලේ අග්‍රාධිත වූ) කැයෙරුවේ විසින් සාකච්ඡා පැවැත්තුහ. එමෙනම් වැට්ටෙන් තුවරු ගාස්තුජයීන් සඳහා අරානියාවේ මුද්‍රණීම් විශාරදයින් සමඟ 1974 දී රෝමයේ සාකච්ඡා කළ හ. (වි ල.කාවේ අග්‍රාධිත වූ) කොළඹ ද නොයෙකුන් සංවාද පැවැත් වූ අතර, ඉස්ලාමීය ඇදහිම් විසින් කරන මෙන් මුද්‍රණීමෙන් විවිධ විට විසින් දෙව්පාන වෙත කැඳවනු ලැබේ ය.

* මින් ගුරුවීයට හිතු ප්‍රමිතියා යන්න සි. මි. යුතුවෙන් පදනම් වේ.

** ඒන් ඉදිරියට කුඩාවකිරීමෙන් යන්නා කුඩා යුතුවෙන් දදහන් විය.

1. මෙස්සායි (Messiah): අරාබි හා සාමාන්‍ය ලිඛිත තාഴී යි.

२ अल्पराज्य ३ : ४५

3. වැට්ටුන් තුවර, යෝගීය පාඨ ආලියේ රාජ්‍ය ටිත්තින් තැබූවේ.

කි. බෑ: ස්‍රීජයියාති ආගම වර්ෂ 2000 ක් පමණ පැරණි ය.. ඉස්ලාමය වර්ෂ 1400 කින් පමණ පැරණිය. එසේ තම් දැන් පවත්වන මෙම සංචාරක් සහ වර්ෂ ගණනාවකට පෙර නොපැවැතුවේ ඇය දැඩි කිව හැකි ද?

මුද : මුදලිම්වරුන් අධික ලෙස වෙසෙන ආයියාතික හා අප්‍රිකානු රටවල් ගණනාවක් පසුගිය ශත වර්ෂ තුන හතරක් ම මූකාන්තය, ප්‍රංශය, ශිලන්දය, බෙලේසියම, ස්ථාන්දය හා පෘත්‍රියිය වැනි රටවල් වලට යටත්ව කිහිපි. එම අවස්ථාවේ ස්‍රීජයියාති මිශනාරි වලට අයන් බොහෝ ආක්‍රමිකයින් නොයෙකුත් උපතුම යොදුමින් ද, දුනී දුප්පත් මුදලිම්වරුන්ට වෙදා ප්‍රතිකාර, ඇදුම්, ආහාර පානාදිය, රැකියා වැනි දේ සහයා උදවී උපකාර කිරීමෙන් ද තම ආගමට හරවා ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ හ. නමුත් මුදලිම්වරුන්ගෙන් ඉතා වික දෙනෙකි මුළුන්ගේ ආගමට හැරුනේ. සමහරු ස්‍රීජයියාති ආගමෙන් තමන්ට ශිෂ්ටාචාරය සහ අධ්‍යාපනික දියුණුව ලැබුණු බවට වැරදි මතයක් ඇති කරගෙන එම ආගම කරා හිය හ. ඇත්ත වශයෙන් ම පුරෝපයේ දේවස්ථානය (ස්‍රීජයියාති මහා සහාය) හා රජය වෙත වෙන ම ස්‍රීයාකාරි වන අන්දමින් වෙන් කිරීමෙන් පසුව ය, මුළුන් අදහස් කරන මෙම දියුණුව ලැබුවේ.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු, ආයියාතික හා අප්‍රිකානු රටවල්හි විසු මුදලිම්වරුන් බොහෝ දෙනෙක් බටහිරට ගොස පදි-වි වූහ මොයිනතර කම්කරුවන් හා ව්‍යුත්සිය රැකියාවන් කරන අය බොහෝ දෙනෙක් සිටියන. මෙම පදි-වි විම මුදලිම්වරුන් ස්‍රීජයියාති රාඛනාව සමඟ ඉතා සම්ප වූ සම්බන්ධතාවයන් ඇති කර ගැනීමට හේතු විය. මේ අතර මුදලිම ශිෂ්ට ශිෂ්ටාචාරන්ගෙන් විශාල පිරිසක් ද බටහිරට ඉස්ලාමය හඳුන්වා දීම හි දැඩි උනන්දුවෙන් ස්‍රීයාකරන්නට වූහ.

කි. බෑ : මෙකල, මෙවැනි සංචාර අධික ලෙස පැවැත්වීමට වෙනත් හේතු නිශේ ද?

ව්‍යුත් : මෙම දෙපාර්ටමේන්තු ම කම කමත්තේ ආගමිවලට අන් අය හරවා ගැනීමේ තරගකාරීන්ටයෙන් යුතුව ක්‍රියාකළ මූල්, ඉස්ලාමය ප්‍රත්‍යක්ෂව බැලීමට කිං බැංකිමහුන් වැඩි වැඩියෙන් උන්දු වූ නිසාත්, එකිනෙකා අන් මතයන්ට විරුද්ධව ක්‍රියා තොකරන කත්ත්වයක් උද වූ නිසාත් මොවුන්තර පවතින පරතරය ක්‍රමානුශ්‍රලව අඩු වි ගෙන එන බවයි මම අදහස කරන්නේ. මූහුම්මද රෝහිලිකාරයෙක්, " කාරුක්ෂම තොවු කැනුත්තෙක් ", මී මැදමාර රෝහියෙක්, යනුවෙන් ක්‍රිස්තියානී ගුරුවරයෙක් නිතර නිතර කී බව මට තවමත් මතකයි. දැන්, මෙලෙස ඉස්ලාමයට නින්ද අපහාස කරන උබකයින් ඇත්තේ සුරු කොටසක් බව ඔබට වැටුගෙයි.

මුදලිම්වරුන් වන අපි, යුදෙවිවන්ට, මිත්‍ය දෘශ්වීකයන්ට ද වඩා කිං බැංකිමහුන්, අපට ලැයිවන් බව නිසුකව මම වියවාසය කාඩා ඇත්තෙමු.

අල් කුරානාය මෙයේ පවතයි.

"නියත වශයෙන් ම යුදෙවිවන් හා මිත්‍ය දෘශ්වීකයින් මුම්මින්වරුන්ට (ඉස්ලාමය අදහන්නන්ට) දැඩි ලෙස වෙටර කරන්නන් ලෙස (නැවිතුමාණකී) ඔබ දැකින්නේ ය. නියත වශයෙන් ම අපි ක්‍රිස්ත යානීන් එමුද් පවතන්නන් මුම්මින්වරුන්ට උන්නායන් ඉතා සම්පූර්ණ ලෙස (නැවිතුමාණකී) ඔබ දැකින්නේ ය. මන්දයන්, මවුනතර හක්මිමක් උගනුන් ද කාපසවරුන් ද සිටියි. තව ද, ඔවුනු අභාකාර වන්නේ ද තැත්."*

ඉතිහාසයේ පළමු වරට, ඉෂ්මායේල්ගේ සුතුයා වූ කේද්රගේ මාරගයෙන් ඉෂ්මායේල්ගේ පරමිපරාවේ පැවත එන කෙනෙකු ලෙස මූහුම්මද (සල්) තුමා පිළිගන්නා තරම්, යමහර ක්‍රිස්තියානී ආගමික කොටස අති විශාල ලෙස දියුණු වි ඇත.

ඇමරිකාවේ පිහිටි සැරයිවේරියන් (Presbyterian) දේවස්ථාන ක්‍රිස්තියානී අවශ්‍යතා මණ්ඩලයේ අනුග්‍රහයෙන් වර්‍ය 1980 ද ප්‍රකාශනය කරනු ලැබූ බේරිස බෙබිල් ගබ්ද කෝෂයේ (The Davis Dictionary

of the Bible) හි කේදරු යනු ඉජමායෙලෙන් පරම්පරාවේ අඩි වූ ගෝන්යක් ය.⁶ කේදරගේ ජනයින් ලෙස හඳුන්වනු ලැබුවන් (ඉජමායෙලෙන් පුතුයා වූ) කේදරගේ පරම්පරාවින් පැවතු එන්නේ ය. අවසායේ දී මුහුමිලද ඉපකෘෂ්ධ ඔවුන්ගේ මෙම ගෝනුයේ ය.⁷ සමස්ක ලෞක බයිබල් වියෙන කෙස්ය (The International Standard Bible Encyclopedia) රේ. එස්. ප්‍රූලටන් (A. S. Fulton) පැවතු බව මෙයේ සඳහන් කරයි. “ඉජමායෙලෙන් ගෝනුයන් අතර කේදරගේ ගෝනුය ඉනා වැදගත් එකක් විය පුතුය. එහෙයින්, පසු කලෙක මෙම නව කාන්කාරයේ කිවුණු සැම ගෝනුයකට ම යෙදුණි. කේදර⁸ නම් වූ මෙම ගෝනුය වෙතින් ඉජමායෙලෙන් පරම්පරාවේ කෙනෙකු ලෙස පසු කලෙක මුහුමිලද උපක ලැබු බව විභ පරම්පරා ගැන දැනුම ලන් මුයලිම්වරු මපු කරයි.”

සම්බන්ධ බයිබල් ගෙවී කෙස්ය (Smith's Bible Dictionary) මෙයේ සඳහන් කරයි. ඉජමායෙලෙන් දෙවෑනි පුතුයා කේදර ය.⁹ මෙම කේදරගේ ගෝනුයන් පැවතු ආ ඉනාමන් කිරීමින් කුරෙරු කුලයේ හි මුහුමිලද උපක ලැබිය. මෙහෙයින් එනුමා ආමුහමිලෙන් පරම්පරාවේ කෙනෙකු වූ හ. සිජාස් හි විසු අරාබින් බහි හරඹ (රණ ගුරුයෝ) නමින් අමතනු ලැබු හ. තව ද, ඔවුනු ආරම්භ කාලයේ සිට ම ඉජමායෙල්වරුන් (ඉජමායෙලෙන් පරම්පරාවේ අය) ලෙස හඳුන්වනු ලැබු හ.

පැල්පැලි (Palgrā e) මෙයේ පවතයි : “මුවන්ගේ (සිජාස් හි විසු අරාබින්ගේ) හාඡාව කුරාඇතය උයන (අනාවරණය කරන) ලද (ත්. ව. 610) එද මෙන්වරු 1200 ටක පසු ව අදත්, කිහිපු වෙනසක් නොමැති ව පවිතු ව කිවිම පෙරදිග සමාර ආයතනයේ ස්ථිරත්වය හා කළේපැවැතිම මරපු කිරීමේ කදිම නිදුසුනකි.”

6. බලන්න : බයිබලය - දෙපාන්තිය 25 : 13
7. කේදර : අරාබින් ‘කේදර’ වෙයි.
8. බලන්න : බයිබලය - දෙපාන්තිය 25 : 13
9. ආමාතිම් ඔවුන්ම් (අංග)ව්‍යාභාවයය ය.

බටහිර ලොවට පදි-වියට ගිය මූසලිම්වරුන් බටහිර ජනකාවට දී ඇති ඉතා විටිනා සම්පත මුවුන්ගේ මිනිස් සම්පත හෝ ගුම ගක්කිය හෝ නොවේ. එය කුමක් ද යන්, අද බටහිරයේ මූල් බසිලින් ඇති ඉස්ලාමයයි. බටහිරයේ හි ඇති සුම රටක ම මූසලිම් පල්ලි (මසරිදා) හා ඉස්ලාමිය සංවිධාන බොහෝ ගණනක් ඇත. බටහිරයින් ඉතා අධික ලෙස ඉස්ලාමය වෙත ආපසු පැමිණිම, දෙනික සිද්ධියකි. මෙහි “අඟම වෙනස් කරගනියි” යැයි නොකියා, කමාගේ ආගමට ආපසු එකින් යැයි මඟ සඳහන් කිරීම මතට ප්‍රෘතිකාවක් වනු ඇත. තියත වශයෙන් ම සුම කෙනෙක් ම උපත ලබන්නේ අල්ලාඡට අවනත විමෙහි ය, එනම් ඉස්ලාමිය ය. සුම දරුවෙකුගේ ම සව්‍යාච්‍යක උපත සිදුවුන්නේ මෙලෙස ය. තමුන්, මුවුන් ව පුදෙවි ආගමට හෝ ස්ථිරිකියානි ආගමට හෝ වෙනත් ආගමකට, තැකිනම් තායික වාදීන් බවට හෝ වෙනස් කරන්නේ මුවුන්ගේ දෙමාපියන් ය, තැනහාන් මුවුනු වෙසෙන සමාරු ය.

අද බටහිර රටවල් හි ඉස්ලාමය වේගයෙන් ව්‍යාප්ත විගෙන ඇත. මෙම ව්‍යාප්ත විම කුහුවෙන් (ආපුදයෙන්, බලනත්කාරයෙන්) නොව මූසලිම්වරුන් තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් කරගෙන යන ප්‍රවාරයන්ගෙන් සිදුවන බව නොරහසයකි. ස්ථිරිකියානි මිශනාරී නම් පු විශේෂ සංවිධානයන් අප අතර නැත.

වර්ත 1934 පිට 1984 දක්වා ලෝක ජනගහනය 136% කින් වැඩි වි ඇත. මෙම කාලය තුළ ස්ථිරිකියානි ආගම 47% කින් වර්ධනය වි ඇත. ඉස්ලාමය ස්ථිරිකියානි ආගමට වඩා පස් ගණයක් අධික ව එනම් 235% කින් වර්ධනය වි ඇත. මෙම සංඛ්‍යා ලේඛන තම 50 එකි සංවිතස්ථානය නිමිත්තෙන් ද පැලේන් වන් (The Plain Truth) තම් පු ස්ථිරිකියානි මාසික සහරාව, 1984 පෙබරවාරි මස නිකුත් කළ විශේෂ කළාපයෙහි සඳහන් කොට ඇත. එම සහරාව මෙම විස්තර උප්‍රටා ගෙන ඇත්තේ, "World almanac and book of Facts 1935. සහ 'Reader's Digest almanac and year - book 1983. පොතපතෙන් ය.

ක්. බු. : පුදෙවි ආගම, ස්ථිරිකියානි ආගම, ඉස්ලාමය යනාදී ආගම් තුන ම එක ම දෙවියන් විසින් දෙනු ලැබුවේ නම් එවා එකකට එකක් වෙනස් ව ඇත්තේ ඇයි?

මුස් : ආදම් (අලේල) පටන් මුහම්මද් (සල්) තුමා දක්ව සියලුම වක්ත්තවරුන් මුළු මානව සංහතිය ම අල්ලාගැනීම්පුරුණයෙන් අවනත රිය යුතු යි' යන එක ම පණිවිච්‍ය ඇත්තිවය මෙලොවට එවනු ලැබුවේ. මෙම අවනත එමට අරානි හාජාවෙන් ඉස්ලාම් යනු කියනු ලැබේ. 'ඉස්ලාම්' යන වචනයට ගාන්තිය නම් තු පදනම් ඇත. එයින් සඳහන් වන්නේ මැයිමිකරුවා (අල්ලාජ) වන් වෘත්තු ලැබු ඒවින්ට අතර පවතින ගාන්තිය වේ. යුදෙවි ආගමට හා ශ්‍රීජ්‍යියානි ආගමට කවරෝ වියින් කුමතාකාරයකින් එම නම තබනු ලැබුවේ ද, ඒ ආකාරයෙන් කවරෝ වියින් හෝ ඉස්ලාමයට ඉස්ලාම් යන නම තබනු නොලැබුවේ ය. ඉස්ලාමයට මෙම අරථවන් නම තැබුවේ එය පිරිනැමු අල්ලාජ ය. මේ පිළිබඳ ව අල්ලාජ කුරානයේ මෙසේ පවසයි :

'අද දින ඔබ විනුවෙන ඔබගේ ආගම මම සම්පූර්ණ කළේ, ඔබ වෙත මගේ අනුග්‍රහය ද සම්පූර්ණ කළේ, කව ද, ඉස්ලාමය (යහපත) ආගමක් වශයෙන් ඔබ සඳහා තෝරාගෙන ඇත්තෙමි.'¹⁰

'යුදෙවි ආගම', ශ්‍රීජ්‍යියානි ආගම' යනා දී නම් බයිබලයේ පමණක් නොව බයිබල් ගබා කෝෂයෙහි ද දක්නට නැත. රුගායෙල්වරුන් වෙත එවනු ලැබු කියිම වක්ත්තවරයෙක්, මුවන් යතු කාර්යහාරය ඉපු කරන කළහි යුදෙවි ආගම' යන නම හාවිතා නොකළන. "මෙම පොලොව මක ශ්‍රීජ්‍යියානි ආගම පිහිටුවලි" යැයි යෙසුය වහන්සේ නොපැවැසු හ, එපමණක් නොව, උන්හන්සේ 'මම ශ්‍රීජ්‍යියානියෙකුම්' යැයි කියිවිටෙක නොපැවැසු හ. "ශ්‍රීජ්‍යියානි" යන වචනය (බයිබලයේ) අලුත් හිටිපුමෙහි කෙවරක් සඳහන් වී ඇත. යෙසුය වහන්සේ මෙලොවින් ගොස් බොහෝ කළකට පසු, එනම්, ශ්‍රී.. ව. 43 හි පමණ, පළමුව - මිතතා දාෂටිකයින් ද, දෙවනුව - යුදෙවිවන් ද අත්තියෙක් යන සජ්‍යානයෙහි ද ශ්‍රීජ්‍යියානි' යන වචනය කිහි.

10. අල් ඇරඟන් 5:3

11. ආප්ස හිටිපුම් ශ්‍රීයා 11:26

බයිබලයේ අප්‍රති හිටිපුම මේ ගැන සඳහන් කරයි :

‘ගෝලයේ ස්මියියානිකාරයෙකුයි පැමුණකාව සියනු ලැබුවේ අන්තියාකියෙදී ය.’¹²

පසු, ව දෙවෑනි අග්‍රිපා රුප මෙයේ පැවැත්‍ර බව බයිබලයේ සඳහන් වේයි.

‘එම් අග්‍රිපා කාලා ගොව : වැඩි පෙළීම්ක් නැඹුව ම තුළ මා ස්මියියානිකාරයෙක් කරන්ව ඕනෑම පැවැත්‍ර ට සිවේ ය.’¹³

මෙලෙය, “ස්මියියානි” යන නම පළමුව පත්‍රුවන ලද්දේ යේපුස් වහන්සේගේ දේවගුති මණ්ඩලයේ ම සිරි සඟුරන් විසින් මිස මිතුරන් විසින් නොවන බව පැහැදිලි ය. අනතුරු ව, පේනුස් විසින් ද ස්මියියානි යන නමට විශ්වාසය දක්වන ලදී.

මේ ගැන බයිබලය මෙයේ සඳහන් කරයි.

‘කමුණ්, යමෙක් ස්මියියානිකාරයෙක් මෙන් දුක්වීදී නම් විශු ලැස්‍රා නොවීම් ඒ කාමය ඔමිකන්තියෙන් ඇවියන් වහන්සේට ගොටුව කරවා.’¹⁴

මෙම පොලොව මත මූසේලිම්වරයෙක් ලෙස අමතනු ලැබූ පළමු මිනිසා මූහුමිමද (හල) තුමා නොවේයි, අල්ලාග්‍රට අංග සම්පූර්ණ ව අවනත වූ ආඛුහම් තුමා වේයි. එපමණක් නොව, ආඛුහම්ට පෙර පැමිණි වික්තෘවරුන් වූ ආදම් සහ නොවා යනාදින්ට ද ඉස්ලාමය තිවන සැලැස්මක් ලෙස අනාවරණය කොට සිඛුණි. එවකට පටන් මූර් මිනිස යහන්තියට ම අදාළ තීවන සැලැස්මක් ලෙස ඉස්ලාමය බැඩැලෙයි.

කි. බැ. : ආඛුහම් මූසේලිම්වරයෙක් වන්නේ කොයේ? එතුමා යුදෙවිලක් බව දැන සිටිමු.

මුහු : යුදෙවිලක්! ඔබට එසේ කිවිවේ කුවූ ද?

කි. මු. : අපට කියා දී ඇත්තේ එලෙස ය. බයිබලය ද මෙය සහතික කරන්නට ඇත.

12. අප්‍රති හිටිපුම, මූල 26:28

13. අප්‍රති හිටිපුම, 1 ප්‍රත්‍යාජ 4:16

මූද : ආමුහම් පුදෙවිවෙක් බව බයිබලයේ පවසා ඇත්තේ නම් කරුණාකර එය මට පෙන්විය හැකි ද? ඔබට එවැනි යමක් බයිබලයෙන් සොයා ගැනීමට අපහසු නම්, මම උද්වි කරන්නේම්. කරුණාකර බයිබලයේ, උත්පත්තිය 11:31 කියවන්න.

ශ්‍රී. ඩී. ඩෝරු කමාගේ පුතු වූ ආමුහම් ද කමාගේ පුතු වූ භාරුන්ගේ පුතු වූ වහා ලොස් ද තමාගේ පුතු වූ ආමුහම්ගේ සාර්යාව වහා කමාගේ යෙහෙහි වූ සාර්යි ද කුදවාගෙන මුළුස් සම් කාඩාස් දැයාට යනු පිළිස උරු නම් වූ කළදීවරුන්ගේ පුත්‍රීන් පිටස් ව ගොස් සාරුන්ට පැමිණ එහි වාසය සොල් ය.


මූද : එයේ නම්, කළදීවරුන්ගේ නගරය වූ "උරු" හි ඉපදුණු ආමුහම් පුදෙවිවෙක් ලෙස පිටියායි කිව නොහැකි ය. මක්තියා ද යන්, පළමු ව, කළදීවරුන්ගේ නගරය වූ "උරු" පිළිවා තිබුණේ දැනට ඉරාකයේ කොටසක් වන මෙයපොන්මියාවේහිය.. මෙයින්, එතුමා පුදෙවිවෙක් බව නොව අරාබියෙකු බව කුඩා පෙනෙයි. දෙවනු ව, "පුදෙවි" යන නම සාවිතයට පත්වූයේ ආමුහම්ගේ මුද්‍රාවා වූ "පුද" හේ උපකින් පසු ව ය. මෙහි ඇති පෙළපත් සටහන බලන්න. ඒ සමගම බයිබලයේ උත්පත්තිය 12 : 4, 5 කියවන්න.

ශ්‍රී. ඩී.අමුහා සාරුන්හේ පිටස් වූ කළ මුළු ගැඹුනු පස් අවුරුදුන් වයස් විය.මිවිශ්‍ර සාභාස් දැයාට පැමිණියේ ය.

මූද: මේ වාක්‍යය අනුව ආමුහම් කමාගේ ගැන්තු පස් වියෙහි කානාස් (කන්ඳාන්) දේයාට පදිංචි පිළිස හිය බව වැටුහෙයි. කව ද, එතුමා එහි අනායෙකු ව සිටි බව බයිබලය පැහැදිලි ව පවසයි :

"සුම් විදෙසි ව වාසයකරන දැයා වහා මුද සාභාස් දැයා පුමිට සහ පුමින් පසු ව පුමි ව-යාටයා දදකාල උරුමියක් කොට දැන්නේම්, මම ද මුළුන්ගේ දැවියන් වහන්සේ ව පිටියන්හේමියි කි නොක."¹⁴

දැන්, බයිබලයේ, උත්පත්තිය 14 : 13



ක්. බෑ. : එවිට ගැඹුවී ශිය කෙනෙක් ඇවිත් හෙබුවා වූ ආමුම්ට දැන්වී ය....."

මුද්. : ආමුහම් හෙබුවා කෙනෙකු බව, එනම් - පුපරවිස් තදියේ අතෙක් ඉවුරු පුදෙයින් පැමිණි මිනිසෝක් බව බයිබලය ම පැහැදිලි වි සඳහන් කරනාවිට, එනුමා පුදෙවිවික් බව ඔබ කියන්නේ කෙසේද? තව ද, මෙම නමට "ශේමිගේ පරම්පරාවින් පැමිණි එබරේගේ කුලය සමග සම්බන්ධකාවය ඇති කෙනෙක් යයි අරථයත් ද ඇත. දැන්, උත්පත්ති 32:28 කියවුන්න. එවිට දුනයෙකු (angel) සමග පොරබැඳීමෙන් පසු යාකාබිගේ නමට කුමක් වූනේ ද යන්න දැනගත හැකිය.

ක්. බෑ. "නුති දෙවියන් වහන්සේ සමගන් මුත්‍යායන් සමගන් පොරබැඳී ජයගත් නීසා තුළු නම මින්මතු යාකාබි නොව ඉප්‍රායෝල් වන්නේයයි උත්ස්වහන්සේ කිසේක.

මුද්. : එහෙයින්, ආමුහම් හෙබුවා කෙනෙකු ව සිටිය හ. යාකාබිගේ පරම්පරාව ගෝනු දෙළඟකින් සමන්විත වූ රේග්‍රායේල්වරුන් වෙති. පුදුට "පුදෙවී" යනු විකට නමක් කිඩුණි. එම නීසා මුහුගෙන් පමණක් පැවත එන්නන් පුදෙවිවින් ලෙස සඳහන් කරනු ලැබේ හ. නීයන වගයෙන් ම, මෝසේස් යනු කවරෝක් ද යැයි දැන ගැනීමට කරුණාකර බයිබලයේ, නීක්මයාම 6 : 16 - 20 කියවන්න.

ක්. බෑ. "කමන්සේ පරම්පරා වගයෙන් ලෙසි පුදුයන්සේ භාම මෙයේ ය. ගෙර්මාන්, නොහොත් සහ මෙරටි ය..... නොහොත්සේ පුදුයෝ. අමුරාම්.....අමුරාම් ඇමුවාගේ පියාගේ සහයෝදා වූ යොවෙමිද භාර්යාව නොව පාචාගයෙන් ය. ඇ විෂ නීසා ආරෝන් සහ මෝසේස් විදුත්වා ය."

මුද්. : මෙනයින්, මෝසේස්¹⁵ පුදෙවිවික් නොවන බව සහතික වෙයි. මේ හේතුව එනුමා ලෙවිගේ පරම්පරාවින් මිස පුදුගේ පරම්පරාවින් පැවත එන්නෙක් නොවීම ය. මෝසේස් රේග්‍රායේල්ගේ පරම්පරාවට "නීතිය ගෙන දෙන්නෙක් ලෙස සිටිය හ. (එම නීති මාලාව "නොරාහ්"¹⁶ නම් වෙයි.)

15. මෝසේස් එස්සාය (අභෘද) ව්‍යාපෘතියා ය.

16. නොරාහ් නැම් වූ අදා ගුන්ස් ය.

කි. බු. : ඔබ එය විස්තර කරන්නේ කෙසේද?

මුද්‍ර : අපි කුරානාය මිමිමක් ලෙස හාවිතා කරමු. එහෙයින් මේ පිළිබඳ ව අගතා විස්තරයක් දිය හැක ය. ඔබ මෙම කුරානායේ වාක්‍ය අනුව, බහිබලය ගැන විස්තර කිරීමටත්, පුදෙවි හා ත්‍රිජ්‍යියානි දෙපාර්ඩම් මගින් සිදු වූ අගතිය නිවැරදි කිරීමටත් තැන්කළ හැකි ය.. කුරානාය අවසාන වශයෙන් අනාවරණය වූ දේව් ගුන්පයකි. මෙම කුරානාය මිනිපුන්ගේ අදහස්, ඇතුළු කිරීමෙන් හෝ යම් යම් වාක්‍ය අඩු වැඩි කිරීමෙන් හෝ අපරිතු වී තැන්. එහි ඇත්තේ කිසිදු මිශ්‍රවීමක් තැනි අල්ලාභගේ වාක්‍ය පමණ ය. එය අනාවරණය වූ කාලය පටන් අද දක්වා ම එක කිතකවින් මාරු වී තැන්, ඇති තැනි වී තැන්. මින් ඉදිරියට, ලොව අවසානය දක්වා ම එසේම පවතිනවා රැකාත්තයි. එට ගෙනුවි, කුරානාය ආරක්ෂා කිරීමේ කාර්යභාරය තමා වෙත පවරාගෙන ඇත්තේ එය අනාවරණය කළ අල්ලාභ ම වීම ය.

අල්ලාභ මෙයේ පවතයයි :

“මෙය අල්ලාභගේ ධර්ම ගුන්පයයි, ඒ ගැන කිසිදු පැක්‍රයක් තැන්.”¹⁷

“කියත වශයෙන් ම අපි මෙම ධර්මය (මෙ විත) අනාවරණය කළමු, කියත වශයෙන් ම අපි ම මෙය (දුෂණය විමෙන්) ආරක්ෂා කරමු.”¹⁸

මෙම කුරාන් වාක්‍යන් මුළු මානව යංහතියට ම අහියෝග කරමින් ඇති. කුරානාය අනාවරණය වී දැනට ගත වරූප දහහතරක් ගත වී හමාරයි. නමුත් එහි ඇති ව්‍යුතයකුද කිසිවේඛු විසින් වෙනස්කාට තැනි බවට සත්‍යයට තැක්කිරුවන්නේ සාක්ෂි දරකි. එහි වෙනස්කම් ඇති කිරීමට, එය දුෂණය කිරීමට මිශ්‍රණ දූෂණීකයින් දැරු වූයම සාමාන්‍ය නොවේ. එහෙත් එම වූයම් සියලුල තිශ්පල වී මවුන් අන්ත පරාරුදයට

17. අප් කුරාන් 2:2

18. අප් කුරාන් 15:9

පත් වූහ. අල්ලාජේගේ පොරොන්දුව අකුරට ම ඉටුවීමෙන් එදන් අදන් අල්කුරආනය කිහිදු හානියකට පත් නොවී පුරක්ෂිත ව ඇත්තේ ය.

මෙම පුරක්ෂිතහාවය (තෝරාජ්, ශිකාවලිය (Psalms) ගොස්පල වැනි) අනෙකුත් සියලු ම ගුන්ප පිළිබඳ ව තැකි ව ඇත. එවායේ මුදික ගුන්පයන්හි ම වැඩි කිරීම්, අසු කිරීම්, වෙනස් කිරීම් විකාශනි කිරීම් යනාදිය තුළින් නොයෙක් මිශ්‍රවීම් සිදු වී ඇත.

කි. බැ. : ආමුහම් සහ මෝසේස් ගැන කුරආනය පවසන්නේ ක්‍රමක් ද?

මුද් : අල් කුරආනය පවසන්නේ මෙයයි.

චරම ගුන්ප ලක් (පුදෙවි, ශිෂ්ටියානි) ජනයින්! ඉමාහම් ගැන (එකමා පුදෙවිවෙක් ද ශිෂ්ටියානියෙක් ද යුතුවෙන් අනවායා) තරක කරන්නේ ඇයි? ඔහුට පසු ව තුර කවිරාජ (Torah) සහ ඉජ්ජිල අනාවරණය කළේ තැන්: (මේ ගැනවන්) ඔහු අවබෝධයක් තැන්නේ ද? ¹⁹

“ඉමාහිම් (ආමුහම්) පුදෙවිවෙක් ද ශිෂ්ටියානියෙක් ද නොවේයි. එහෙක්, ඔහු (අල්ලාජ්) සම්පූර්ණයෙන් ම (අවනත වූ) අව්‍ය මුදලීමෙනු ව සිටියේ ය: ඔහු මූජ්‍රක්වරුන් (අල්ලාජ් ආදේශ පිශිවුන්නාන්) ගෙන් කෙනෙකු ව නොයිරියේ ය.”²⁰

“එයේ තැන්නෙයාත් ඉමාහිම්, ඉයමාර්ල්, ඉයහාක් යාකුඩ් සහ ඔහුගේ දරුවේර් යන මේ සියලුලෙල් ම පුදෙවිවේර් හේ ශිෂ්ටියානිසු යැයි ඔහු සියන්නාසු ද? (නැවිතුමනි!) ඔවුන්ගෙන් මෙයේ අසන්න. ඔහු වවා දැනුමෙන් පුක්ක දීනැනුනෙයාත් අල්ලාජ් ද? අල්ලාජ් වියින් කෙනෙකුට පවරා ඇති සාක්ෂිය ඔහු සහවන්නේ නම් ඔහුවන් වධා අසාබාරණ කෙනෙක් තවත් සිටී ද? ඔහුගේ ශිෂ්ටා කලාපය ගැන අල්ලාජ් නොදන්නාගෙනුවේ.....”²¹

19. අල්කුරආන් 3:65
21. අල් කුරආන් 2:140

20. අල් කුරආන් 3:67

අුත්ත විශයෙන් ම, මුවන් පුදෙවිවන් හෝ ක්‍රිස්තියානීන් ලෙස සඳහන් කිරීම සම්පූර්ණයෙන් ම වැරදි ය. මක්නිසාද යන්, පුදෙවි යන නමක් බිජිවුයේ පුදෙන් උපතින් පසුව ය: එමෙන් ම ක්‍රිස්ති යානී යන නම බිජිවුයේ යේපුය වහන්සේ ලොවෙන් ඇත් වී බොහෝ කළකට පසුවය.

ක්‍රි. බැ: අල්ලාජ යන නම අසන විට අමුණු තාදුනන හැඟීමක් ඇති වෙයි. එබැවින්, ඉංග්‍රීසි හාජාවෙන් කතාකරන විට ගෝධි - God - දෙවියන්) යන වචනය හාවිතා කිරීම ගැන ඔබගේ අදහස කුමක් ද?

මුස් : ඇත්තයි: මුදලුම් නොවන අයට අල්ලාජ යන නම අමුණු, තාදුනන එකක් විය හැකි ය. එහෙක්, මෙම නම ආදම් (අලෝ) තුමා පටන් මූහුම්මද (සල්) තුමා දක්වා වූ වක්ත්වරුන් පියල්ලෝ ම හාවිතා කර ඇති බව දැනාගත යුතුයි. මෙය අල්-ඉලාජ් යන වචන දෙකක සංක්ෂේපය තුළින් බිජිවුවකි. අල්-ඉලාජ යන වචනය හි ඇති “ඉ” යන්න ඉවත්කළ විට ‘අල්ලාජ’ යන වචනය (නම) ඔබට දියුවයි. අරාබි හාජාවෙන් වූ වාක්‍යයක් තුළ මෙම වචනය පිහිටි තත්ත්වය අනුව අල්ලාජ’ නම් වූ ආකාරයෙන් ද කිඛෙන්නට පුළුවන. මෙම අල්ලාජ’ යන වචනය හෙබුවී හාජාවෙන් මූලුම්කරු වූ දෙවියන්ට යෙදෙනා ‘එලෝහා’ (Eloha) යන වචනයට සම්පූර්ණ ව ඇත්: මෙම වචන දෙක ගබ්දයෙන් ද රේකාකාර ව ඇත. එහෙක්, පුදෙවිවන් දෙවියන්ගේ රේකියහාවය දක්වන මෙම වචනය වෙනුවට එලෝහිම් (Elohim) යන බහු වචනය හාවිතා කරති: මෙයින් දෙවියන් රාකියක් පිටත බව ඇඟාවයි. අල්ලාජ යන වචනය, යේපුය වහන්සේ දෙවියන් සඳහන් කිරීමට හාවිතා කළ අරමේධිජ (Aramaic) වචනය වූ ‘අලා’ (Alaha) ව ද ගබ්දයෙන් ඉකා සම්පූර්ණ ව ඇත.²²

* අල්ලාජ් යන නම මුදලුම් නොවන අයට ප්‍රමණක් අමුණු ව, නොදන්නා නමක් ව කිනිය හැකි ය. එහෙක්, එය ආදම් (අලෝ) තුමා පටන් මූහුම්මද (සල්) තුමා දක්වා වූ කිහිම වක්ත්වරෙකුට අමුණු නමක් නොවී ය:

22. පෙනෙනා: 'Encyclopedia Britanica - 1980' සි අල්ලාජ, රාකියක් යන වචන පිළිබඳ ඇති පටහන්.

නොදන්නා එකක් ද නොවිය. රට හේතුව , මටිඹ සියලුලෝ ම ප්‍රවාරය කළේන්, මුළුමහන් මානව සංඛතිය ම කුදෙවිවෙන් ඉස්ලාම් තම් වූ යහමග වෙත ය; ඉස්ලාම් යනුවෙන් අදහස් වන්නේ එක ම දෙවියන් වන අල්ලාජට සම්පූර්ණයෙන් අවනත වීම ය. නැමදීමේ හි පමණක් නොව, මිනිසාගේ ඩිවිතයේ සැම අංගයක ම ඔහුගේ අණ පිළිපැදිය යුතු සි: දෙනක ඩිවිතයේ සැම ත්‍රියාවක් ම ඔහු පවතා ඇති පරිදි ඉටුකළ යුතුයි. මෙමගින්, සියලු ම වක්ත්වරුන්ගේ එක ම අරමුණ වූයේ, අල්ලාජ විසින් අණාවරණය කරනු ලැබූ ඉස්ලාමය වෙත මානව සංඛතිය කුදාවීම වේ

‘අල්ලාජ’ යනු එක ම යරව බලධාරී දෙවියන්ගේ තමයි. මෙම තමට අනේකත්වයක් (බහු වචනයක්) තැනු: ලිංග හේදයක් ද තැනු. එබැවින්, ගෝඩිස (Gods) දෙවිවරුන් යනුවෙන් අනෙක් අය අමතනවා මෙන් අල්ලාජවරුන් (Allahs) යනුවෙන් ඇමතීමක් හෝ එයේ අමතනු පිණිස දෙවියන් රාකියක් හෝ නොමැති බව පැහැදිලි ය. එමෙන් ම, අනෙක් ආගම්වල ගෝඩි (God) - දෙවියා, ගොඩිස (Goddess) - දෙවි දු යන ස්ත්‍රී පුරුෂ දෙවියන් ගැන සඳහන් වනවා මෙන් ඉස්ලාමයේ හි පුරුෂ අල්ලාජ යනු හෝ ස්ත්‍රී අල්ලාජ යනු හෝ තැනු.

තව ද, දෙවියන් ආමත්තුණය කිරීම සඳහා ‘ගෝඩි’ යන වචනය හාවිනා කිරීම අවුල යහැන තත්ත්ත්වයක් ඇති කරයි. රට හේතුව, ඉංග්‍රීසි කථාකරන බොහෝ ත්‍රිස්තියාතීන්, යේසුස් වහන්සේ දෙවිකෙනෙක් බව තවමත් ඇදිමයි: ත්‍රියේටර (Creator) - මැයිමිකාරයා යන වචනය ද ප්‍රශ්නයන්ට තුළුදෙන පුරුෂ ය. රට හේතුව ත්‍රිස්තියාතීන් බොහෝ දෙනෙක් මෙම ලොව මැයිමි යේසුස් වහන්සේ බව තවමත් අදහස් කිරීමයි.

‘අල්ලාජ’ යන තම පමණක් නොව, මුදලීම්වරුන් දෝවනකාට, සිස තමා, දණ ගසා, මුණින් වැටි අල්ලාජ තමදින විලස ද, අල්ලාජ වෙනුවෙන් උපවාසයේ හි යෙදෙන විලස ද මුදලීම් නොවන අයට අමුණ ව, පුදාකාර ව පෙනෙයි: එහෙක් සියලු ම වක්ත්වරුන්ට

මුදලිම්වරුන්ගේ නැමදීමේ හා උපවාසයයේ යෙදෙන ක්‍රමවත් පිළිවෙළ අමුණු තොවී: පුදුමාකාර ද තොවී. මූළු මේ සියල්ල තොදකාර ව දතිති. නැමදීමේ හි යෙදීමට පෙර දෝවනය කිරීම (මූළුන්, අත්, පා ආදිය යෙදීම, හිසකේස් කෙන් කිරීම) අහිනව හ්‍රිජයියානුන් විසින් අතහැර දමා ඇත. තමන් මුදලිම්වරු අදත් එය අකුරට ම පිළිපදිති: කළින් වූ වික්ත්වරුන් ද මෙය යහපත් ලෙස පිළිපැද ඇති බව බහිබලය පවතයි:

“මෙරෙයයේ ද ආරාක් සහ මුළුයේ පුදුයේ ද මූළුන්ගේ අස පා එහි ගේවයි ය. මූළු සැලුම්බවෙම් තුවාරම ඇතුළට සිය කළේ ද පුද්‍යාසනයට ගැඹු කළේ ද ස්වාමීන් වින්නයේ මෙරෙයයට අන් කළ ගෙය යොදාගැනීමෙයි ය.”²³

යේපුද් වහන්යේගේ ඉගැන්වීම හි පෝල (Paul) විසින් තොයෙනුන් වෙනස්කම් කර ඇතිමුන්, දෝවනය කිරීමෙහි පමණක් මහු අවංක ව හැසිරි ඇති බව බහිබලය හි පෙනෙන්නට ඇත:

“එමිට පාඨුල ඒ මුළුකායන් රැහෙ, පැපුව ද හා මූළුන් සමඟ පරිපූ වී ඇත් මාලිගාවට පැමිණ.”²⁴

මුදලිම් කාන්තාවන් කමන්ගේ හිස වසා නැමදීම් හි යෙදෙන බව කටයුතුන් දන්නා කරුණකි. මීට බහිබලයේ සාක්ෂි ඇත.

“සුමූහ්, සිය තොවාසා යාචිඛා කරන්නා වූ නොහැකි ඩිරීම විභාශ පවත්තානා වූ ඒම් කමායේ සිකුට අභ්‍යන්තර කරන්නි ය. මක්නියා ද ආ මිශ්‍ර කළ සිය ඇත්තියකට සමාන ය. මක්නියා ද ඒම් යෙස් සිකු වසා නොගත්තාක් සියෙක් ක්‍රාන්කීවා. සුමූහ් ඒම් යෙකට සියෙක කැඳිමියි මූළු කිරීමියි උරු සිරීමියි නම් ඇ සිය වැඩුම්ක් ඇතුව සිටිවා.”²⁵

“සිය තොවාසා ඇවියන් වින්නයේට යාචිඛාකරනට ඒම් යෙකට නොමැන් ද සියා සුමූහ් ඇ ම විනිශ්චය කරපල්ලා”

කළින් වූ වික්ත්වරුන් කවරාකාරයෙන් නැමදුම් ඉටුකලේ ද, ඒ ආකාරයෙන් ම මුදලිම්වරු හිස තමා, දණ ගසා, මුණින් වැට්, පාවහන් තොමුණි ව කමන්ගේ නැමදුම් ඉටුකරනි.

23. බහිබලය, සිජමයා 40:31, 32

24. බහිබලය, ස්‍රීය 21:26

25. බහිබලය, I - ඡ්‍යෙරිජ් 11:5, 6, 13

බයිඛලයේ යාක්ෂි දෙය පින යොමු කරන්න.

“එච්, නමස්කාර කරමින් වැද වැට්ටම්: මූදලීම්කාර ස්ථානින් ඉදිරියේ දණ ගත්ති.”²⁶

“.....එච් යෝදුවා මූදුකින් තීම වැට් නමස්කාර කොට....”²⁷

“.....එච් පරිභා කරමිල් කන්ද මූදුකට නැඟි තීම වැට් දණ දක්ට අනර මූදුන ප්‍රධානයෙන්...”²⁸

“මෝසයේ හා ආරෝහන සහාව ඉදිරියෙන් සම්මුඛවීමේ තුම්බරමේ බාරකට ගෙට ගොස මූදුකින් වැට්ටුයෙන්ය. ස්ථානින් වහන්සයෙන් ගොස මූදුනට පෙනුයේ”²⁹

“එච් ආමුම මූදුකින් වැට්ටුයේ ය. දෙවියන් වහන්සය මූදු සමය කාකාරමින්...”³⁰

“දත්තිහන්සය (මෝසයේට) කාපාකාව: මෙකුනට ලංඡාව: තුවේ පාදවලින් තුවේ වහන් ගෙට්. මක්නිසා ද තුවේ ඩිටික උපානය ඇද්ධ ඇමියනුයි සි දෙක.”³¹

“ස්ථානින් වහන්සය මූදුව කියන දෙක: තුවේ පාදවලින් වහන් වැද්ව: මක්නිසා ද තුවේ ඩිටික උපානය ඇද්ධ ඇමියක් ය.”³²

කට ද මක්කමේ ඇති ඇද්ධ වූ ක්‍රිඛාව වලේ සක්මන් කිරීමෙන් මූදලීම්වරුන් ඉටුකරන හේ කරනවාය අනෙක වක්තාවරුන් ටියින් ඉටු කළ බව ද, රුගුයෙල්වරුන් වෙත පැමිණි වක්තාවරුන් පවා ඉටු කළ බව ද අපි පැවුදුවහොත් ක්‍රියාකාරී සහෝදරයින්ගේ ගරිරය කිළිපාලවා යනවාට සැක තැත.

කි. බැ. : (හේ කරනවාය සඳහා වූ) මෙම ගමන ගැන හෝ ඇද්ධ වූ ගල ගැන හෝ මම කියිවීටෙක බයිඛලයේ හි නොකියවුයෙමි.

මුද් : මේ ගැන කිප වනාවක් ම බයිඛලයේ හි ඉතා පැහැදිලි ව සඳහන් නොට ඇත. එහෙත්, බයිඛල් පාඨකයේ එම වාක්‍ය නොදැක හෝ නොදැන හෝ සිටිති.

26. බයිඛලයේ, සිංහවලිය 95:6

30. බයිඛලයේ, උස්පෙන් 17:3

27. " යෝදුවා 5:14

31 " නිස්මයාම 3:5

28. " 1 - රාජාවලිය 18:42

32 " ස්‍රියා 7:33

29. " ගණන් කට්ටව 20:6

එබ සත්‍යය දැනගත පුතුයි: බදිබලය දෙස හැරෙන්න.

(1) "යාකොටි අපුයම නැගිට තම්බල සිසට පැහැ ලද යල රෙගන කෘවිස් කොට සිදුවා එහි වූදෝන් වෙළු ව්‍යාකාර, ඒ උපානයට වෙළුල් ඇපි තම් නැඩි ය."³³

(2) අවුරුදු ගණනාවකට පසු යාකොටි තම් වූ එම ව්‍යාකාරයාට ම බෙකෙල යන ලෙස අල්ලාත් අන කළේය.

"මෙයේ යාකොටි ද වූදු සම්ය සිටියා වූ සියලුල් ද කානාන් දෙයෙය සි වූ පුජ්‍ය පැනුණුනා හ. ඒ ව්‍යාකාර වෙළුල් තම් උපානයයි."³⁴

"යාකොටි උන්වහන්දේ තමා සම්ය සාරා කළ උපානය සි කෘවිස් එහි ගල්කෘවිස් සිදුවා ඒ පිට බොත පුරුෂවිස් වෙළුලේය. ඒ පිට වෙළු ද ව්‍යාකාරල් ය. යාකොටි ව්‍යාකාර දේරියන් වහන්දේ වූදු සම්ය කානා කළ උපානයට වෙළුල් යන නැඩිය."³⁵

යාකොටි බෙකෙල් යාමට පෙර එහි තිබු අනා (මනස කළේක) දේවිවරුන් සියලුල ඉවත් කළේය. පසුකලෙක, ව්‍යාකාරයාන් වූ මුහුම්මද (සල) තුමාණෝ ද මක්කලේ කාබාව අවට තිබු පිළිම සියලුල ඉවත් කළ හ.

(3) යාකොටි සහ ටිබුගේ මාමා වන ලාභන් විසින් කටයුත් කෘවිස් ඉදිකරන ලදී.

"යාකොටි ගුණ රෙගන කෘවිස් කොට සිදුවා: ගල් රැක්කරපල්ලා ඇපි තමන් සංස්කරණයකට සිය. ටිබු ගල් රෙගන ගොවිස් ගැඳුවීය ය. නව ද ටිබු ඒ ගොවි ගෙ සිද කුවේය ය. ණාබන් රිට ඉතර සාහද්‍යා යන තම නැඩුවී ය. රෙගන යාකොටි රිට ගල්යේද යන තම නැඩුවී ය.... නව ද එයට මිශ්පා යයි ද සියන ලදී. මක්කිය ද ටිබු කානාකර: අප එකිනෙකාගෙන් වින් ව සිටින කළ උපානන් වහන්දේ මා තුව අකුර බලා ඉන්නා ගැසවා!"³⁶

33. බධිඛෙය, ප්‍රථමය 28:18, 19
34. " 35:4

35. බධිඛෙය ප්‍රථමය 35:14, 15
36. " 31:45-49

(4) තීරක් යෙප්නා සහ අම්ලමාන් එකිනෙකාට විරුද්ධව යුද වැදුණ හ. මෙම යුද්ධයෙන් කමා දිනුවාක් කමාගේ එක ම දියණිය බිලිඳුන බව යෙප්නා හිලියා හි ඇති මිශ්පාවෙහි දි දෙවියන් එත දිවිරුම් දුන්නේ ය. ඔහු එම යුද්ධයෙන් දිනුවේ ය. එවිට, ඔහු දිවිරු පරිදි ම, තම දියණිය පණ පිටින් හින්නෙහි දමා යුතුවූ පුරාව ඉතු කළේ ය. මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට බයිබලයේ, විනිශ්චයකාරයන්ගේ පොත, වාක්‍ය 11:29-39 සියවන්න.

(5) රැක්‍රායෙල්වරුන්ගේ ගෝනු 11 සින් තොරාගනු ලැබූ කැඩු හටයින් හාර ලක්ෂයකින් යුතු දේනාවක් මිශ්පාවෙහි දෙවියන් අයියය රැස වි බෙන්යමින්ගේ ගෝනුයන් විනාශකර දමන බව දිවිරුම් දුන්නේ ය. වැඩි විස්තර සඳහා බයිබලයේ, විනිශ්චයකාරයන්ගේ පොත්ට අයන් පරිවිණ්ද 20 සහ 21 සියවන්න.

(6) සාමුවෙල්ගේ යටතේ සිටි රැක්‍රායෙල්වරුන්ගෙන් පැවති එන අය, පිළිස්කිවරුන්ට විරුද්ධ ව කුරන සටනින් රය ලැබුවහොත් කමන්ගේ පිළිම සියලුල විනාශකර දමන බව මිශ්පා හි දි දිවිරුම් දුන් හ. වැඩි විස්තර සඳහා බයිබලයේ, 1 සාමුවෙල් හි හත්වනි පරිවිණ්දය සියවන්න.

(7) සාමුවෙල් රැක්‍රායෙල්වරුන්ගේ රුප ලෙස නියම කළ විට මූල රැක්‍රායෙල් ජනකාව ම මිශ්පාවේ හි එක් රැස්තු හ. වැඩි විස්තර සඳහා බයිබලයේ, 1 සාමුවෙල් හා දහවිනි පරිවිණ්දය සියවන්න.

ආමුහම් සහ එකුමාගේ යුතුයා වූ ඉංමායල් දෙදෙනා ම එක් වි ඇද්ධ වූ මක්කමේ තිරමාණය කළ ඉතාමත් පැරණි කැඩාව හැර වෙන් මිශ්පාවක් දැනාට ලොවේ හි කිහි තැනක නොමැත. ඔවුන්ගේ පරමිපරාවෙහි ය, පසු කළෙක වක්කවිරයාණන් වූ මුහුම්මද (සල්) ඇමා උපක ලැබුවේ. තිසුකයෙන් ම මූස්කීමිවරුන් සියලු ම වක්කවිරුන්ගේ අනුගාමිකයේ වෙති. ඉස්ලාම්, මූස්කීමිවරුන් හා මුහුම්මද (සල්)

නුමාණෝ ගැන බහිබලයෙහි සඳහන් කරුණු තබව මට පහද දිය හැකිය. නමුත්, එහි සත්‍ය නොසොයා සිටින විට මෙය විතරක් දැන ගැනීමෙන් එලක් නැහැනේද ?

කි. ඩු. : මම විශ්වාසය අතින් දැඩි ශ්‍රීදේශී හස්තිකයෙක් වෙමි. එහෙත්, ශ්‍රීදේශීයාති ආගම හා ඉද්ලාම් ගැන වැඩියෙන් යමෙක් දැන ගැනීමේ ආකාච ඇත්තෙක් මි. මුදලිම්වරුන් විසින් උයන ලද පොත්පත් කියවීමෙන් පසු ව, සමහර අවස්ථාවන්හි ශ්‍රීදේශීයාතියෙකු වශයෙන් අවමන් කන්තවයකට පත්වෙන හැඟීම් මට ඇතිවේ.

මූද් : එම හැඟීම් තබගේ ආගමික තීවිතයට බාධාවක් වූයේ ද ?

කි. ඩු. : ඔවුන් මෙන් පිළිවෙළට දැන් මම දේවස්ථානයට නොයමි. මම මුදලිම්වරුන් විසින් උයන ලද පොත්පත් ඉතා රහස්‍ය ව කියවීම් : එවා හි පැහැදිලි නැති කරුණු පිළිබඳ ව බොහෝ මුදලිම්වරුන්ගෙන් මම විමසා ඇත්තෙක්. නමුත්, තැප්තිමත් විද්‍යාත්‍ර ඔවුන්ගෙන් මම නොලදිමි. මම බාරිමික වූ යුතුක් සහගත වූ ද පිළිගත හැකි ආගමක් සොයන කෙනෙක්මි. මට තේරුම් ගත නොහැකි ආගමක් විශ්වාස කළයුතු බව යමෙක් කිම වැරදි බව ද මම සිකිමි.

මූද් : බොහෝම හොඳයි. (කවුරුන්) එසේ ය සිටිය යුතෙක්. ඔබගේ මෙම ආකල්පය මම අගය කොට පළකමි. නමුත් කියිවෙකුට යම්කියි ආකාචක් ඇතිකොට (ඉද්ලාමය වෙත) ඇද ගැනීමට අපට අනුමතිය නැත. කවරෙකු අරගේ අදහස් සාචාත්‍යානව සවන් දීමට කුමති වන්නේ ද එවැනි අය සමග පමණක් අපි ඉද්ලාම් ගැන සාකච්ඡා කරන්නෙමි.

කි. ඩු. : එහෙත්, මම කුමති ආගමක් පිළිගැනීමට මට අයිතියක් කිෂේනවා. එම අයිතිය මගෙන් පැහැරගන්න කියිවෙකුට බැහැ. එයින් මා වළක්වන්නට ද කියිවෙක් සෙක්මිමත් වන්නේ නැහැ.

මූද්‍ය : එය සම්පූර්ණ ඇත්තක් ආගම සම්බන්ධයෙන් බලකිරීමක් හෝ බලහත්කාරයක් නැතු? ”

කි. බැ. : එසේ නම්, මුදල්ලීවරු, වෙනත් ජනයින් වෙත තමාගේ විශ්වාසය (ආගම) පිළිගන්නා ලෙස ආරධනා කරන්නේ ඇයි ?

මූද්‍ය : ස්මියියානීන්, යෝජුද් වහන්සේ ගැලවුම්කාරයාණන් ලෙස පිළිගන්නැයි යුදෙවිවත්ට පවතිනි. එවැනි ආරධනවික් එනම්, ස්මියියානුන් සහ යුදෙවිවත් ඇතුළු මූල මානව සංහකියට ම වුහම්මද (සල්) තුමාණන් වක්ත්වාවිරුන්ගෙන් අවසාන ව පැමිණි කෙනෙකි බව පිළිගන්නැයි අපි ආරාධනා කරමු. වක්ත්වාවරයාණන් වූ වුහම්මද (සල්) තුමා, මගේ පණ්ඩිචිය, එක (කුරාන්) වාක්‍යයක් හෝ වේවා (අනෙක් අය වෙත) ගෙන යන්න ” යැයි සිහ.

යෙයායාවේ හි අරුණිය ගැන දිවා ප්‍රකාශනය ය “³⁵ යනු සඳහන් වී ඇතු. මෙයින් අදහස් වන්නේ, දැන් අරුණිකරයේ වාසය කරන මුදල්ලීවරුන්ගේ පමණක් නොව, මූල මුදල්ලීම් රනනාවගේ ම එක ම වගකීම හා අරමුණ විය යුත්තේ” ඉස්ලාමය ලොවට දීම වේ: එය ප්‍රවාරය කිරීම වේ.

-
37. දේ ආරාථය මේ පිළිමද ව පෙන් පවතී:
- ‘අභ්‍ය සිංහවිධාන මැදුකිරීමෙන් ගෘ මිලයෙකාරයා භැං. වැඩාදේ පිට සිංහ දැඟැදී ව වෙන්සාම් දැම්ව ආය. මායුත් ව (මිශ්වාන් ඉංග්‍රීසා යෙනුයේ 1) ප්‍රමිත්තාව ගෘට අර්ථාන් ගැන අදාළ ප්‍රමිත්තා ගෘට වේවා මූල මිලයෙකාරයා ගෘටිංඡක ප්‍රමිත්තාව ගෘට වේ. (කට ද මූල ප්‍රමිත්තාරයා) අර්ථාන් ව ගැං අදාළ න ඇතායි: මූල ගැං අයයා ම දැනියි.’

38. බැංකුලේ, යෙයායා 21 : 13

යෙයායා හිතායක කොට්ටවන්ගේ රථයක් ද තිබුවන්ගේ රථයක් ද දැකීමෙන් පසු ව ඔහු මෙයේ පැවසුවේ ය:

මිනු මෑයෙන් පිට එකම් ගැන්න දෙනැන වියයෙන් අයවියන් පිට ද කොට්ටවන් පිට ද මතුළුයාන් නැඟී එනවා දිනින කර ඉහා සිතුකාමින් ම අදුම්කන්දෙන්ගේ යයි සියලුකා."³⁹

කොට්ටවන්ගේ රථය යනුවෙන් සඳහන් වන්නේ, යේපුද් වහන්සේ කොට්ටවෙක් පිට හිද යෙරුයලමට ඇතුළු වූ බව ය.

"සියෙන් දියකියානී යා නොවිව, බිලවි, තුළු රු නොවර් පැවතිනු පිට නැඟී එන දෝකු දි උගා සිබෙන නැවියට යේපුද් වහන්සේ කොට්ට පරායෙනු රුම් උ පිට හිදයක් දෙක."⁴⁰

මේ අතුව කොට්ටවෙක් පිට නැඟී පැමිණියේ යේපුද් වහන්සේ බව කිහිදු සැකයක් නොමු කිව පැහැදිලි වෙයි. එසේනම්, ඔබවන්ගේ රථය පිටුපස පැමිණි අයවරෝහකයාගෙන් සඳහන් වන්නේ කවරෙකු ද යනු ප්‍රශනය කාටන් මතුවෙනවා ඇතු. යේපුද් වහන්සේ පැමිණ ගොජ වසර 800 ව පමණ පසුව පැමිණි මුහුම්මද (සල) තුමා නැර වෙන කිහිවෙක් මෙයින් සඳහන් නොවේයි. මගේ මෙම අදහස ඔබ නොපිළි නොගන්නේ නම්, මෙහි යදහන් වන අනාවැකිය කවමන් ඉත්ත් නොවූ බව කිව යුතු ය.

39. බැඩිලෙස්, යෙයායා 21:7 මෙම විකාශය පිළි පරිවර්තනය මෙයේ ඉහාස් ඉතුළි පරිවර්තනය වෙනස් ව ඇත.

මෙය ඉතුළියෙන් මෙය ය:

"And he saw a chariot with a couple of horsemen, a Chariot of asses, and a chariot of camels; and he hearkened diligently with much heed."

ISAIAH 21:07, THE HOLY BIBLE, King James Version (1611) Second South African edition 1982, sixth impression 1988, Published By The Bible Society of South Africa, P. O. Box 6215, Roggebaai, Cape Town 8012

මෙම විකාශය පරිවර්තනය මෙය ය:

“වා ද, මිශ්‍ර රථයක් සමික අව්‍යාර්ථිකයෙන් ඇත්තා ඇත්තා ද පෙනවිටවෙත් රථයකි ය ආදුෂීයෙන් රථයකි මුදුකායා ඇඟි එකටි දිනින නම් ඉහා සිතුකාමියි”

අදුෂීයෙන් යයි සියලුකා.

ඉතුළියෙන් ප්‍රංශයක් පහ රු ගැන යා තිබුවන් ගැන යා පිළි පරිවර්තනය හි නැත්තා ඇව දු පි සිඛ බැඩි වර්.

40. බැඩිලෙස්, ඉ. යායාන් 12:14 (පිළි ටියාර අදාළ බැඩිලෙස්, ඉ. මෙයි21 එහි පරිවර්තනය විකාශ 1 පිට 11 දෙවා සියවුහනා.)

ක්. ඩී. : ඔබගේ මෙම ටිස්තර, මට තව තවත් ඉතා සාවධාන්‍ය බයිබලය කියවිමටත්, එහි ඇති කරුණු පරික්ෂා කර බැංකිමටත් උන්න්දුව් ගෙන දෙයි. එමත් ම, මම ඔබ සමගත් තවත් බොහෝ කරුණු ගැන සාකච්ඡා කිරීමට ද කුමැත්තෙම්.

මුද්‍රා : මලත් ඔබ සමග සාකච්ඡා කිරීමට ඉමහත් සතුවින් සිටිම්. ඔබ මෙම ලොවේ හි සාරපක තීවිතයක්, රයක් ලබා ගන්නේ නම්, එනයින් මරණින් මතු තීවිතයෙහින් සාරපකන්වියක් හෝ රයක් ලබා ගන්නා බව අදහස් නොවේ. මරණින් මතු තීවිතය මෙලොව තීවිතයට වඩා ඉතාමත් යහපත්, සාරපක හා නිකුත් වූ එකක් වෙයි. නමුත්, දැන් දැන් ජනයින් මේ ගැන සිකා බලන්නේ තැන්. ඕමුදු දිනෙන් දින ම ආගමත් බැහැර වී ද්‍රව්‍යාක්මක තීවිතයට තැකැරු වී ගෙන යුති.

මෙවැනි තනත්වයක අපි විටින් විට, තීතර ම වාගේ මූණගැසි, අප අතර ඇති වෙනස්කම් පිළිබඳ ව කිහිදු අගතියක් නොමැති ව අවශ්‍ය ව සාකච්ඡා කළ යුතු ය. ඉස්ලාමය බුද්ධිය රාජනාම් කරගත් ආගමකි. එහෙයින්, බුද්ධියෙන් නොරව ඔබ එය පිළිගත නොයුතු හි.

ඔබගේ බයිබලය ද පවත්තෙන් මෙයයි :

ත්‍රියල්ල සෞදියිකර බිඟා, යහපත් දේ තදින් අල්ල ගතිල්ලා.

වස්සවරයාණන් වූ මූහුම්මද (සළ) ඇමාණද් පැවැසු හ.

එබ යමස් ගැන, එය වැරදි හෝ තීවැරදි හෝ යනු ඇරිච් වශයෙන් ම තීරණයකට පැමිණිමට නොහැකි ව ඇත්තාම්, එම) සැකයේ නොවැරි සිටීමට, සැක සහිත සියලු දෙයකින් ම ඇත් ව සිටීන්න.

කි. ඩැ. ඔබ විනාශියකට පෙර, බයිබලයේ යොසායාවෙන් උපුටාගේ වාක්‍යයක සඳහන් වන මූලිකත්ගේ රෝග' ගැන පවසා, එයින් සඳහන් වන්නේ මූහුම්මද බව ද මා හට පැවසුවේ ය. එයේ තම්, මූහුම්මදගේ පැමිණිම පිළිබඳ ව බයිබලයෙහි අනාවැකි ඇත්තේ ද ?

මුළු : ඔවුන් නිසැකව ම !

කි. ඩැ. පරණ හිටිපුමෙහි ද ? අපුන් හිටිපුමෙහි ද ?

මුළු : දෙකෙහි ම ඇතු. එහෙත්, ඔබ දේවියන්ගේ ඒකීයහාවය විශ්වාස තොකරනාත්මක, මූහුම්මද (සල) කුමා ගැන ද බයිබලයෙන් අදාළතාගත්තේ නැතු. දැනගෙන පිළිගත්තේ ද නැතු. ඒ කියන්නේ, ඔබ - ප්‍රිතිවිය, යේපුද් වහන්දේගේ දේවිතිවිය යේපුද් වහන්දේගේ දේවිපුහාවය, මූල පාපය, අපගේ පවි පිළික ප්‍රායෝගිත්ත කිරීමක් විගයෙන් යේපුද් වහන්දේ කුරුදියේ ඇතු ගසා ලද වැශිරිම වැනි දේ ගැන විශ්වාස කරනාකාස කල් බයිබලය හි මූහුම්මද (සල) කුමා දැකාතන තොහැනි ය. මෙම කරුණු සියල්ල මිනිසා ඇතිකළ ප්‍රතිපත්ති කුළුන් උපත ලැබූ ඒවාය.

ජනයින් අත්‍යුතු ලෙස කමාව වැද වැවතා බවත්, මිනිසුන් විසින් ඇතිකළ ප්‍රතිපත්ති විශ්වාස කරන බවත් යේපුද් වහන්දේ ම මෙයේ පවසා ඇතු.

මුළු ආයතන්ගේ සික්කාවන් ගුරු කම්පෙනාට උගන්වැමින්, ඔවුන් මට නම්ජකාර කරන්නේ නිරෝපකයේ යයි අනාගත විවත මතාකෙනාට කියේ යයි කියේ.”⁴⁴

2

ଶ୍ରୀ କୃତ୍ୟା ମହାପାତ୍ର

ව්‍යුත් : බඩිබලය ලැබූ වූ ගුන්රෝයක් බව ඔබ විශ්වාස කරනවා දී?

මුද.: එයේ නම්, ඇ. ලුක් ලේඛනගතකර ඇති විදුලෝ අදහස් දැනගැනීම වටි. කරුණාකර බෙඩිබලයේ, ඇ. ලුක් හි ඇති පාර්ලියය' සියවුත්ත.

ව්‍යුත් : මෙම වාක්‍ය ඔබ හට හොඳ හැරී වැටුපුනා දී එයේ තම් දැන් මට කියන්න, පුක් ම, තමා එක්සේස් කළ ආහායට තමා ම සියුයින් දුටු සාක්ෂිකරු නොවන බවත්, සියුයින් දුටු වෙනත් සාක්ෂිකරුවන්ගේන් එය ලබාග්න බවත්, එවා දෙවියන් වියින් අනාවරණය කළ විවන බව නොකියාම කියන බවත් පැහැදිලි ව සඳහන් කරන කළ, ඔබ බේඛිලය දේව විවන යිත් ඇද්ධ වූ ග්‍රන්ථයක් ලෙස විශ්වාස කරන්නේ කෙසේ ද?

කි. බු. : සමහරවිට බෙඩලයේ මෙම (අ. ලුක්සේ) කොටස පමණක් දේවා විවන තොටිය භැඳී ය.

මුස්. : ඔබගේ මෙම අදහස වැරදි ය. බොහෝ කළක සිං ම බයිබලය වෙනස්වීම්වලට ලක් වී ඇති බව ඉතිහාසය ඔප්පු කරයි 1952 හි ද 1971 හි ද නිකුත් වූ බයිබල් ප්‍රකාශනයක් වන 'The Revised Standard Version' හි ද 'New American Standard Bible' සහ 'New World Translation of the Holy Scriptures යනාදියෙහි ද King James Version බයිබලයේ හි ක්‍රිඩු සමහර වාක්‍යයන් ඉවත්කොට ඇත. Reader's Digest කරාව බයිබලයේ පරණ කිරීපුම 50% ක් අවුකොට නිකුත් කළ අතර අදුන් කිරීපුම 25% ක් පමණ සංස්කීර්තකොට නිකුත්කර ඇත. වික වසරකට පෙර, ශ්‍රීජ්‍යතියානි ආගමික රිද්විතුන්ට බයිබලයේ ඇති අසහා කරුණු සියල්ල ඉවත්කොට (de-sex) ඇද්ධ පරිපු කිරීමට උවමනා විය. බයිබලයට මෙවැනි දුක්වින තත්ත්වයක් උද්වී කිනිය දී, ඇද්ධ වූ යන වචනය පමණක් හාරිකා කිරීමෙන්, එය වැරදිවලින් ඇද්ධ වූවක බවට අදහස් කළ හැකි ද?

ක්. බු. : තොහැනි ය. ඔබගේ මෙම අදහස මම සම්පූර්ණයෙන් ම පිළිගනිමි. බයිබලයේ හි මොනවලෝ වැරදි ඇති බව ඔබ කියන්නේ ද?

මුස්. : උදහරණයක් වශයෙන්, බයිබලයේ එක් වාක්‍යයක්, යම් කොනෙක් ඔහුගේ පනස රියෙහි මරණයට පත් වූ බව සඳහන් කරයි. තමුණ්, කවත් වාක්‍යයක් ඔහු ම හැට වියෙහි මැරුණු බව සඳහන් කරයි. දැන් ඔබ පිතා බලන්න. මෙම ප්‍රකාශන කරුණු දෙක ම නිවැරදි බව කිව හැකි ද කියා. කියන්න බැහැ නේ ද?

ක්. බු. : නොහොත් ම බැහැ. මෙම අදහස දෙක ම නිවැරදි බව කිහිවෙක කියන්න බැහැ. මෙයින් එකක් නිවැරදිවන්න පුරුවනි: නැතහොත්, දෙක ම වැරදි වන්නක් පුරුවනි.

මුස්. : ඇද්ධ වූ ගුන්ථයක එකිනෙකට පටහැනි වාක්‍ය ඇත්තේ නම්, එය 'ඇද්ධ වූ' එකක් ලෙස ඇදහිය හැකි ද?

ක්. බු. : සත්තකින් ම බැහැ. එවැන්නක් ඇද්ධ වූ ගුන්ථයක් බව මම තොනාඅදහම්. මක්තියාද යන්, 'ඇද්ධ වූ ගුන්ථය' යැයි කියන්නේ දෙවියන්

මිසින් අනාවරණය කරනු ලැබූ ග්‍රන්ථයකට ය. එය වැරදි හා එකිනෙකට පටහැනී වාක්‍ය අඩ්ජු වි කිහිම කිසිසේක් විය නොහැකිය:

මුද්‍ර.: එයේනම්, එවැනිනක් ඇද්ධ වූ ග්‍රන්ථයක් නොවන බව ඔබ පිළිගන්නවා නේ ද?

කි. බු. : ඔවුන්, එය ඇද්ධ වූ ග්‍රන්ථයක් නොවන බවට පැහැදිලි තිකා එලෙක පිළිගැනීමට සිදුවේයි.

මුද්‍ර.: එයේ නම්, එය සියයට සියයක් ම රිශ්චිංහ කිරීමට ඔබ පුද්තම් තැහැ; එහෙම නේ ද? මෙම වැරදි හා එකිනෙකට පටහැනී අදහස් බයිබලයේ හි කිඩි නම් රේට හේතුව කුමක් විය හැකි ද?

කි. බු. : රේට හේතුව, එහි අඩ්ජු කරුණු සටහන් කිරීමේ දී ඇති වූ වැරදි විය හැකි ය; එම සටහන් ලිපු අය සිනැකලින් ම ඇති කළ වෙනස් කිරීම්, ඉවත් කිරීම් හා ඇතුළු කිරීම් විය හැකි ය.

මුද්‍ර.: බයිබලයේ හි එකිනෙකට පටහැනී වාක්‍ය ඇත්තේ නම්, එය 'ඇද්ධ වූ' ග්‍රන්ථයක් බව ඔබ කවත් අදහන්නේ ද?

කි. බු. : බයිබලයේ හි එකිනෙකට පටහැනී වාක්‍ය තවමක් මම තුදුව් හෙයින්, එය ඇද්ධ වූ ග්‍රන්ථයක් බව විශ්චාස කරමි.

මුද්‍ර.: එහි එකිනෙකට පටහැනී වාක්‍ය රෝක් ඇත.

කි. බු. : පරණ හිටිපුමෙ හි ද? අප්‍රත් හිටිපුමෙහි ද?

මුද්‍ර.: දෙකෙහි ම ඇත. එවැනි වාක්‍ය සමහරක් ඔබ ඉදිරියේ තබනු කුමැත්තෙම්. ඔබ රිව්වන සිතක් ඇති ව කියවා බලා කළුපනා කරන්න; තිගමනයකට එන්න.

- 1) 2-සාමූහිකී, 8 වෙති පරිවිශේෂයේ 4 වෙති වාක්‍යය:
(ද්‍රිජ මුහුට් පහර ද) අසරුවන් එක්දස් සක්පියයක් “ ද පාඨුගෙනා රිපිදහස් ද මුහුගෙන් අර්ලාගෙන ... ”

1-ලේකම්, 18 වෙති පරිවිශේෂයේ 4 වෙති වාක්‍යය:
(ද්‍රිජ හමාන් දැක්වා මුහුට පහරයි) රට දහසක් ද අසරුවන් සක් දහසයක් ද පාඨු සෙනා රිපි දහසක් ද මුහුගෙන් අර්ලාගෙන ...

ප්‍රශ්නය : අසරුවන් එක්දස් සක්පියයක් ද? අසරුවන් සක් දහසක් ද?
සාමාන්‍ය ඇමුණ් ද?

- 2) 2-සාමූහිකී, 8 වෙති පරිඩිශේෂයේ වාක්‍ය නි සහ 10 :
‘ද්‍රිජ හද්ද එසේරලේ තුළ සෙනාවට පහර දීන් එව හමාන් හි රඟ
මු ගොයි අයා, ද්‍රිජ එක් භද්දෑසේරලට විරුද්ධ ව වට්තීගොව
මුහුට පහරදුන් නිසා ද්‍රිජට ආචාරකරණවාක් මුහුට ආචාරවාද
කරන්වාස් මුහු වෙන් හමාන් පුහු මූ ගෝරාමි එවියේ ය. ඔක්තියා
ද භද්දෑසේර සා ගොයි අනෙක් පුද්ධ පැවතුණ් ය. ගෝරාමි
රේ බුඩු ද රුන් බුඩු ද පිස්කල බුඩු ද ගොනාවේ ය.”

1-ලේකම්, 18 වෙති පරිවිශේෂයේ වාක්‍ය නි සහ 10 :
‘ද්‍රිජ සෙනා හි රඟ මු භද්දෑසේරලේ තුළ සෙනාවට පහරදුන් එව
හමාන් හි රඟ මු ගොයු අයා, ද්‍රිජ එක් භද්දෑසේරලට විරුද්ධ ව
යටන් ගොව මුහුට පහරදුන් බැඳීන්, ද්‍රිජට ආචාරකරණවාක් මුහුට
ආචාරවාද කරන්වාස් මුහු වෙන් හමාන් පුහු මූ භඳුද්ධරාමි සහ පියුງ
ආකාර රුන් රේද පිස්කල බුඩුස් එවිවේ ය; ඔක්තියා ද භද්දෑසේර
සහ ගොයු අනෙක් පුද්ධ සිලුණ් ය.”

44. බසිලය, පි-ංඡ පරිවර්තනය හි අසරුවන් එක්දස් සක්පියයක් යුතු ඇති, ඉ-ඩ්‍රිජ
පරිවර්තනය හි 'Seven hundred horsesmen' - අසරුවන් සක්පියයක් යුතු ඇත. මෙම පරිවර්තන යෙකුන්
නිවැදු සෙනා එක දී (බලන් (2-Samuel 8:4) The Holy Bible, King James Version 1611, Published
by Bible society of South Africa, 2nd South African edition 1982, 6th impression - 1988

ಪ್ರಶ್ನಾಯ : 'ಅಮಾದಿ ದಿ? ನ್ಯಾಹಣಾರ್ಥ ಅಮಾದಿ ದಿ? ಹಂಡ್ರಿಟಾಯರ್ ದಿ? ನ್ಯಾಹಣಾರ್ಥ ಹಂಡ್ರಿಟಾಯರ್ ದಿ? ಅರ್ವಾಚಿ ದಿ? ನ್ಯಾಹಣಾರ್ಥ ಹಂಡ್ರಿಟಾಯರ್ ದಿ? ಯಾವಾಗ ಇಡಿಂಜ್ ದಿ?

- 3) 2-ಸ್ವಾಮಿಲೆಲ್, 10 ವರ್ಷಿನಿ ಪರಿವಿಷೆಂದ್ಯೇ 18 ವರ್ಷಿನಿ ವಿಾಕುಂಯ : 'ಪಿರಿಯರ್ ದಿ ದೀಪಕ ರಿರ್ಗ್ರಿಧ ವಿ ಪ್ರಾಂತಿಯ ಇಗ್ರಾಹಿ ಚಿಪ್ಪ ಇಡಿಂ ಇವನ್ ಕಾಲ ರಿತ ಚಿಪ್ಪಿನ್ ಉತ್ತಾಯಲ್ ಹಂಡ್ರಿಟಾಯರ್ ಪಲಾಹಿಂಯ್ ಯಿ; ದೀಪಕ ಪಿರಿಯರ್ ತಂತ್ರಾಂತರ ರಂಗ ಅಂಕಿತಿಯಾಗಿ ತಿನಿಪ್ಪಿನ್ ದಿ ಅಕರ್ವಿನ್ ಅಹಿತಿಂದ ಧಾರಾಪ್ರಾಪ್ತಿ ದಿ ಉತ್ತರ ತ್ವಿತಂತ್ರ ಅಪ್ರಾಪ್ತಿ ಪ್ರಾಪ್ತಿ ವಿ ಅರ್ವಾಲಿಂಯ್ ಪಾರ ದ್ವಿತೀಯ್ ಯ. ಚಿಪ್ಪ ದಿ ಏಂಳೆ ಯ.'

1-ಲೆರ್ಕಾತ್, 19 ವರ್ಷಿನಿ ಪರಿವಿಷೆಂದ್ಯೇ 18 ವರ್ಷಿನಿ ವಿಾಕುಂಯ : 'ಕ್ಷಮಿಂ ಉತ್ತಾಯಲ್ಲಿನ್ ಹಂಡ್ರಿಟಾಯರ್ ಪಿರಿಯರ್ ಪಲಾಹಿಂಯ್ ಔಂ; ದೀಪಕ ಪಿರಿಯರ್ ತಂತ್ರಾಂತರ ರಂಗ ಅಂಕಿತಿಯಾಗಿ ತಿನಿಪ್ಪಿನ್ ದಿ ಅಕರ್ವಿನ್ ಅಹಿತಿಂದ ಧಾರಾಪ್ರಾಪ್ತಿ ದಿ ಉತ್ತರ ತ್ವಿತಂತ್ರ ಅಪ್ರಾಪ್ತಿ ಪ್ರಾಪ್ತಿ ವಿ ಅರ್ವಾಲಿಂಯ್ ದಿ ತ್ವರ್ಗ್ರಿಧಿ ಯ.'

- ಪ್ರಶ್ನಾಯ :**
- ರಂಗ ಅಂಕಿತಿಯಾಗಿ ತಿನಿಪ್ಪಿನ್ ದಿ? ನ್ಯಾಹಣಾರ್ಥ ರಂಗ ಧಾರಾಪ್ರಾಪ್ತಿ ತಿನಿಪ್ಪಿನ್ ದಿ?
 - ಉತ್ತರ ದಿಪ್ಪಿ ಲೈಂ ಅಹಿತಿಂದ ಧಾರಾಪ್ರಾಪ್ತಿ ಅಕರ್ವಿನ್ ದಿ? ನ್ಯಾಹಣಾರ್ಥ ಪಾಂಡ್ರ ಯಾವಾದಿ?
 - ಅರ್ವಾ ದಿ? ನ್ಯಾಹಣಾರ್ಥ ಅರ್ವಾಪ್ರಾಪ್ತಿ ದಿ?
 - ಯಾವಾಗ ಇಡಿಂಜ್ ದಿ?

- 4) 2-ರಾರೂವಲ್ಲಿಯ, 8 ವರ್ಷಿನಿ ಪರಿವಿಷೆಂದ್ಯೇ 26 ವರ್ಷಿನಿ ವಿಾಕುಂಯ : 'ಅಹಿತಿಯ ವಿದಿ ದ್ವಿ ಅನ್ವಿರ್ಗ್ರೈ ವಿಯಂತೆ ದಿ ರಂಗ ವಿ ಯರ್ಗ್ರಾಹಿಂ ಅನ್ವಿರ್ಗ್ರೈ ರಂಗಾತಿ ಕೊಂಡೆಯ.'

2-ಲೆರ್ಕಾತ್, 22 ವರ್ಷಿನಿ ಪರಿವಿಷೆಂದ್ಯೇ 2 ವರ್ಷಿನಿ ವಿಾಕುಂಯ :

'ಅಹಿತಿಯ ಹಹಿತಿಂದ ದ್ವಿ ಅನ್ವಿರ್ಗ್ರೈ ವಿಯಂತೆ ದಿ ರಂಗ ವಿ ಅನ್ವಿರ್ಗ್ರೈ ಯರ್ಗ್ರಾಹಿಂ ರಂಗಾತಿ ಕೊಂಡೆ ಯ.'

ප්‍රයානය : ඔහු රඟ විවෘත විසින් දැ අවුරුදු විය සේ ද ? නැමැත්තාක් හක්මිල් දැ අවුරුදු විය සේ ද ?
- යෙමාය ඇඟින් ද ?

2-ලේකම්, 36 වෙති පරිවිශේදයෙහි 9 වෙති වාක්‍යය : “යෙහෙයාකීන් දහ අට අවුරුදු වයසේ දී” රජකී කරගෙට පටක්කා, කුත් මිදු දය දිවයක් යෙරුකළමේ හි රජකී කොඳු ය.”

ಪ್ರಯೋಗ : ಮಿಗ್ ರೆಡ್ ಕಾರ್ಡ್ ಫಬ್ ಇವುಗಳನ್ನು ಹೀಚುಹಾಕಿ, ಫೂಟ್ ಇಂಚ್ ದ್ಯಾ
ಡಿಲಿವರ್ ನ್ನು
- ಅಮೃತ ಪ್ರಾರ್ಥಿಸುತ್ತಾನೆ

- 6) 2-සාමුවල්, 23 වෙනි පරිවිශේෂයේ 8 වෙනි වෘත්තීය :

‘දිව්‍ය සිටි බලවත්ත්‍යාපනය නාම තේවා ය; අධිපතිත්ව ප්‍රධාන වූ නාභාගලමාත්‍රිය යාමැති-චේෂණකේ ය; මූල්‍ය එක් විකාචක දී අටසිය දෙනෙකුට විරුද්ධ ව ප්‍රතිඵල් හෝලය තිබා මින් මූල්‍යවිය.’

1-ලේකම්, 11 වෙනි පරිවිශේදයේ 11 වෙනි වාක්‍යය : 'දිරිජට පිටි බලවත්කාසෙන් තණන මේ ය. හැඳුමානීයකාගේ කුතු වූ, කිරිඳහායෙන් ප්‍රධානීයා වූ යාමාබෝධා මේ ය; මිශ්‍ර එස් විභාවක දී ඇත්තිය අභෙඩට විරුද්ධ ව ක්‍රියා සෞලය සියලා තිබුන් ගැරිය.'

45. අභිජන පෙනෙලය 'Eight years old' - 'අට අවුරුදු වයයේද ද' යනු ඇත. මෙහෙ: 2- Chronicles 36:9, Holy Bible, King James Version 1611, Published by Bible Society of South Africa, 2nd South African Edition 1982, 6th impression - 1988. කිවිය නොයි රා ඇ?

- ප්‍රයෙනය :**
- සාමෘහිකාතිය දී තැකැසායා, යෝග්‍යාතිය දී?
 - ඔරු මි කැටුවී අවසිය දනා දී තැකැසායා ඇඟ්‍යිය දනාද?
 - යොය ඇඟ්‍යි දී?

7) 2-සාම්‍රිවිල්, 24 වෙනි පරිවිණ්දයේ පළවෙනි වාක්‍යය :

‘නැවත සාම්‍රින් වහන්සේයේ උදාහ ඉඩායෙලට විරුද්ධ ව ඇතුළත් ය. උන්වත්තෙයේ ද හොත් ඉඩායෙලවිරුන් ද පුද්වරුන් ද ගණන්කරප්පනා යි සියලිපිය දේපි තිබුනට විරුද්ධ ව පෙනෙනියි යේ.’

1-ලේකම්, 21 වෙනි පරිවිණ්දයේ පළවෙනි වාක්‍යය :

‘සාමන් ඉඩායෙලවිරුනට විරුද්ධ ව නැතිව තිබුන් ගණන්කරනට දේපි පෙනෙනියිවේය.’

ප්‍රයෙනය : 2-සාම්‍රිවිල් 24:1 හි දේපියෙන් සාම්‍රින් වහන්සේ මූ දේවෙන්, 1-ලේකම්, 21:1 හි සාමන් මූයේ සොයෙන් දී ඒ අනුව දේපියෙන් සාමන් දී සොයෙන් පිශිෂ්ටින් අල්ලාත් අපව බේරුගතියේ එං.

8) 2-සාම්‍රිවිල්, 6 වෙනි පරිවිණ්දයේ 23 වෙනි වාක්‍යය :

‘තැබුවින් සාම්‍රිලෙන් දුව මූ මූ මීටල් ව ඇ ඔරුතා දවිය දක්වා දරුවෙකු නො ලැබුවෙන් ය.’

2-සාම්‍රිවිල්, 21 වෙනි පරිවිණ්දයේ 8 වෙනි වාක්‍යය :

‘නුත්‍රික් මිශ්‍ර අයායේ දුව මූ රිසං සාම්‍රිල් තිකා විදු අරුණානී ද සිංහැලුවෙන් ද යෙ මුළුයන් දෙදනා ද සාම්‍රිලෙන් දුව මූ මීටල් සිංහැලුවෙන් මුළු මූ අඹුල් තිකා විදු මුළුයන් පස්දනා ද යෙනා.’

ප්‍රයෙනය : මීටල් ව දරුවින් සිටියේ ද? නොපිටියේ ද?

සින යොමුකළ පුතු කරුණක් :

2-සාමූහික්ල 21:8 හි මිබල් යනු යදහන් වී ඇති නම කින්ගේ පෙමිස් (ඉ-ඩ්‍රීසි) පිටපතෙහි ද, යොයෝ: විවිතකයේ Jehovah's Witnesses හාටිනා කරන New World Translation of the Holy Scriptures බසිලයෙහි ද තොවෙනයි වී ඇත. එහෙත්, The New American Standard Bible- 1973 හි මෙම නම මෙරාබ (Merab) යනු වෙනස් වී ඇත. ඇද්ධ පු ගුන්පායකට අදාළ ප්‍රකාශනයන්හි ද, පරිවර්තනයන්හි ද විටින් විට වෙනස්වීම්, අවුවැකිවීම් වන බව ඇදහිය හැකි ද? එවැන්නක 'ඇද්ධ පු' වක් විය හැකි ද?

ක්. බු. : මිට පෙර කවද්වන්, මම මෙම වැරදි කිසිවක් තුළුව වෙමි. මෙවැනි වැරදි තවන් අධික ලෙස තිබේ ද?

මුස්. : ඔබට කවන් අධික ව දැනගත්න උවම නාද? මෙතෙක් දැනගත් කරුණු ම එය ඇද්ධ පු ගුන්පායක් තොවන බව පවසා, ප්‍රතික්ෂේප කිරීමට තොසුනේ ද? කරුණාකර බසිලයේ, උත්පත්ති 6 : 3 වෙති වාක්‍යය බලන්න:

'ස්වාමීන් වහන්සේ ද; මායේ ආක්මය මත්‍යාක්‍යා හා සමඟ සඳකල් ම විවාද තොකරන්නේ ය; මස්තිශා ද ඔහුගේ මා-සය ය. එසේ වී තුම්ජ් ඔහුගේ කාලය එකඟිය විසි අවුරුදුක් වන්නේය යයි සි දේක.'*

එහෙත්, තොවා⁴⁶ මරණයට පත් පු විට ඔහුගේ වයස කොපමණ ද? අවුරුදු 120 වන් අධිකය. මේ බව බසිලය ම පවසයි.

'තොවායේ සියලු දව්‍ය අවුරුදු නවහිස පනාසක් ය; ඔහු ඔහුල් ය.' "

46. තොවා: තුළ (අංග) වෘත්තවරා ය.

47. බසිලය, උප්පත්ති 9 : 29

සමහර ශ්‍රීදේශීයාති වියතුන්ගේ අදහස වන්නේ, මෙම වාක්‍යයන් හි මිනිසාගේ ඉකා අධික වයස් ප්‍රමාණය අවුරුදු 120 ක් ලෙස සඳහන් නොවන බවත්, තවත් අවුරුදු 120 කින් රල ගැලුමක් ඇතිවිමට ඇති බව සඳහන් වන බවත් ය. මෙම අදහස ද තිබුරදී නොවේයි. මක්තියා ද යන්, රල ගැලුම ඇතිවෙන කළ නොවාගේ වයය (500+120) අවුරුදු හයයිය විස්සන් විය යුතුයි. නමුත්, බයිබලය පටයන්නේ එවිට එකුමාගේ වයස් අවුරුදු හයයියයක් වන බව ය. පහත සඳහන් බයිබල වාක්‍ය කියාත්තා:

“නොවාට අවුරුදු පනසියයක් වයස් මු කළ”

“පොඩාවේ හි රලතැඹුම් මු කළ හි නොවා අවුරුදු හයයියයක් වයස් ව හිටියේ ය.”

දෙවියන් මිනිසා මවා ඇත්තේ ඔහුගේ ප්‍රකිරුපය අනුව බව ශ්‍රීදේශීයාති දහම අදහයි එම ප්‍රකිරුපය මොන පාට ද? කළටුළපු ද? සුදු ද? කළ ද? ගරිරය අතින් පිරිමියෙක් ද තැකැණියක් ද?

මෙය පහත සඳහන් බයිබල් වාක්‍යය අනුව බව කියා ඇතු.

“කට ද, දෙවියන් වහන්සේ; අපගේ විරුපයන් අපගේ යමානාජවය ලෙස මුහුරායා සාදා ප සිරෝක.”

එහෙතු, මෙම වාක්‍යය පහත සඳහන් බයිබල් වාක්‍යයන්ට පටහැනී වේයි. එම වාක්‍ය මෙයේ ය:

“ඡෘහයින්, බුමිලා දෙවියන් වහන්සේ කාට සම්කරණ්නාපු ද? නොසෙක් කොයි රුපාකාරයක් උත්වහන්සේට යමාන කරන්නාපු ද?”

“ඇතින් බුමිලා මා කාට යමාන කරනාවා ද? මා එක යමාන ව සිටින්න්හා කාටදැ පි ඇදි නැතැන් වහන්සේ අයන සේක.”

“මික්තියා ද ආකාශය හි සාවිරෝක් ස්ථානීයට යමාන කළ ගැනී ද? බලව්‍යන්ගේ මුහුරායන්ගේ සාවිරෝක් ස්ථානීයට යමාන වන්නේ ද?”

‘අවාකීන් වහන්ස ඔබට සමාන වූ කිරිවෙක් නැතු: ඔබ උදාම් යෝග. ඔබගේ නාමය පරාපුළුමයෙන් උදාම් ව සිංහි. රාජීන්ගේ රැසුරුවන් වහන්ස ඔබට භය නොවන්නේ කටයුතු දී මියිනියා ද සය විය පුද්ගලය ඔබට ය. සුම්ජ් හැඳින් ද රාජීන්ගේ පියපු ප්‍රභාවන්කායන් අභ්‍යන්තර ද මියින්ගේ පියපු එරාස්ටියාහි ද ඔබට සමාන වූ කිරිවෙක් නැතු.’’

ක්. බැ.: මෙම වාක්‍ය සියල්ල ම බයිබලයේ පරණ හිටිපුමෙන් ය.

මුද්. : එයෙනම්, අලුත් හිටිපුම වෙත අපගේ සිත යොමුකිරීම තොදයි නො ද?

... ඉහිලා කිහිකළක උප්‍රව්‍යන්සේයෙන් හඩ ආසුජාවෙයි, උප්‍රව්‍යන්සේයෙන් රුපාකාරය දුටුවේවින් නැතු.’’

... මා දුම් භැංශන්ස පියාණන් වහන්සද දුටුවේ ය.’’

‘මම මා ගැන ම භාෂ්පි දැම් නම්, මාගේ භාෂ්පිය දැඩි තොවේ.’’

‘යේපුද වහන්සද මියිනට උප්‍රකර දැම්න්; මා ගැන ම මා භාෂ්පි දැන්න මාගේ භාෂ්පිය දැඩි ය.’’

මෙම වාක්‍යයන්, අලුත් හිටිපුමේ ඇති එකිනෙකට පටහැනී වූ බොහෝ වාක්‍යයන්ගෙන් සමහරක් ය. අපි දෙදෙනා තවත් සවිස්තර ව සාකච්ඡා කළහැන් නැවත ත්‍රියෝගියාතීයේ ඇදාම්මීම් වන ත්‍රික්විය, යේපුද වහන්සේගේ දේවත්වය, යේපුද වහන්සේගේ දේවපුත්‍රනාවය, මූල පාපය, අපගේ පරි පිණිස ප්‍රායයෙන්ත කිරීමක වියයෙන් යේපුද වහන්සේ කුරුසියේ ඇතුළු ගසා ලේ විශිෂ්ටීම යනාදියේ හි කෙතරම් වැරදි තිබේ ද? එකිනෙකට විරුද්ධ අදහස් තිබේ ද යන්න විව්‍යාගත හැකි ය. තවද, බොහෝ වික්ත්‍රේරුන් වැරදි, අසත්‍ය (මනාකල්පිත) දෙවියන් නැමුදු බවත්, ටිවාහකර ගැනීමට තහනම් වූ ලේ තැදුළින් සමඟ සංසරගයේ යෝදුණු බවත්, ස්ත්‍රී දුෂ්‍රණයේ හි යෝදුණු බවත්, විෂමාවාරයේ හි යෝදුණු බවත් බයිබලය හි සඳහන් වී ඇත. මෙවැනි අදහස් අඩංගු බයිබලය ඇද්ධ වූ ගුන්පරයක් ලෙස පිළිගන්න ඔබ සුද්‍යනම් ද?

54. බයිබලය, යෙරෙමියා 10:6

57. බයිබලය, ඇ. භාජන් 5:31

55. ඇ. භාජන් 5:37

58. බයිබලය, ඇ. භාජන් 8:14

56. ඇ. භාජන් 14:9

කි. ඩැ. : මෙම අදහස් බයිබලයේ හි කොතුනාක ඔබ කියවුයේ ද?

මුද්. : ඔබ විමසු හෙයින්, එම විස්තර ද නොසහා ඔබ ඉදිරියේ තබන්නෙම්. ඔබ අනේ ඇති බයිබලය සමඟ සහභා බලන්න.

1) නොවා (භූජ් - අලෝ - වක්ත්වාවරයා) වැඩිවියට පැමිණි තම පුතුන් ඉදිරියේ තිරවයින් සිටින තරම් මත්පුන් නී වෙරි වි සිටි බව මවා පෙන්වා ඇත.

‘ආරිට පෙම් සහ යෙන්ව විස්ත්‍රියක් ගෙන කම්ප්‍රෝයේ දෙවුර පිට එක තබාගෙන පස්සන් පස්සට ගොජ කම්ප්‍රෝ පියාගේ නෘත්‍යාචාරිය වැසුන්වේ ය; මිශ්‍ර්‍යාලේ මූෂ්‍රණ අභාස හැඳි සිශ්‍රීඨ බැවින් මිවු කම්ප්‍රෝ පියාගේ නෘත්‍යාචාරිය වැසුන්වේ ය. නොවා කම්ප්‍රෝ මූෂ්‍රිකාධානයන් පිටිද කම් බාල පුතුයා කම්ට පාඨ ඇදානැස්සේ ය.’”

2) සාලමොන් (පුලෙලමොන් - අලෝ - වක්ත්වාවරයා) ස්ත්‍රීන් රාකියකින් යුත් වූ අන්තර්පුරයක් ම තබායිටියා පමණක් නොව අසත්‍ය දෙවිවරුන් නැමුදු බව ද වෙරුදනා කොට ඇත:

‘සාලමොන් රජ බොහෝ අනා යාකි ජ්‍යීත්වට එනම් භාරුවිට්ටේ දුව ඇඟාර ව ගොටුවිටරුන්ටේ ද, අම්මාන්විටරුන්ටේ ද එඇම්ටිටරුන්ටේ ද සිද්ධාවිටරුන්ටේ ද සිංහිටරුන්ටේ ද සාජ්‍යාචාරින් වූ බොහෝ අනා යාකියිට්ටිටරුන්ටේ ආදර් මුළුන් ය. ඇඟින් ම මිශ්‍ර්‍යාලාගේ සිජ නිශ්චිත්වෙන් දෙවිවරුන් වෙකට භරවන බැවින් මූෂ්‍රිලා මිශ්‍ර්‍යා අකරට එන්ට ඉඩ නොදිය පුතුය සිය උවාමින් වහන්දෙන් ඉනුයෙල් පුතුයක්ට යම් යම් යාකින් ගැන සියෙක් ද රේ ජාකින්ට සාලමොන් යෙන්හයෙන් අප්‍රමි මුළුයේ ය. මිශ්‍රට ඡුමාරිකා භාරුයාවන් පැනපියයක් ද උප භාරුයාවන් ඇතපියයක් ද සිටියෙයා ය. යාලමොන් සිද්ධාවිටරුන්ටේ දෙවිකාරී වූ ඇත්තාරුයායින් ද අම්මාන්විටරුන්ටේ පිශිෂ්ඨ වූ මිල්‍යෙම් ද ඇඟාර ගොජ, උවාමින් වහන්දෙන් ඇඟ පැනපිය නැපුරුව සිශ්‍රීඨ ඇද ගොජේ ය. මෙයේ සාලමොන් කම්ට දෙවිරුස් පෙනී, අන් දෙවිවරුන් පැපුව නොයන ලෙස කම්ට අණ කළ වූ ඉනුයෙලෙන් දෙවි වූ උවාමින් වහන්දෙන් සෙරෙන් කම්ප්‍රෝ සිජ අභ්‍යකර ගක් බැජ්ජ්, උවාමින් වහන්දෙන් මිශ්‍රට උදහය වූ යේ. උවාමින් වහන්දෙන් මිශ්‍රට අණ වාඩු ඇඟින් නැතුවුන්හුවේ නැතුකා.

3) එරාවේ (පිරාවින්) කමුවීම සඳහා වක්ත්තාවරයෙක් වශයෙන් කට සහෝදර (වක්තා වූ මූදා - අලේ) මේසේස් තුමා සමග හිස ආරාන් (හාරුන් - අලේ) තුමා, ඉඹායෙල්වරුන් නැමැදීම පිණිස රහින් කරන ලද වූ පැරියෙක් දුන් බව වෝදනා කරනු ලැබ සිටියි!

“මූඟ (ආරාන්) රේවා (රුන් ආහරණ) ඔහින් ගෙන කුටුම්පි කරන ආයුධයකින් භැඩිගෙනව ව්‍යාපෘති විසෙකු යුතුවේ ය. මිහුද ද එම්බා ඉඹායෙල්වී තුළි මිශර දෙකයෙන් ගෙනාවා වූ මූඟී දෙවියෝ මේ යයි සිටියේ ය.”⁶¹

4) වක්ත්තාවරයෙක් වූ ලොන් (ලුන් - අලේ) තුමා තමාන් ම දියක්කියන් දෙදෙනෙක් සමග සංසරගයේ යෝදුණු බවට තින්ද්දීය වෝදනාවක් ඇත:

“... මේසේ ලොන්යේ දුවරු දෙඳදනා භමාන්ගේ පියා කරණකාට ගෙන ගරහණ් යුත්තේ ය.”⁶²

5) සහෝදරියන් දෙදෙනෙක් එක වරම විවාහ කරගන් වක්ත්තාවරයෙක් ද බිජිලය පි ඔබට හැඳුවිය භැඳි ය:

“යාකොට් (යාකුට් - අලේ - වක්ත්තාවරයා) එසේකාට තැන් සකිය සම්පූර්ණ කොඳේ ය. එම්බ මූඟ (ලාඛන්) භමාන් ද වූ මූඟ (යාකොට්) ව හාරුවාවිය් කොට දුන්ගේ ය.”⁶³

6) තවත් වක්ත්තාවරයෙක් විෂමාවාරයේ භැඩුරුණු බව බිජිලය සඳහන් කර සිටියි:

“දිනක් සවිස විලාවේ ද්‍රිජ (ලුන් - අලේ - වක්ත්තාවරයා) භමාන් යහනෙන් භැඳිව රුපගත පියායක උඩ සක්මන් කොඳේ ය. එවිට මූඟ පැහැයෙක භාවාවා පියායක් පිට දිවිය. ඒ උත්තු පෙනීමෙන් රුකා යෝගමාන මූවා ය. ද්‍රිජ පැහැරිව යටා පැහැය තැන රිහාය කොටරවියේ ය. එක්කනෙක් කාරුගෙනවා: ඇ එලියාමින් දුව වූ පින්සිය උරියාන් හාරුවාව වූ බැජ - පෙනා නොවිදු සි සිය. ද්‍රිජ පැහැරිවකාරයන් යටා ඇ ගෙන්වා ගන්නේ ය: ඇ මූඟ ගොට ආවා ය. මූඟ ඇ යම් සයනය කොඳේ ය. ඇ භමාන් ගෙදරට භැරි පියා ය. ඒ උත්තු ගැඩිගෙන: මම ගරහණිව සිටිමිය ද්‍රිජට දන්වා ගැඩුවා ය.”⁶⁴

61. බිජිලය, තික්මාව 32:4
62. ම්‍යාපන් 19:36

63. බිජිලය, 2 - පාලුවල 29:28
64. 2 - පාලුවල 11:2-5

මගේ ප්‍රස්ථාය මෙයයි :

මෙවැනි නීත්දිත ක්‍රියාවක, විෂමාවාරයක හැසුරුණු බව බහිබලය සඳහන් කරන ද්‍රීන් යෝජුයේ වහන්සේගේ පරම්පරාවේ ආරම්භකයෙක් ලෙස කෙසේ පිළිගත හැකි ද? සමහරවීට එලෙස පිළිගතහාන් මූල්‍යෙක් පරම්පරාව ම විෂමාවාරයේ හැසුරුණු කෙනෙකුගෙන් පැවත එන එකක් වන බව අදහස් වනවා තේදි? මෙවැනි කෙනෙකුගේ තත්ත්වය කුමක් ද යනු බහිබලය ම පැහැදිලි ව පවසයි:

‘අවරාකකයෙක් උවාමීන් වහන්සේගේ සහාවට ඇතුළු නොවිය යුතු ය; මූල්‍යෙන් පැවත එන කිහිවෙක් දෙවානි පරම්පරාව දක්වා ම උවාමීන් වහන්සේගේ සහාවට ඇතුළු නොවිය යුතු ය.’ ”

7) බහිබලයෙන් තවත් වෝදනාවක්: ද්‍රීන්ගේ පුත්‍රය වූ අම්තොත්න්, තම සහෝදරිය (Half-Sister)ට බලාක්ෂාරකම්කොට දුෂ්ණය කළ බව එම වෝදනාවෙන් කියවේයි:

‘... මූල්‍ය ඇ අල්වා: මියේ සහෝදරිය, ඇත්තේ මා සමඟ සයනය කරපත්තුයි ඇට කිවේ ය. එවිට ඇ මාගේ සහෝදරිය, එයේ නොවේවා: මට අවතම්මූ නොකරන්න: ඉප්‍රායෙල් හි එඛු දෙයක් කරන්ට යුතු නැතු: මේ නීත්දිකම නොකරන්න ... තුම්මු මූල්‍ය ඇයේ භඩි කන්නොදී ඇට වඩා ගැස්මියි බැවින් ඇට බලාක්ෂාරකොට ඇ සමඟ සයනය කෙන් ය.’ ”

8) ද්‍රීන්ගේ තවත් පුත්‍රයෙක් වන අඩිභලොම් තම පියාගේ අනියම් හාරයාවන් සමහරක් දුෂ්ණය කළ බව ද බහිබලය පවසයි:

‘මියය ඕවිපූ ගෙය උඩ අඩියාලම්ට ඇඩිරමික් ගැසුවිය ය; අඩිභලොම් ද පියපු ඉප්‍රායෙල්වරුන් ඉදිරියේ ද පාමාගේ පියාගේ උඩ හාරයාවන් හරා එඹුන් ය.’ ”

ඉතාමත් නීව්, නීත්දිත වනවරයෙක් වූව ද මෙලෙස හැසිරෙහි යනු මට ඇදහිය නොහැකි ය.

65. බහිබලය, ද්‍රීනිය සංඛ්‍ය 23:2

66. . 2 - භාමුවල් 13 : 11-14

67. . 2 - භාමුවල් 16:22

9) තවත් දුමරුයක්: පුද නම ලේඛී වූ කාමාර සමග නොමතා අන්දමින් හැඳුරුණේ කෙසේදැ හි බසිබලය විස්තර කරයි. එහැම, පුද නම බැවැට්වන්නේ ලොම් කුළුම පිළිස තිමිනාවට හියේ ය. එවිට මිශ්‍ර කාමාර දකිනි. කාමාර ඇගේ මුහුණ විසා පිටිහැයින් ඇය වියාමාවකු සි සිනා සංස්කරණයේ යෙදුනාලු:

‘පුද ඇ (කාමාර) දැක, මුහුණ වියාමාව සිටි බැටින් ඇ වියාමාවකු සි සිතුවි ය. ඇ නම්වය යෙහෙදී ට මිශ්‍ර ප්‍රාන්ත මිරුහැය ද භාරි ඇ උතුව ප්‍රාන්ත; විරෝධ්‍ය, පුම් වික පැමිණිමට ට ට ඉඩ ඇරුපත්තායි සිවිය. ඇ ද පුම් මා පාර පැමිණා පිළිස ට ට ඇම්ප් දෙන්නාහි ද සි ඇස්ස්වා ය. රෙගුන් එත පැවත්වා පුම් එව්නාහියි සිශ්‍ර සිය. ඇ; පුම් උ එව්නාරු උගාස් ට ට දෙන්නාහි ද සි ඇස්ස්වා ය. පුම් උ උගාස් දෙමිදැ සි මිශ්‍ර ඇම් පුම් මිදුවින් පුම් මි අභ්‍යන්තරයේ ඇයේදැ සි මිශ්‍ර ඇම් ය. පුම් මිදුවින් පුම් මි මි අභ්‍යන්තරයේ ඇයේ සිවිනා භාරුයටියාස් යයි ඇ සිවා ය. මිශ්‍ර එවා ඇට ද ඇ පාර පැමිණියා ය. ඇ මින් උගාස් දෙමිදැ සි මිශ්‍ර ඇම් ය. පුම් මිදුවින් පුම් මි මි අභ්‍යන්තරයේ ඇයේ සිවිනා භාරුයටියාස් යයි ඇ සිවා ය. මිශ්‍ර එවා ඇට ද ඇ පාර පැමිණියා ය. ඇ මින් උගාස් දෙමිදැ සි මිශ්‍ර ඇම් ය. ය’

ඉගායෙල්විරුන් වික පැමිණි වක්කෘවිරුන් වන පුද, දේවින්, යේපුද වහන්යේ (අල්ලාස්ථ ගාන්තිය හා ආසිරවාද එතුමින්ට ලැබේවා!) වැනි උගාම් පුරුෂයින්ට විරුද්ධ ව, අසුතු වේදනා නගමින්, අපහාසකොට පොකක් උවිමට වුස්ලිමෙක් තම් සියිවිටක පෙළෙනින්නේ තැන්: එම උත්තුමයින් දත්ත් දුමරුය, විකමාවාරය, ලේ ඇාතින් සමග අසුතු සබදනා තබා ගැනීම, මක්රුන් පානය සිටිම වැනි මහා පාප ස්‍රියාවන් සි යේදී සිටිය බව අසනා ලෙස යම් යම් කරුණු මවා පෙන්වින්න තැන්කරන්නේ ද තැන්.

සියලු ම වක්කෘවිරුන් මානව සංහතියට යහුමග පෙන්වීම සඳහා අල්ලාස් විසින් එවුනු උගාවින් වන්නා ය. වැරදී, අසුතු, සින්දික, පාප ස්‍රියාවන් සි යෙදෙන්නන් මානව සංහතියට යහුමග පෙන්වීමට දෙවියන් විසින් එවන බව ඔබ සිනනවා ද?

හි. බු. : ඔම සියිවිටක එයේ නොසිනම්. ඔබ බසිබලය විශ්වාස නොකරන්නේ ද යන්න මට සියන්න.

ව්‍යුත් : අපි සියලු ම දේවී ග්‍රන්ථ කෙරෙහි විශ්වාසය තබන්නෙමු. එනම්, (කිසිදු වෙනස් කිරීමකට හෝ අඩු වැඩිකිරීමකට හෝ ලක්නොවූ) මූලදී අනාවරණය වූ ආකාරයෙන් එම ග්‍රන්ථ පිළිගන්නෙමු; එවා කෙරෙහි විශ්වාසය තබන්නෙමු. දෙවියන් යුම් සමාරයකට ම, යුම් දේශයකට ම අවවාද අනුශාසනා කරන්නන් ලෙස වක්ත්තවරයින් එවා ඇත. එම උතුම් වක්ත්තවරයින්ගෙන් සම්හරක් යම් යම් විශේෂ සමාරයන් හට මග පෙන්වීම පිළිස ග්‍රන්ථයන් ගෙන ආහ. ආමුහම් (ඉඩාහිම්-අලේ) තුමාට අනාවරණය කරනු ලැබූ පුහුල් (දේව ධර්මය) ද, මෝසය (මුසා-අලේ) තුමාට අනාවරණය කරනු ලැබූ තෝරාජ් (තවිරාජ්) (පරණ හිටිසුම් කොටසක්) ද, දිවින් (ඩුර්-අලේ) තුමාට අනාවරණය කරනු ලැබූ සකුරු' (Zabour) (හිනාවලියේ කොටසක්) ද, යේසුය් වහන්සේ (රිසා-අලේ) ට අනාවරණය කරනු ලැබූ ඉන්ඩිල් (අලුන් හිටිසුම්) ද එම ග්‍රන්ථ වෙයි. නමුත් මේ කිසිදු ග්‍රන්ථයක් එවා අනාවරණය කරනු ලැබූ මූල ආකාරයෙන් ම දැන් නැත.

අල්ලාජෙන් මූලික යැලුස්මේ කොටසක් විගයෙන්, මහු අවසාන ව වක්ත්තවරුන්ගේ පැලිසීම තීමකර දක්වන මුදාවක් ලෙස මුහම්මද (සල්) තුමා එවුවේ ය. එතුමාගේ මාරගයෙන් අනාවරණය වූ අනෙහි ග්‍රන්ථයක් අල් තුරානාය. එම ග්‍රන්ථය කාලය, හාජාව, දේශය යනාදිය ඉක්මවා ගොස් මූල මානව සංඛ්‍යාතයට ම යහමග පෙන්වා දෙන්නකි.

යේසුය් වහන්සේ ට, තමා එවනු ලැබුවේ ඉඩායෙල් ජනකාව වෙන පමණය යනු පැවිසි ය:

‘ඉඩායෙල් වියයේ තැනිවුණු බැවැට්ටින් වෙනට මිස අනායන් වෙනට මම එවනු තොලද්දෙම් යි සියේක.’ “

ඇ ප්‍රතුයෙකු විදන්ති ය; උන්වහන්සේට යේසුය් යන තාම්ය පාඩන්නා; මුදාහිමාද, තමන්ගේ සෙනාන මිවුන්ගේ පාපවලින් ගෙවන්නේ උන්වහන්සේ යයි සිංහ ය.”⁷⁰

ನಲಿ ದು, 'ಮತ ಲೀನಾದೆ ಕಿರಿತ ಪಿಂಕಿಸ ನೋವಿ ಸಂಪ್ರದಾಯ ಕಿರಿತ ಪಿಂಕಿಸ ಪ್ರಾತಿಕ್ರಿಯೆತಿ' ಯಾವುದೆನ್ನೇ ಡೆಪ್ಲಿಟ್ ವಿಹಂತೆಯೇ ಮ ಪರವಿಜ್ಞಾ ಆಗ್ನೇ

ಅಥ ವಿಂಕುಯ ಮೆಂಡೆ ಯ:

'ಉಂಟಿರ್ಪಾವಿ ಹೊ ಅನಾಹಿ ವಿಂಕು ಹೊ ಅವಲ-ಎ ಕರ್ನ್ಯ ಪಿಂಕಿಸ ಮತ ಆಯಿತಿದೆ ಹೊಹಿಹಲ್ಲಾ. ಸಂಪ್ರದಾಯ ಕರಂತಿ ತಿಪ ಅವಲ-ಎ ಕರಂತಿ ಹಾವಿತಿ. ಇಂದಿರಿಯ ಶೃಂಗಿಲಾವ ಕ್ಯಾತಿ. ಅಹಂಕ ಸೋಂಭಾವಿತ ಪಾವ ಯಾ ಹೊಕ್ಕೆ, ಪಿಯಲ್ಲ ಸಿದ್ದ್ವಿತಾ ಶೂರ್ಯ. ವಿಂಟರ್ಪಾವಿತ ಈ ಅಧಿಕಾರವಿತ ವಿಶ್ವದ್ವಿತಿವಿತ ಕ್ಯಾಟೆಂಡೆ ಪಾವ ಹೊಯಂತನೇ ಯ.'⁷¹

ಹೀ. ಬ್ರೀ. : ನಾಲ್ಕಿನ್, ಡೆಪ್ಲಿಟ್ ವಿಹಂತೆಯೇ ಪಾತ್ರ ಯಾಹಾನ್ ಪರಿದಿ ಪರಿಜ್ಞಾ ಆಗ್ನೇ ಏಲಿ ಅಥ ನೋಡಿತನೇ ದ?

'ಉಂಟಿರ್ಪಾವಿ ಮ್ಯಾನ್ತರ ಕ್ಯಾತಿ ಹೊ ಹೊಕ್ಕೆ: ಶೃಂಗಿಲಾ ಲೋವ ಶ್ರಿರಿಲ್ಲೆ ಹೊಕ್ಕೆ ಸಹಳ ರಹಿತ ಅಷಾರ-ವಿಯ ಪ್ರಕಾಂ ಕರಪಲ್ಲಾ.'⁷²

ಮ್ರಿಂದ್. : ಪಲಮ್ ವಿ, ಮೆಮ ವಿಂಕುಯ ಉತ್ತರ ಸಾಹಿತ್ಯ (ಇ. ಮಹಾವಿ 15:24 ಹಾ ಇ. ಮಹಾವಿ 1:21) ವಿಂಕು ದೇಕಿತ ಮ ಪರಿಹಾರಿ ವಿ ಆಗ್ನೇ ಏಲಿ ಉತ್ತಾ ಪ್ರಾಹ್ಲಿಡಿ. ದೇವಿನ್ ವಿ, ಇ. ಮಾರಕ ಹಿ ಆಗ್ನೇ 16 ಲೆನಿ ಪರಿವಿತೆಂದೆಯೇ 9 ಲೆನಿ ವಿಂಕುಯ ಪರಿನ್ 20 ಲೆನಿ ವಿಂಕುಯ ದ್ವಿತೀಯ ವಿ ವಿಂಕು ಪಿಯಲ್ಲ ಲೊಹೆ ಬಡಿಬಲ್ಲಿನ ಉವಿನ್ ಕೊಂತ ಆಗ್ನೇ. ಮೆಹಿ ಚಿಬಿ ಟಪ್ಪಿತಾ ಪೆನ್ತ್ರ್ಯಾ 15 ಲೆನಿ ವಿಂಕುಯ ದ ರಿತ ಅಭಿ-ಗ್ರ ಯ. 'The New American Standard Bible' ಯಾವು ಬಡಿಬಲ್ಯೆ ಹಿ, ಮೆಮ ಇ. ಮಾರಕ 16 ಲೆನಿ ಪರಿವಿತೆಂದೆಯೇ 9 ಲೆನಿ ವಿಂಕುಯ ಪರಿನ್ 20 ಲೆನಿ ವಿಂಕುಯ ದ್ವಿತೀಯ ವಿರಹಿನ್ವಿಲಿನ್ ಕೊವ್ರಿಕರ ಸಂಹಿರ ಪ್ರಾರಂಭ ಅನ್ ಪಿರಿಪನ್ವಿಲ ಮೆಮ 9 ಲೆನಿ ವಿಂಕುಯ ಪರಿನ್ 20 ಲೆನಿ ವಿಂಕುಯ ದ್ವಿತೀಯ ವಿ ವಿಂಕುಯನ್ ಅನ್ಹೂರ ಆಗ್ನೇ ಯಾವು ಸಾಹಿತ್ಯಕೊಂತ ಆಗ್ನೇ. 'Jehovah's Witnesses' ನಾತಿ ವಿ ಕೊಂತ ಹಾಲಿತಾಕರನ, 'The New World Translation of the Holy Scriptures' ಯಾವು ಬಡಿಬಲ್ಯೆ, ಸಂಹಿರ ಪ್ರಾರಂಭ ಬಡಿಬಲ್ಲಿಲ ಇ. ಮಾರಕ 16:8 ಲೆನಿ ವಿಂಕುಯನ್ ಪಾಪ್ ಉತ್ತಾ ದೀರ್ಘ ಹೋ ಕೆರಿ ನೀತಿಮನಯನ್ ಲಿಯಾ ಶ್ರಾವಣಕೊಂತ ಆಗ್ನೇ ಏಲಿ ಪಿತ್ತಿಗೆನ್ ಆಗ್ನೇ: ನಾಲ್ಕಿನ್, ಸಂಹಿರೆಕ್ ಮೆಯ ದ ಪ್ರಾಹ್ಲಿರ ಹೂರ ಆಗ್ನೇ ಏಲಿ ದ ಕ್ಯಾತಿ ಆಗ್ನೇ. 'The Revised Standard Version' ಯಾವು ಬಡಿಬಲ್ಯೆಹಿ ಪಾತ್ರ ಯಾಹಾನ್ ಅದೆರ್ಲಿಪಿಯ (Footnote) ಲಿಯಾ ಆಗ್ನೇ: 'ಉತ್ತಾ ಪ್ರಾರಂಭ ಸಂಹಿರ ವಿಷಯ ಬೆಲೆ ಲಕ್ ಅಪ ವಿಸಿನ್ ಇ. ಮಾರಕ ವಿಸಿನ್ ಲಿಯನ

ලද ඇහාර-විය' යි වෙති වාක්‍යයෙන් හිමසොට ඇත්තේ මෙම අධ්‍යාපිතිය කුණින් තවත් අදහසක් මතුවෙයි. එහාම්, යෝජුයේ වහන්සේ නැඹුවක නැඹුවට එන් බව පැවැතිමේ හි කිහිදු සත්‍යයක් නොමැති බව ය. මේ ගැන සඳහන් වි ඇත්තේ ඇ. මාර්ක 16:9 වෙති වාක්‍යයකි ය. (ඉහත සඳහන් කරුණු අනුව මෙම වාක්‍යය (ඇ. මාර්ක 16:9-20) නැති බව සේ ඉවත් කොට ඇති බව සේ ඉතා පැහැදිලි ය.

කි. බු. : එහෙත්, යෝජුයේ වහන්සේ පහත සඳහන් ලෙස පවසා ඇති බව බයිබලය කියයි: එය වහන් කිරීම වැරදි බව මගේ නැඹුමයි.

'එබුරින් තුමිලා ගොඩ, පියුම් ජාතින් ගෝලයන් කරපල්ලා.'¹³

මූද්. : මෙහි වහන් කිරීමක් නැතු. මෙම වාක්‍යය හි සියලු රාත්‍රීන් යනුවෙන් සඳහන් වි ඇත්තේ ඉග්‍රායෙල්වරුන්ගේ ගෝතු දෙළඟ' බව පිළිගත යුතු ය. එසේ නැතිවිට, සියලු රාත්‍රීන් යනු විවත දෙක වෙනුවෙන් අපි ගත්තා වෙනත් අදහසක් වේ නම්, එම අදහස ඉහත සඳහන් බයිබල් වාක්‍යයන් වන ඇ. මතෙවි 15:24 ටත්, ඇ. මතෙවි 1:21 වත් පටහුනි වන බව එකාත්ත ය. තව ද 'New American Standard Bible' හි ද 'New World Translation of the Holy Scriptures' හි ද සියලු රාත්‍රීන්' යනු පරිවර්තනයකාට නැතු. එවා හි ඇත්තේ 'එ සියලු රාත්‍රීන්ට ම' යනු ය. මෙයින් පැහැදිලිව ම පෙන්වන්නේ ඉග්‍රායෙල්වරුන්ගේ ගෝතු දෙළඟ ය. දැන්, බයිබලය ගැන ඔබ සිත්තන්නේ මොනවා ද?

කි. බු. : එ ගැන මගේ විශ්වාසය දැන් විකින් වික දුරවල විගෙන යයි.

මූද්. : අප දෙදෙනා ඉතාමත් යුහුද ව සාකච්ඡා කළේම්: අපගේ ආගම් දෙක අතර ඇති වෙනාස්කම් ගැන ද දැඩි අවධානයන් යුතු වූ පරික්ෂණයක් පැවැත්වීම්. මෙයින්, ඉද්දාමය කෙතරම් උසස්, විශ්වාස කටයුතු ආගමක් ද යනු ඔබට වැටහි ඇතුළි මම විශ්වාස කරමි.

3

ත්‍රිත්වය කාගේ නිපැයුමක් දී?

මූස් : මබ ත්‍රිත්වය අදහන්නේ ද?

ක්‍රි. බු. : ත්‍රිසුකායෙන් ම! මේ පිළිබඳ ව යොහන්ගේ පළමුවෙනි සාමානු පත්‍රයේ හි අදහන් වී ඇත.

‘ස්වරුපය සාක්ෂි දරන ආන්දෙනෙක් වෙති. එහාම් - පියාණන් වහන්සේ, වචනය, ඇද වූ ආක්මය යන්නෝග් වෙති. මේ ආන්දෙනා ම එක් ව සිටියි. ලෝකයේ සාක්ෂි දරන ආනක් වෙති. එහාම් - ආක්මය, ව්‍යුර, ලේ යනාදිය වෙති. සේ තුනම් එකට් ඇත.’⁷⁴

මූස් : මෙම වාක්‍යය ඇත්තේ ශ්‍රී. ව. 1611 දී ප්‍රකාශිත, ඉතා වැදගත් රිජ්වායික බයිබලයක් ලෙස සූලකෙන 'King James Version' හි ය. මෙම බයිබලයේ හි ත්‍රිත්වය පිළිබඳ ව බලවත් සාක්ෂි ඇත. එහෙත්, දැන් ‘පියාණන්’ වහන්සේ, වචනය හා ඇද වූ ආක්මය තම් වූ තුන ම එක් ව සිටියි’ යන මෙම කොටස 1952 දී හා 1971 දී ප්‍රකාශනයට පත් වූ ‘The Revised Standard Version’ බයිබලයෙන් සහ තවත් බයිබල රාශියකින් ඉවත් කොට ඇත. රේ හේතුව, ප්‍රික් යාමාවෙන් වූ බයිබලය තුළ ව ඇතුළු කරනු ලැබූ මිප දැම්මේ කොටසක් ව මෙය හිතිම ය.

'New American Standard Bible' යෙහි 1-යොහන් 5:7,8 වාක්‍යයන් ඇත්තේ පහත සඳහන් ලෙස ය.

‘සාක්ෂි දෙනෙන් ආක්මයාණන් වහන්සේ ය. මෙයිනියා ද ආක්මයාණන් වහන්සේ සහකාරීය සාක්ෂි දරන ආන්දෙනෙක් සිටියි: ආක්මයාණන් වහන්සේ ය; ව්‍යුර ය; ලේ ය. සේ ආන්දෙනා ම එකකටියි.’⁷⁵

74. බයිබලය, 1 - යොහන් 5:7 සහ 8 චට්‍යි වාක්‍යයන්. මෙහි ඇත්තේ King James Version - 1611 (ආ-ස්‍රී) බයිබලයෙන් පරිවර්තනය කළ වාක්‍යයන් ය.

75. මෙම පරිවර්තනය පදනා අම් සාරිජාකරන පි-හාල බයිබලය හි පදනා වී ඇත්තේ ද මිජ්ඡ්‍ය ය. (පරිවර්තනය සාක්ෂි දරන ආන්දෙනෙක් වෙති. එකම්, පියාණන් වහන්සේ, වචනය, ඇද වූ ආක්මය යන්නෝග් වෙති. මේ ආන්දෙනා ම එක් ව සිටියි. යනු කොටස පි-හාල බයිබලයන් ද ඉවත්සාමට ඇති ම ඇලඹිය යුතුයි.)

'Jehovah's Witnesses' නම් වූ ශ්‍රීස්තියානී කොටස හාවිතා කරන 'New World Translation of the Holy Scripture' හි මෙම වාක්‍ය (1-යොහාන් 5:7,8) මෙයේ ඇතු:

'යාකැං දරන ඇත්දෙනෙක් සිටියි; ආකමයාණන් වහන්යේ ය; වනුර ය; ගේ ය. මේ ඇත්දෙන ම එකත වෙයි.'

මෙම වැදගත් (පියා, වචනය, ගුද්ධ වූ ආකමය එක වී ඇත්තෙමු) කොටස බහිබලයෙන් ඉවත්කොට හිතිම ඔබ තොදන්නේ නම් එය මම වහා ගතිමි. නමුත්, බොහෝ පාදිලිවරුන් ද ශ්‍රීස්තියානී ප්‍රවාරකයින් ද මෙය තොදුන සිටිම මට අදහාගත්ත බැර ප්‍රහේෂිතාවක් ය; පුදුමයක ය:

ශ්‍රීනවය බහිබලය පදනම්කොට ඇති වූ ප්‍රතිපත්තියක් තොවේ. ශ්‍රීනවය යනු වචනය පචා බහිබලයේ හෝ බහිබල් ගබ්ද කේෂයන් හි හෝ සඳහන් තොවයි. මේ පිළිබඳ ව යෝජුස වහන්යේ සියිලිවක දේශනා කලේ ද නැතු: කුමත අවස්ථාවක වුව ද සාමාන්‍යයන්වන් මේ ගැන සඳහන් කලේ ද නැතු. ශ්‍රීනවය පිළිගැනීම පිළිස බහිබලය හි සියිදු සාක්ෂියක් ද තොමැතු.

කි. බැ. : බහිබලයේ, ගු. මතෙව 28:19 වෙති වාක්‍යය හි මෙයේ ඇතු.
"පියාණන්ගේ, පුත්‍රයාණන්ගේ, ඇද්ධාන්මයාණන්ගේ නාමයට ඔහුන් බවිසියම කරපළා."

මෙම වාක්‍යය තවමත් ඉවත්කොට නැතු. එහෙයින්, මෙය ශ්‍රීනවයට සාක්ෂියක් තොවන්නේ ද?

මුද් : සාක්ෂියක් තොවන බවයි මගේ පිළිතුර. හිදෙනොක් එකට වාඩිවි සිටින බව හෝ ආහාර අනුහව කරන බව හෝ ඔබ සියන්නේ නම්, එයින් එම හිදෙනා ම එකකෙනෙක් වන බව අදහස් වෙයි ද? නැහු නේ ද? මෙම ශ්‍රීනවවාදය එවැන්නකි; මෙය ඇති වූ ආකාරය විශ්ට රනාකය.

යේපුද් වහන්සේ මෙලොවින් නිකම් ගොස් ගත වරූප කුනකටත් අධික කාලයක් විය. එවකට රැඹිජ්‍යාවේ ඇලෙක්සැන්ට්‍රියාවේ විසු පහත් පත්තියේ දේවගුතියෙක් වූ 'අනෙකුසියයේ' (Athanasius) නමැත්තා විසින් ය, මෙම ත්‍රිත්වාදය ඇතිකරතු ලැබුවේ. පසුව එය හු. ව. 325 හි දී නිකෝණී මණ්ඩලය (Council of Nicacea) විසින් අනුමත කරන ලදී. රෝම බහුදේවාදයේ ආනුහවය මෙම ත්‍රිත්වාදය කෙරෙහි ඇතිව්‍ය අනුමත බවට කිසිදු සැකයක් නැතු; ඔවුන්ගේ සඛන් (Sabbath) දිනය ඉරුදිතට වෙනස්කොට ඇතු; රෝමානුන්ගේ ඉරුදෙවි වන මිත්‍රා (Mithra) ගේ උපන් දිනය වූ දෙසුම්බර 25 වෙනිද යේපුද් වහන්සේගේ උපන් දිනය බවට පරිවර්තනය කොට ඇතු. මෙම බයිබල් වාක්‍යය කියවින්න.

'ස්වාමීන් වහන්සේ මෙයේ කියන ජේක. රාජීන්ගේ මාරුගය ඉගෙන නොකළිලා, අහසේ ලක්ෂ්විලට රාජීන් කුලුධින තුළුව තුම්බ නොකුලුධිලා; මක්නිඛාද රනැපින්ගේ වාරිතා තිශ්පලය. එසේ ය, කෙනෙක් වනයෙන් ගහඟ කඩාත්තියි; එය කම්කරුවායේ අක්වුන් පොරවින් කරන වූ බිජ්‍ය ය. ඔවුන් එක රනැදීවුලින් සරසා, නොකළුවන ලෙස දැනුවුන් ද විවිධීන් ද සංඝිරයි. එවා කළුහසක් මත් වටසුරු කර කියි. එවා කඩාකරන්නේ නැතු. අධිකඛයන්ට එවාට බැරි තීයා උප්පාගෙනයන්ට එනු ය. එවාට ගය නොවේලා; මක්නිඛාද අන්තරු කරන්ට එවාට බැරි ය. යහපත කිරීම ද එවාට නැතු.'⁷⁶

අන්ත වශයෙන් ම, ශ්‍රීජතියානි ආගම යේපුද් වහන්සේගේ මුදික ඉගුන්වීම්වුන් ඇත් වි බොහෝ දුර ගොස් ඇතු. ශ්‍රීජතියානි දින දරුණනය වශයෙන් රෝම ප්‍රූලියන් (Roman Julian Calender) දින දරුණනය හඳුන්වනු ලැබ ඇතු; උරුමස් අනුහව කිරීම අනුමතකොට ඇතු; වර්මලේදනය කිරීම පාවුල් විසින් අහෝසිකොට ඇතු.

පාවුල් මෙයේ කියා ඇතු:

'ඉදින තුම්බා වර්මලේදාය ලබන්කපු නම්, ශ්‍රීජතුද වහන්සේගෙන තුම්බාට කිහි ප්‍රයෝගනයන් නොලැබෙන බව පාවුල් නම් මම තුම්බාට කියම්.'⁷⁷

76. බයිබලය, යෝහු 10 : 2 - 5

77. බයිබලය, ගලාති 5:2

මෙවැනි අවස්ථාවක, අල්ලාජ් කමාගේ මූලික සැලසුම අනුව මෙම වැරදි ක්‍රියා නිවැරදි කොට මිනිස් සංහතිය යහමග යැවීම සඳහා අවසාන වික්ත්වරයාණන් වූ මුහුමිමද (සල) තුමා යැවුවේ ය.

අල් කුරානාය මෙයේ පවතියි:

‘එකම දෙවියෝ භාර (වැදුම් පිදුම් කිරීමට) අන් දෙවියෝ භාෂි ව සිටිය දී අල්ලාජ් ආනුදෙනාගෙන් එක් කොනෝක් යයි කිසු අය ප්‍රකික්ෂේප කරන්නෙයි ඔ වෙයි. ඔහුන් කියන දුෂීන් නොවැඹුකී සිටින්නේ නම්, ඔහුන්ගෙන් ප්‍රකික්ෂේප කරන අයට වේදනීය දිහුම් ලැබෙනවා නියන ය.’⁷⁸

යේපුස් වහන්සේ විසින් දේශනා නොකරනු ලැබූ ශ්‍රීන්වය, ඔබ තව මන් විශ්වාස කරන්නේ දී?

කි. බු. : දෙවියන් බා යේපුස් වහන්සේ යනු එක්කෙනොකි. මේ පිළිබඳ ව බයිබුලය මෙයේ පවතියි:

‘මම පියාණන් වහන්සේ ඇඟිජින් පියාණන් වහන්සේ මා ඇඟිජින් සිටින යන මාගේ සිම විශ්වාස කරපදාල.’⁷⁹

මූල්. : එයේ නම් බයිබුලයේ මෙම වාක්‍යය කියවන්න:

කි. බු. : “(ගෝලයන් වූ) ඔහුන් සියලුලන් එකක්වය වන පිළිස, පිය වූ ඔබ මා ඇඟිජින් ද මා ඔබ ඇඟිජින් ද පියාණනාක් මෙන් ඔ ඔබ මා එහු බව ලෝකයා විශ්වාස කරන පිළිස්, අප ඇඟිජින් එකක්වය වන පිළිස් යාචිංඛා කරමි.”⁸⁰

මූල්. : මෙම වාක්‍යය හි දෙවියන් පහ යේපුස් වහන්සේ යනු එක්කෙනොක් බව පැහැදිලි ව ඇතු. එමෙන් ම, ගෝලයේ ද යේපුස් වහන්සේ හි සහ දෙවියන් හි එක් වී, එක්කෙනොක් ව සිටින බවන් පැහැදිලි ව ම සඳහන් වී ඇතු. යේපුස් වහන්සේ දෙවියන් හි එක් වි සිටින බව වූ ජේඛුව නිසාම එනුමාගේ දෙවියන් වන්නේ නම්, එනුමා මෙන් ම දෙවියන් හි එක් වි සිටින එනුමාගේ ගෝලයෝන් දෙවියන් විය

78. අල් කුරානාන් 5:73

79. බයිබුලයේ, අ. ගෝලයන් 14:11

80. ” ” 17:21

නොහැකි ද? දෙවියන්, යේපුද්‍ර වහන්සේ හා ඇද්ධ වූ ආත්මය යනාදී තුන්දෙනා එස් වි එක ම දෙවියෙක් යනු වූ තුළුවිය ඇතිවිය හැකි නම්, මෙම තුන්දෙනාත් සමඟ යේපුද්‍ර වහන්සේගේ ගෝලයන් දෙලොඡ් දෙනාත් ඇතුළු ව, පහලොඡ් දෙනාගෙන් සමත්වින වූ එක දෙවියෙක් ඇතිවිය නොහැකි ද?

කි. බු. : කෙසේ වෙතත්, යේපුද්‍ර වහන්සේ දෙවියන් වන්නේ ය. එට පහත යදහන් බැබිබල් වාක්‍යය සාක්ෂි වෙයි:

.... මා දුම් ගැනුණුන් පියාණන් වහන්සේ දුමුවේ ය." "

මූල්. : දැන් අප දෙදෙනා ඔබ යදහන් කරන මෙම වාක්‍යයට පෙර හා පසුව ඇති කොටස් දෙස බලම්.

"පිළිප් ද, සාම්ප්‍රදායික පියාණන් වහන්සේ අපට පෙන්වුව ඔහාට. රේ අපට ඇතුළු උත්ත්වහන්සේට සිවේ ය. යේපුද්‍ර වහන්සේ මුදුව සියන උස්ස: පිළිප් මා මෙමම තු තුම් සාම්ප්‍රදායික සමඟ සිවලාභ මා අදාළන්නේ තැදි? මා දුම් ගැනුණුන් පියාණන් වහන්සේ දුමුවේ ය. එසේ නම් පියාණන් වහන්සේ අපට පෙන්වුව ඔහාටයි තුම් සියන්නේ කෙසේ ද?" "

මේ අනුව, අවසානයේ දී පිළිප් ඇමතු යේපුද්‍ර වහන්සේ, 'බැලිමට නොහැකි දෙවියන්ගේ ආකාරය ගෝලයන්ට කෙසේ පෙන්විය හැකි දැයි' විමුදු බව පෙනෙනවා නේ ද? එහෙයින්, දෙවියන්ගේ මැවිම් ගැන කළුපනාකර මුදු ව විශ්වාස කළ යුතුයි. මුදුගේ මැවිම් වන ඉර, හද හා අනෙකුත් දේ ගැන සිතා බලන්න. මුදුගේ මැවිමක් වන යේපුද්‍ර වහන්සේ ගැන මිතිතා බලන්න. එවිට දෙවියන් ගැන යහපත් වැට්හිමක් ඇතිවෙයි: විශ්වාසයක් ද ඇතිවෙයි. !

යේපුද්‍ර වහන්සේ රුවුදු න:

"දෙවියන් වහන්සේ ආක්ෂයක් ය " "

"... තුම් සියිකළක උත්ත්වහන්සේයේ හඩ ඇපුවිවිත උත්ත්වහන්සේයේ රුපාකාරය දුමුවිවිත තැන." "

එසේහැම, ඔබ ආත්මයක් බැලිය හැකියෙක් කෙසේ ද? මුවුපු දැන ඇත්තේ යෝගී විහත්සේ මිශ දෙවියන් නොවේයි; වැට්පෙනවා ද?

පෙරේන වූ පාඨිල් මෙයේ ලියා ඇත:

“කිසි මුළුකායෙකු විහින් තුදුවුවා වූ, අතින්වත් බැර වූ ඇතන් විහත්සේ...”

එසේ නම්, ඔබට බැලිය හැකි යමක් වේ ද, එය තියතු වියයෙන් ම කිසිවිටක දෙවියන් නොවේයි; මෙය ඉහත සඳහන් වාක්‍යය පැහැදිලි කරයි.

අපගේ ඇද්ධ වූ අල් කුරානාය මෙයේ පටිපයි:

“පියාචි ඇසට මුළු භුජකරුන නොහැකි ය. එනැතින් මුළු පියල්ලන් යෝ ම (කුම්) බැලුමක් ම දැන (වෙලා) සිටින්නේ ය. මුළු පියල්ල මැහැන් සෝරුම් ගුස්කා ද පියල්ල මැහැන් දාන්නා ද වේ.”

කි. බු. : සිතුව එකඟ ව කියන්නේ නම්, කුවා කළ පටින් අපට උගනවිනු ලැබූ යම් යම් කරුණු එකවරම ප්‍රතික්ෂේප කිරීම කළ හැකි නොවේ. එය තරමකට අමාරු කාර්යයි.

මුද්. : මම මෙයේ කිරීමට නොකියමි. නමුත්, අපි පිළිගන්නා යමක් වේ නම් එය වැට්හිමකින් කළ යුතුයි. දැන්, ඔබ ත්‍රික්වය පිළිබඳ ව නොද වැට්හිමක් ලබාගත යුතු සි. රිට ‘ඇද්ධ වූ ආත්මය යනු තුමක් ද?’ යන ප්‍රශ්නය ඔබට මග පෙනවනු ඇතුළු මම අදහස් කරමි.

කි. බු. : ‘ඇද්ධ වූ ආත්මය යනු ඇද්ධාත්මයාණන් වේයි; දෙවියන් ද වේයි. පියා දෙවියන් වන්නේ ය; යුතුයා දෙවියන් වන්නේ ය; ඇද්ධාත්මයාණන් දෙවියන් වන්නේ ය’ යනු ය අපට උගනවා ඇත්තේ. එහෙත්, දෙවියන් කිදෙනොක් බව කිමට අපට අවසර නැතු; කිවුය්ක්නේ එක ම දෙවියක් බව ය:

මුද්. : එසේ නම්, කරුණාකර බඩිබලයේ, ඇ. මනෙවි හි පළවෙනි පරිවිශේදයේ 18 වෙති වාක්‍යය කියවනවා ද?

කි. බැං : යෙපුද ස්‍රීදේශ වහන්දේගේ උපත්ස්ථිය ගිණෝ විය. උපත්ස්ථියෙන් මුළු මු මිරියා යෝගයට විවාහය දී සිටියදී, මුළුන් එක්වන්ට පැමුණියන්, ඇද්ධාන්තයාණන් කරණකාට තෙතා ආ රුහුණි මු බව දැනගත්තා ලදී."

මුද්‍රා : දැන්, කරුණාකර මෙම වාක්‍යය බෙඩිබලයේ, ඇ. මුද්‍රා හි රැලවෙනි පරිවිශේදයේ 26 හා 27 එහි වාක්‍යයන් සමඟ සයදා බලන්න.

කි. බැං :

සවෙනි මාසයදී, ගලිලයේ තාක්‍රයෙන් නම් තුවරක විසු. එවින්දය වෘත්‍යා යෝගයේ තම මත්‍යාජ්‍යයකුට විවාහය දී සිටි. තෙක්‍රාවිඛා වෙතෙහි දෙවියන්වහන්දේ විනින් යාම්පෙල් නම් දුනාය යවනාද්දය; ඒ තෙක්‍රාවියේ තාමය මාරියාය.

මුද්‍රා : මෙම වාක්‍ය දෙක ම යෙපුද වහන්දේගේ ආයවරයමත් උපත පිළිබඳ ව අදහස දෙකක් ඉදිරිපත් කරයි. මතකවියේ අදහස ඇද්ධාන්තයාණන් බව වන අතර මුද්‍රාගේ අදහස ගාවුළුයෙල් තම් මුද්‍රා දුනාය වෙයි. එසේනම් ඇද්ධාන්තයාණන් යනු ක්විරක් ද?

කි. බැං : ඇද්ධාන්තයාණන් යනු දේව් දුනා ගාවුළුයෙල් වෙයි !

මුද්‍රා : දැන් කියන්න; ඔබ තවත්, මෙම ප්‍රිත්විය කෙරෙහි විශ්වාසය තබන්නේ ද?

කි. බැං : මේ අනුව බලන විට, දෙවියන් දෙවියන් ම ය; ඇද වූ ආන්තයාණන් හෝ ඇද වූ ආන්තය හෝ යනුවෙන් සඳහන් වන්නේ දේව් දුනා ගාවුළුයෙල් ය; එසේ තම් යෙපුද වහන්දේ

මුද්‍රා : මේ අහන්න; යෙපුද වහන්දේ (දෙවියන්ගේ) වක්‍ර්‍යාවරයෙකු වෙයි; එකුමා මරියාගේ දුනායා ය.

කි. ඔ. : අපි අතිරහස් බව පලකන යම්පි ඔබ විසඳන්නේ කෙසේ දී?

මූල්. : කළුන් අනාවරණය කරන ලද දේව ගුන්පයන් හි මිනිසුන් විසින් කරනු ලැබූ වෙනස්කම් ද, දෙනු ලැබූ වැරදි අදහස් ද නිරාකරණය හිටිම පිළිසා අපි අල් තුරුඅනය මිමිමස් ලෙස භාවිතා කරන්නේමු. ඔබට දැන් දෙවියන්ගේ එකීයහාවය හා මරියාගේ පුතුයා වූ යෝජ්පිට් වහන්සේයේ විස්කෘහාවය විශ්වාස කළ හැකි නම්, කවිත් යමින්ම ඉදිරියට අවුත් මූහුම්මද (සල්) තුමා අල්ලාජගේ අවසාන විස්කෘහාවරයා වශයෙන් ද පිළිගන්නට පසුබව වන්නේ ඇයි?

සක්‍රාන්ත පිළිගන්න කවිත් පසුබව නොවන්න. එන්න: මා සමග ප්‍රාන්තය වූ සාක්ෂිය - උරිර ප්‍රකාශය - පළමුව, ඉංග්‍රීසියෙන් ද, දෙවනුව, අරාබි භාෂාවන් ද කියන්න:

කි. ඔ. : 'අල්ලාජ හැර (නැමැදිමට, අවශ්‍ය විමට, නීකි ස්ථිපාදනය සිරිමට) වෙත දෙවි ගෙනෙස් භාෂා: මූහුම්මද (සල්) තුමා අල්ලාජගේ දායෙයි හා විස්කෘහාවයෙක් විඩි යනු ඕම සාක්ෂි දරමි.'

'අණුදු අත්දානාය ඉල්ලාපු විස්තු ලා පරිකාපු විඅණුදු අත්දා මූහුම්මද් අඩුපු වර පුහුපු'

මට කවිත් කරුණක් පැහැදිලි කරන්න. මගේ මූණුන් මින්තන්ගේ කන්ත්වය තුමක් ද? මම මුවුන්ගෙන් ඇත් වි සිටිමට නොකැඳුනුනේමි. මුවුපු සියලුළුවේ ම ස්‍රීජචියාතීන් ව සිටිය හ.

මූල්. : ආමුහම් (දූඩාහිම් - අලෙල) තුමා වෙන සක්‍රාන්ත වූ ඉස්ලාමය අනාවරණය වූ විට, එතුමා තම දෙමාපියන් හා මූණුන් මින්තන්ගෙන් ඇත් වූ හ. ලොව වෙළඳන සියලුදෙනා ම මුවුනාවුන්ගේ ස්‍රීයාවන් වෙනුවෙන් මුවුනාවුන් ම වගකිවපුන්නේ වෙති. සමහරවිට, ඔබට සක්‍රාන්ත මෙතරම් පැහැදිලි ව පැහැදිලි සේ ම ඔබගේ මූණුන්මින්නට නොලැබන්නට ඇතු.

අල් කුරුආනය මෙයේ පවසයි:

‘පමෙක් සැපු මග හි ගමන් කරන්නේ හි ද මුළු තම යහපත පිණිස ම සැපු මග හි ගමන් කරන්නේ ය. යමෙක් නොමිග ට යන්නෙහි ද මුළු කමා හට ට රිනායය ඇති කර ගන්නෙහි ය. නියක වශයෙන් ට කොනොකුගේ පවි අන්කොනොකු උදුලත්නේ නැතු. (අපගේ) වක්නාවරයාණන් එවන මෙක් (කිසිවෙකුවක්) අපි චේදනාවන් නොදෙමු.’’

මෙම කුරුආන් වාක්යය ඉතා රැහැදිලියි තේ ද? කළුරතා කරන්න, සත්‍ය රැහැදිලි ව ඔබට ලැබේ ඇත. එය පිළිගැනීමක් ප්‍රතික්ෂේප කිරීමන් ඔබ සතු කාර්යභාරයක්!

ක්. ඩු. : ඉස්ලාමයයි, ශ්‍රීදහිජාති ආගමයි දෙක ට එකවර පිළිගන නොහැකි ද?

මුද්. : ආගම සම්බන්ධයෙන් බලකිරීමක් හෝ බලහ ත්කාරයක් නැතු. ඔබ කුමති දෙයක් කළ නැති ය. එහෙක්, ඔබ මෙම ආගම් දෙක ට එක්කරන්න - එකට පිළිගන්න - සිතන්නේ තම්, එයින් පෙනීයන්නේ ඔබ තවමන් අල්ලාජට සම්පූර්ණයන් අවනත තොවූ බවයි; ඒ කියන්නේ, ඔබ තවමන් දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෙක් - අවිය්වාසවන්කයෙක් බවයි.

අල්කුරුආනයේ මෙම වාක්යට සවන් දෙන්න:

‘නියක වශයෙන් ට අල්ලාජ සහ මුළුගේ වක්නාවරුන්වක් අනර වෙනසකම් කිරීමේ අලිලායයන්, අපි එම වක්නාවරුන්ගෙන් සමහරයක් අය කොරෝහි වියවාස කෙන අනර සෙපු අය ප්‍රතික්ෂේප කරමු’ යි පවසයි: (කුපරට සහ එමානයට අනර) මැද මාවතය ඇති කර ගැනීමට බලාපොරොස්තු වෙයි. මොවුන් පියලුලෝ ම සැබු සාපිරවරුන් වෙයි. සාපිරවරුන්ට ඉතා නින්දයනාක චේදනාවන් ලැඟින්කොට ඇත්කෙමු. යමෙක් අල්ලාජ සහ මුළුගේ වක්නාවරුන් කොරෝහි වියවාස කෙන ඔවුන් අනර වෙනසකම් නොකරන්නේ ද ඔවුන්ට හිමි ආනිඛන අල්ලාජ ඔවුන්ට පිරිනමනු ඇත. අල්ලාජ ස්ථමානිලි ය; අනිකාරුණික ය.’

මූල් : ඔබ යමක් තේරන වයසට පැමිණිව, ඔබගේ සිංහ මුදයෙක් යහපත් තම්, සත්‍ය පිළිගැනීමේ වගකීම ඔබ වෙත පැවරෙන්නේ ය. රිට පිවුපා යුමට ඔබට කිසියේක් තොහැකි ය. ඔබ 'ඡහාද්‍ය' යන සාක්ෂිය ප්‍රකාශ කළා හෝ තොකළා හෝ කන්ත්වය එයයි. අල්ලාජ් මෙලොව අනවයා ව මවා නැතු. කවි ද, සත්‍ය හා අසත්‍ය තෝරා බෙරා ගැනීම පිළිස අවස මුදයෙක් ඇවයවයන් අල්ලාජ් විසින් ඔබට පිරිනමා ඇත. එපමණක් තොව, මුළු විසින් යහමග පෙන්වන වක්ත්විරුන් බොහෝ දෙනෙක් එවා ඇත. එම උතුම් වක්ත්විරුන් යුම කෙනෙකුට ම හොඳ තරක පෙන්වා දී, හොඳ මාරුගයේ යන ආකාරයන් තම එවිතාදරුයය තුළින් පෙන්වා ඇත.

අප සියලු දෙනා ම මවා ඇත්තේ අල්ලාජ්ට අවනත වී එවත් වීමට ය: මුහුට පමණක් නැමැදීම ඉටුකිරීමය. එබුවින්, යහපත් දේ කිරීමේ හි අප අතර තරගකාරීන්වයක් තිබිය යුතු ය.

අල්ලාජ් පටිසා ඇති කරුණු දෙස සිත යොමුකොට බලන්න:

".... අපගේ අධිපකිතුමනි, ඔබ අනවයා ලෙස මේ කිහිවක් මවා නැතු; ඔබ අති ග්‍රේෂ්‍යවත්තේ ය."⁹¹

"කවි ද, තින් (වරගයා) හා මිනිස (වරගයා) මාහට ඉඩාදක් (සම්පූර්ණයන් අවනත වී, මාගේ අණ පිළිගෙන තිව්‍යීමට හා මාහට පමණක් නැමදීම ඉතු) කිරීමට නැර මා මුළුයේ නැතු."⁹²

අල්ලාජ්ගේ කෘෂිය ලබාගන්නා අදහසින් කරන යුම ස්ථියාවක් ම මුහුට කරන නැමදීම වෙයි.

"(මිනිසුන්ගෙන්) යහපත් ස්ථියාවන් ඇත්කෝර කවරපු දැයි ඔවුන් පරිස්කාකිරීම පිළිස, තියන වශයෙන් ම පොලොවේ හි ඇති දේ රිට අලංකාරවක් ලෙස අමි කළෙමු."⁹³

91. අර ඇරඟන් 3:191

92. " " 51:56

93. " " 18:7

4

යේදුයේ වහන්සේ දෙවිකෙනෙක්?

මූල්‍ය. : යේදුයේ වහන්සේ දෙවි කෙනෙක් ද?

ක්‍රි. ඩු. : ඔවුන් මෙයාගත් එපේ ලියා ඇත්තේ ය:

‘පටන්ගැනීමේ ද වාක්‍යාචක් පිටිපෙනා, වාක්‍යාචක් දාරියන් වහන්සේ
හා සම්ඟ පිටිපෙනා, වාක්‍යාචක් දාරියන් වහන්සේ ව පිටිපෙනා.’”

මූල්‍ය. : දෙවි ගුන්ථයක් එකිනෙකට පටහැනී අදහස් යෙක් එකක් නො
විය යුතු බව අපි සාකච්ඡා කළමු; තීරණයකට ද පැමිණියෙමු.
සමහරවිට එකිනෙකට පටහැනී වාක්‍ය දෙකක් ඇත්තේ නම් ඒ දෙකින්
එකක් සහා විය හැකි ය; (අදක ම සහා විය නොහැකි ය.) නැතහැත්,
වාක්‍ය දෙක ම වැරදි, අසහා විය හැකිය.

අ. යොහන් වාක්‍ය 1:1 පරිදි යේදුයේ වහන්සේ දෙවි කෙනෙක් නම්
දාරියන් කිදෙනෙක් පිටින බව කියන්නේ ද? අමු තරම් දාරියන්
දෙදෙනෙක්වත් පිටිය යුතුයි. මෙම අදහස බිජිබලයේ බොහෝ
වාක්‍යයන්ට පටහැනී ය; විරුද්ධ ය.

කරුණකර මෙම වාක්‍ය ඔබන් කියවා බලන්න:

‘ස්වාමීන් වහන්සේ ම ඉහළ ස්වරුපයෙහිස පහක පොජාවයින් දාරියන්
වහන්සේ බව ද වින දාරියනෙක් නැඹු බව ද අද ද්‍රිය දැනගත ඒ බව
ශ්‍රාවී පිශේ තමු ගතින්න.’”

‘එමිහා ඉප්පායල්, ආසාපත්න අපේ ඇති මූල්‍ය ස්වාමීන් වහන්සේ එක ම ස්වාමීන්
වහන්සේ ය.’”

94. බැඩිබලයේ, අ. යොහන් 1:1

දිනිය මැයි 4:39

95. 6:4

“මම ඒ නැත්ත්වා මෙය පිළිබඳ ඇත්තා මූලික දැනගැනීම් සහ පිළිසිය, පූරිලා මාසේ යාප්‍රමිකාරයෙයි ව, මා පිටින් ගෝරුගැනීම් මාසේ පෙශෙකරුවා ව පිටින්නෙහු ය සි ජ්‍යෙෂ්ඨීන් වහන්සේ කියන සේක. මා පිටින්ට පැඹුවෙන් හිසි දෙවිභාශණයේ යාදුනු ලැබුවේ නැතු. මට පැඹුව පිටින්නෙන් නැතු. මම, මම්ම, ජ්‍යෙෂ්ඨීන් වහන්සේ ය; මා ඇරු වෙන ගැඹුම්ප්‍රමිකාරයෙයි නැතු.”

“..... ජ්‍යෙෂ්ඨීන් වහන්සේ මෙයේ කියන සේක. මම පැඹුවෙනියා ය, අත්තිම්යායේ මම ය; මා ඇරු වෙන දෙවිභාශණයේ නැතු.” ”

“..... යුරුගයන් තුළුවා මූ, පොලොව මිතා යාද එය පිහිටුවා මූ, එය පියුරුකිට භාවිතවා වාසය පිළිසිය එය යුදුවා මූ දෙවියන් වහන්සේ වන ජ්‍යෙෂ්ඨීන් වහන්සේ මෙයේ කියන සේක: මම ජ්‍යෙෂ්ඨීන් වහන්සේ ය, වෙන ආකෘතායේ නැතු.” ”

මෙම යෙදායා 45:18 වෙන වාක්‍යය ඉතා වැදගත් කරුණක් අප වෙත ඉදිරිපත් කරයි. එහම්, දෙවියන් පමණය මැයිලකාරයා වන්නේ: ඒ හුරු වෙන කියිලවිකු එම ස්ථානයේ හි නැතු. යේපුද් වහන්සේ ද දෙවියන්ගේ මැටිමට අදාළ කාර්ය කියිවික සහභාගිවුවික් නොවේයි. මේ අනුව අපට ද එම නිශ්චලනයට පැමිණිය නැකි ය.

මෙම පිළිබඳ ව තවත් වියුතුර ලබාගැනීමට පහත යදහන් බහිබල් වාක්‍ය කියවන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.

* දෙවිය කරාව,	04	විනි පරිවිණ්දයේ	35	විනි වාක්‍යය
* තික්මයාම ,	08	.	10	.
* සි-භාවිල් ,	07	.	22	.
* 1-රාජ්‍යවිධිය ,	08	.	23	.
* 1-ඇර්ඩ්ල ,	17	.	20	.
* රිකාවලිය ,	86	.	08	.
*	89	.	06	.
*	113	.	05	.
* ගොඟායා ,	13	.	04	.
* සෙකෘතිය ,	14	.	09	.

කි. බු. : ඔබ උපුතා පෙන්වන මේ දියලු වාක්‍යයන් ම බහිබලයේ පරණ හිටිපුමෙන් ය. අප්‍රාන් හිටිපුමෙන් සි මේ පිළිබඳ වූ වාක්‍ය කිවේ ද?

ඩිස්. : ඇයි නැත්තේ? මෙන්න එවැනි වාක්‍ය කිරෝග්! කරුණකර කියවා බලන්න.

“යොදුය වහන්සේ උසාර අමින්: ප්‍රධාන එකාංකී - අයා ඉතුළයේ! අය පත්තා: අය අද්වියන් වහන්සේ ජ්‍යෙෂ්ඨ වහන්සේ ය. උත්වහන්සේ එක ම (අද්වියන් වහන්සේ) ය.”¹⁰⁰

මෙයේ පවතා ඇත්තේ එවන කෙතෙකු නොව, යොදුය වහන්සේ ම ය:

“... අද්විකාවන් ලෝකය හි කිහිපි නැඹි බවයේ, එක ම අද්විකාවන් හි නැඹි බවයේ දතිති ට.”¹⁰¹

“... ඇත්තේ එක ම අද්විකාවන් යහා අද්වියන් වහන්සේ මූල්‍යයන්ටයා ආහාර එක තැදෙස්කාර ගැනීනුයේ ය. උත්වහන්සේ පියල්ලන් උදාය තීංචි මිලයන් ගොට නැතින් ම දුන්නා වූ මූල්‍යයා වූ ස්‍රීක්‍රියා වහන්සේ ය ...”¹⁰²

මෙම වාක්‍යය හි ‘මූල්‍යයා වූ ස්‍රීක්‍රියාන් වහන්සේ’ ඇයි දඳහන්කොට ඇත. මෙය සිඛ කළුපතා කළ පුණු ඉතා වැදගත් කියමනාකි. දැන් ඔබ එවන මහය වගකීමක් පැවැරි ඇත. එනම්, ‘ශ්‍රී. යොහන් හි ඇති පළවෙනි පරිවිශේදයේ පළවෙනි වාක්‍යය තිබුරදියි; වැරදි ව ඇත්තේ මෙහි දඳහන් වන අනෙක් වාක්‍යයන් ඇ දි’ ඔබ කිවි පුණුයි. නැත්තෙන් ‘ශ්‍රී. යොහන් වාක්‍ය 1:1 වැරදි දි; අනෙක් වාක්‍ය පියල්ල ම තිබුරදියි.’ ඇයි කිවි පුණුයි. සිඛගේ තිගමනය කුමක් ද?

කි. බු. : ඇත්ත් වියයෙන් මෙය නළු, මහය් ප්‍රෘතිස්කාවයි! මේ සැමිබඳ ව හරි වැරදි බැඳීම ඉතාමක් දුෂ්කර කාර්යයන්:

100. බයිමෙයි, අ. පොරු 12:39

101. බයිමෙයි, 1 - ඝායාරියි 8:4

102. බයිමෙයි, 1- ඝායාරියි 25, 6

මූද් : දුක්විත්ත එපා. මෙය අමි කුරානායේ අදහස් තුළින් බලමු. එවිට කුරානානායේ අදහස්වලට, බහිබලයේ අලුත් හිරිපුමේ යේපුද වහන්දේ පැවුඟු බව සඳහන් වන අදහස් එකඟ ව ඇති බව පෙනීයයි. කුරානානායේ හි කිප විතාවිත් ම සඳහන් වන්නේ, යේපුද වහන්දේ අල්ලාජ්ගෙන් වූ වචනයක් බව ය.

එම කුරාන් වාක්‍ය මෙයේ ය:

‘මහු (සෙකරියා) උවකිය කුටියේ පලාජ් ඉවුකරමින් සිටිය දී මලාඉකාවරු ගබා නාහා, ‘නියන වශයෙන් ම අල්ලාජ් යහෝ’ නැමුණුකා සම්බන්ධයෙන් ගුහාරුවී පවතිනෙන් ය. මහු අල්ලාජ්ගෙ එක් වදනාක් (මරියාගේ පුද්‍ර වූ යේපුද) සකායුදෝත්ත කරන්නා ද ගෞරව්‍යිය (පුද්ගලයෙක්) ද විරිකාවක් (පුද්ගලයෙක්) ද යහපත් පුද්ගලයෙන් අකල් නාමි (වක්කා) වරයෙක් ද වන්නෙය’ යි පැවුඟු න.’¹⁰³

එම පරිවිශේදයේ ම ඇති තවත් වාක්‍යයක් මෙයේ ය:

‘මලාඉකාවරු ක්‍රියා මරිමු (කුමියණි!) නියන වශයෙන් ම අල්ලාජ් කමාගේ එක් වදනාකින් ඔබහට (දරුවෙකු පිළියිද තන්නට) ගුහායි-සාහා කළේ ය. එහි නම මිනින්; මරිමුගෙ පුරුෂුවන් වන රේඛා වේ. මහු මෙලෙටාව දී මෙන් ම පරළොටාව දී ක් ගෞරව්‍යාත්වා පුද්ගල යා ද (දෙවියන් වහන්පෙට්) ඉකා සම්පූද්ගලයන් අනුරින් කෙනෙක් ද වන්නේ ය.’¹⁰⁴

මෙම කුරාන් වාක්‍ය දෙකෙහි ම සඳහන් වන්නේ යේපුද වහන්දේ අල්ලාජ් වෙතින් වූ වචනයක් බව ය. එනම්, අල්ලාජ් වෙතින් පැමිණෙන වචනයක් බව හෝ අල්ලාජ් සංඛ වචනයක් බව හෝ වෙයි. මෙය බහිබලයේ, 1-කොරින්ති හි 3 වෙති පරිවිශේදයේ 23 වෙති වාක්‍යය වනා, ‘ශ්‍රීමිලා ස්‍රීජ්‍යාජ් වහන්සේයෙන් ය; ස්‍රීජ්‍යාජ් වහන්සේ දෙවියන් වහන්සේයෙන් ය’ යන්නට යම ව ඇත. තවද, ඇ. යොහන් 1:1 හි ද සඳහන් වියයුත්තන්, ‘වාක්‍යයාවෙන් දෙවියන් වහන්සේයෙන් ය’ යනුවෙන් ය.

බහිබලය අරමැයි (Aramaic) හාභාවෙන් ශ්‍රීක් හාභාවට පරිවර්තනය කරන කළ, මිනෑක්මින් හෝ නොදැනුවන්කමින් හෝ මෙම වරද සිදුවෙන්නට ඇතු. ශ්‍රීක් හාභාවෙන් හියෝස් (Theos) යනු සියන්නේ දෙවියන්ට ය. එහෙත්, හියෝ (Theos) යනුවෙන් අදහස්වන්නේ දෙවියන්ගේ හියා ය!¹⁰⁵ එක අකුරක ඇති නැතිවීම තුළින්, එනම් එස් (S) අකුරක් කෙකරම් විශාල වෙනස් වූ අදහසක් ඇතිකළේ ද යන්න පැහැදිලි ව විවහාගක හැකි ය.

කි. බු. : යේපුස් වහන්සේ 'දෙවියන්ගේ වවතයන්' යනු කුරානය සහ බහිබලය අමතන්නේ ඇයිදැ යි කිව හැකි ද?

මූස් : යේපුස් වහන්සේගේ උපත සිදුවූයේ මරියාගේ ගරහායය තුළ තැන්පත් වූ ධාතුවලින් නොව, 'වනු' යනු වූ අල්ලාස්ගේ අණ කිරීමක්නා ය. මේ පිළිබඳ ව කුරානය මෙසේ සඳහන් කරයි:

"(ඒ සමයේ මරියාගේ) කිවා ය: 'මාගේ දෙවියනි! කිසිදු පිරිමියෙක් මා ස්පර්ශ කර නැති හෙයින් කෙසේ නම් මම දරුවෙකු පිළිසිද ගන්නෙම් ද?' රට ඔහු කිවේ ය: 'එසේ ය, අල්ලාස් කමා අසිමක දේ වටන්නේ ය. ඔහු යමක් කිරණය කළේ නම් එම කාරයය 'වනු' යනුවෙන් අණ කළ හැනෙන් එය එසේ සිදුවන්නේ ය.'"¹⁰⁶

කි. බු. : යේපුස් වහන්සේ ගුද්ධ වූ ආක්මයෙන් පරිපුරණ වූ කෙනෙකු හෙයින්, එකුමා දෙවිකෙනෙක් වූ න:

මූස් : යේපුස් වහන්සේ දෙවිකෙනෙක් බව ඔබ විය්වාස කිරීමට මෙය ජේතුවේ නම්, එකුමා මෙන් ම ගුද්ධ වූ ආක්මයෙන් පරිපුරණ වූ තවත්

105. බලන්න: ශ්‍රීස් යැයි පෙළා, ශ්‍රීස් ටෙට්ලය සේ උරුමියාස හි පාදිලිභාෂා ව පිට, පසු ව අල්ලාස් වැඩදයන් මූහ්‍යම අඩුරු අඟුරු එයිදු පිළු 'Muhammad in the Bible' භාෂා 16 වනි පිටුව.

106. අද කුරාන් 3:47

අය සිටියි. මුළු ද දෙවියන් බව විජ්‍යාය නොකරන්නේ ඇයි? මෙම බයිබල් වාක්‍ය කියවා බලන්න:

“මැක්තියා ද මූල (බාරණාපි) යහපත් වූ ඇද්ධාස්ථියන් ද ඇදිල්ලන් ද පුරුණ වූ මිශ්‍රණයෙන් ය. මහත් පැමිහැත් ද යුතාමින් වහන්දේට එක්කරන ලදාදේ ය.”¹⁰⁷

අප මේ කාරණාවලට සාක්ෂි කාරයේ ය; එයේ ම දෙවියන් වහන්දේ විශින් තමන්ට කීකුරුවෙන්නන්ට දුන් ඇද්ධාන්තමයාණන් වහන්දෙන් සාක්ෂිකාරයකු යි කිවිරේ ය.”¹⁰⁸

පහත සඳහන් බයිබල් වාක්‍ය ද කියවීමෙන් වැඩි විස්තර ලබාගැනීමට හැකිවන්නේ ය.

* ස්‍රීය	6 වෙනි පරිවිශේෂය	5 වෙනි වාක්‍යය
* 2-පේනුදේ	1	21
* 2-මිලෝචි	1	14
* 1-ආකාරින්ති	2	16
* අ. රුප්	1	41

කි. බු. : යෝදුයේ වහන්දේ එනුමාගේ මවිකුදය හි සිටියදී ම ඇද්ධ වූ ආන්තමයෙන් පරිපුරුණ කරනු ලැබුවෙක් වූ ය:

මුස් : බවිතිස්ම කරන්නා වූ යොහන් ද ඕහුගේ මවිකුදය හි සිටියදී ම ඇද්ධ වූ ආන්තමයෙන් පරිපුරුණ කළ බව බයිබලය පවතනවා ඔබ බැලුවේ තැදෙද?

“සුත්‍රියා ද්විද්‍යාය මිළුට සාර්ථකව: යොකියස්, යය නොවන්න. මැක්තියා ද සුත්‍රි සහනාලටට අයන ලදාද ය. සුත්‍රි භාර්යාව වූ එකිනෙකේ සුත්‍රි තීය පුතුයෙන් විද්‍යාත්මි ය. මිළුට යොහන් යන නම් භාබාධන්න. සුත්‍රිට ප්‍රීයායේ යන්නයෙන් යොහන් ය; බොහෝ දෙනෙක් මිළුගේ ඉපදීමට ප්‍රීක්ෂායෙන් ය. මැක්තියා ද මිළු යුතාමින් වහන්දේ ඉදිරිය හි උස්කමියෙන් වන්නේ ය. මිළු මිශ්‍රණයානායවින් ඔද්‍යානායවින් නොමොන්නේ ය; මුළු ඇය පටන් ම මිළු ඇද්ධාස්ථියන් පුරුණ ව සිටියන් ය.”¹⁰⁹

107. බයිබලය, ස්‍රීය 11:34

108. බයිබලය, ස්‍රීය 5:32

109. බයිබලය, අ. රුප් 1 : 13-15

ක්‍රි. බැං : යෙපුද් වහන්සේ ප්‍රාතිභාරයයන් පැවැත්තු හ. එතුමා රෝටි පහකින් හා මාරුවන් දෙදෙනෙකුගෙන් මිනිසුන් පත්දහස් දෙනෙකුගෙනු කුසහිති තිබු හ:

මුද් : මෙවැනි ප්‍රාතිභාරයයන් එලිභා සහ එලියා ටිපින් ද පවත්වනු ලැබ ඇත. එලිභා, බාරලි රෝටි විස්සසක් හා ගොයම් කරල් විකක් ගෙන මිනිසුන් පියදෙනෙකුගේ කුසහිති තිවාඅුති බව බහිබලය හි සඳහන් වෙයි. එය මිත නො කියවීම ගැන මම කණුගාටු වෙමි.

.... රෝටි විස්සසක් ද අපුරුෂ ගොයම් කරල් ද කමාවයේ මැල්ලේ දමා දැරියන් වහන්සේයේ මුළුක්‍රායා වෙනුවේ ගොනාවේ ය. මිශ්‍ර ද සෙනාගට කන්ට දිපන්නැයි කිවේ ය. මිශ්‍රයේ මෙහෙකරුවා සිළෙක් දී ලේවා මුළුක්‍රායාන් පියයස් ඉදිරියෙ හි කඩන්ට දී සිළෙවි ය. රෙහෙක් මිශ්‍ර රේවා සෙනාගට කන්ට දිපන්නා: මික්කියා ද මිශ්‍රන් හා ඉතුරු කරනවා ඇත කියා ජ්‍යාමින් වහන්සේ විදුත්තෙකු සි කිවේ ය. එවිට මිශ්‍ර රේවා මිශ්‍රන් ඉදිරියෙහි නැතිය. මිශ්‍රන් එසින් හා ජ්‍යාමින් වහන්සේයේ විවිධය ලෙස ඉතුරු කළේ ය.”¹¹⁰

තව ද, එලිභා - දුප්පලන් කනුවැන්දුම් ස්ක්‍රියකාගේ තීවිතය කේල් වර්ගයක් නොඅඩුව ලබාගැනීමට උදව්වීමෙන් ආරක්ෂා කළ බව බහිබලය පවත්ති:

.... රුක්කරු ස්ක්‍රියයස් එලිභාව මොරකායා: ඔබයේ මෙහෙකරු වූ මායේ පුරුෂයා මෙලේ ය. ඔබයේ මෙහෙකරුවා ජ්‍යාමින් වහන්සේ සෙනාගි සය ඇතුළු පිටි බව ඔබ දැන්නෙහි ය. ගෙය පිළියා මායේ දරුවන් දෙදෙනා කමාව දැයාගත්තෙකාට ගන්ට ඇරික් පිටියයි කිවා ය. එලිභා කමා මොවා: ඔම තුළිට කුමික් යාමිදී ගෙනි තුළිට සිංහන්සේ මොහවාදු සි ඔම කියාප්පනැයි ඇට කිවේ ය. ගෙල් ඇඟාවිස් මිය ගෙයි වෙන කිහිවයි ඔබයේ දියුට තැඹැයි ඇ කිවා ය. එවිට මිශ්‍ර: තුළි පිටික ගොස් තුළියා පිටිය අභ්‍යන්තරෙන් හාරන එනම් පිටි හාරන බොහෝමියන් ඉල්ලා ගනින්න. තුළින් තුළිම් පුළුයාණුව් ඇතුළු වි ඇර පියාගත්, ඒ පියු හාරනවාල සෙල් ව්‍යෙකාවට, පිරුණු රේවා පැස්කක පාචපන්නැයි කිවේ ය. ඇ මිශ්‍ර එසින් ගොස්, ඇත් ඇයේ පුළුයාණුව් ඇතුළු වි ඇර පියාගත්තායි ය: මිටිශ්‍ර ඇ ගෙට හාරන ගොනාවේ ය. ඇ ගෙල් ව්‍යෙකාව ය. හාරන පිරුණු හාරන සෙල් ඇ, කට්ට් හාරනයස් මට ගෙනෙන්නැයි ඇගේ පුළුයාට කිවා ය. කට්ට් හාරනයස් තැඹැයි මිශ්‍ර ඇට කිවේ ය. ගෙල් තැඹැයාණ් ය. එවිට ඇ ඇරික් දැරියන් වහන්සේයේ මුළුක්‍රායාට දැන්නුවා ය. මිශ්‍ර ද: තුළි ගොස් සෙල් විඛාණ හා ගොවා ඉතිරි වූදෙන් තුළින් තුළිම් පුළුයාණුව් රුක්කාවියල්ලාය සි කිවේ ය.”¹¹¹

“ඡ්‍යාමීන් වහන්සේ එලියා ලබා කියෙමු උත්තිහන්සේයේ වචනය ප්‍රකාරයට පිටි මූලිකීය කිම් නොවිය, සෙල් ඇඟාව ද අඩු නොවි ය.”¹¹²

“කුපුමුවිට් (එලියා වෙහ) උදයේ රෝටි සහ මස් ද සවිස රෝටි සහ මස් ද කෙනාවිට් ය; මුළු ඕසුන් ව්‍යුර බේවි ය.”¹¹³

කි. බු. : යේපුද් වහන්සේට ලාදුරු රෝගය සුවකිරීමට හැකි වූයේ ය:

මූද්. : එලිභා ද ලාදුරු රෝගියෙක් වූ නාමන් වෙත යොරුන් ගගෙ හි ස්නානය කරන්න කියා සුවපත් කළ බව බයිබලය පවතයි.

“ඒවිට මුළු (නාමන්) බැංගයෙක් වහන්සේයේ මුළුකායා (එලිභා) වෙ කිම් ලෙස යොරුනා හි සක්වරක් සිදු ඇති ය. මුළුයේ මා-සය ද ඇඟා මෙයෙකුයේ මා-සය මෙන් යටි මුළු පාවිත්‍ර වූ ඇති ය.”¹¹⁴

කි. බු. : යේපුද් වහන්සේ අන්ධයෙකුට පෙනීම ගෙන දුන් හ:

මූද්. : මෙය එලිභා ද කරඇති බව බයිබලය පවතයි.

“ඒවිට එලිභා යාවිදා නොව: ඡ්‍යාමීන් වහන්සේ, ද්‍යින පිණිස තොපුන් ඇජ පැහැදුව ඔුනාවිය කිවි ය. ඡ්‍යාමීන් වහන්සේ කරුණකාන් ඇජ පැහැදු දේකා.”¹¹⁵

“වත ද, මුළුන් සමාරියට පැමිණුන විට එලිභා: ඡ්‍යාමීන් වහන්සේ, පෙනෙන පිණිස තොමින්සේ ඇජ පැහැදුව ඔුනාවිය කිවි ය. ඡ්‍යාමීන් වහන්සේ මුළුන්සේ ඇජ පැහැදු දේකා: මුළු බැඳු විට මුළුන් සමාරිය ඔදි පිටින බව දුටුවිට් ය.”¹¹⁶

මෙහමතුක් නොව, එලිභා විසින් සමහරෙකුගේ ඇජ් නොපෙනී යුත් මෙන් සිදුවී ඇති. මෙයන් බයිබලයෙහි ම ඇති:

“මුළුන් එලිභා ගෙට බැජ්ස කළ මුළු: මේ සෙනා අන්ධ කළ ඔුනාවිය ඡ්‍යාමීන් වහන්සේට යවිදා නොදේ ය. උත්තිහන්සේ එලිභාගේ වචනය ලෙස මුළුන් අන්ධ කළයේකා.”¹¹⁷

112. බයිබලය, 1 - රුජාවලිය 17:16

115. බයිබලය, 2 - රුජාවලිය 6:17

113. බයිබලය, 1 - රුජාවලිය 17:6

116. බයිබලය, 2 - රුජාවලිය 6:20

114. බයිබලය, 2 - රුජාවලිය 5:14

117. ” 2 - රුජාවලිය 6:18

කි. ඩී. : යේපුද් වහන්සේට මරණයට පත්වුවන් තැවත තැකිවෙමට භැංකි වූයේය:

මුද්‍ර. : බයිබලයේ පහත සඳහන් වාක්‍යය බලන්න. එලිභා ද මරණයට පත් වූ ලමයෙකුට ප්‍රාණය ලබාදුන් බව පැහැදිලි ව ම සඳහන් වෙයි.
“නැව්‍රාතියේ මෙයා පිට දිගාවේ ජ්‍යාමින් වහන්සේ යාචිඛාකාව: මායේ ඇවි වූ ජ්‍යාමින් වහන්සේ, මී මෙයායේ ප්‍රාණය තැවත මිශ්‍ර ඇඟට පැමිඛෙකි සිවිය. ජ්‍යාමින් වහන්සේ එලියායේ හඳුව ඇළුමිකන් දුන්සේක; මෙයායේ ප්‍රාණය තැවත මිශ්‍ර ඇඟට පැමිඛ මිශ්‍ර රිව්‍ය වූයේ ය.”¹¹⁸

මෙම බයිබල් වාක්‍යය ද කියවන්න:

“කට ද මිශ්‍ර තැකි ගොස මෙයා පිට වැශිර නමායේ කට මිශ්‍රයේ කට පිට ද, නමායේ ඇය මිශ්‍රයේ ඇය පිට ද, නමායේ අය මිශ්‍රයේ අය පිට ද නමා මෙයා පිට දිගා වූයේ ය: මෙයායේ මා-සය ද උජ්‍ජ්‍වලී වූයේ ය.”¹¹⁹

තවත් ආයුර්වේදයටත් පිදියෙක් ගැන බයිබලය සඳහන් කරයි. එනම්, මරණයට පත් වූ එලිභාගේ ඇටකටු හි තැවරුණ තවත් කෙනෙකුගේ මලමිනියට පත් ඇවිත් තැකිව පිටි බව ය.

“මිනිස්පු මිනියක් වළඳන්ට යනවිට සැකිවිය දැක එලිභායේ ගොනාන්ගෙයි ඒ මිනිය දැක්වායි ය. ඒ මිනිය එලිභායේ ඇටවිලට තැවරුණ තැමිය ඕ පත් ලැබ තැකිව පිටියේ ය.”¹²⁰

කි. ඩී. : යේපුද් වහන්සේ රුදය මත ගමන් කළ න:

මුද්‍ර. : මෝසේස් (මුසා - අලෙල) ද නමායේ අනු මිශ්‍රදට උඩින් දිග කළ බවත් එහි ගමන් කළ බවත් බයිබලය ම පවතයි.

“මෝසේස් නමායේ අනු මිශ්‍රදට උඩින් දිග ගොජේ ය. ජ්‍යාමින් වහන්සේ ද ඒ මූර්‍යා රාශ්‍රිතය සි බෙවිය වූ තැක්කත්තිර පුදෙක් පරණකාව ගොනා මිශ්‍රද ආපසු යන්ට සැලංචා මිශ්‍රද ගොඩිඩිය පැහැදියේ. රුදය ගෙදී සියේ ය. ඉප්‍රායාල පුනුයෝග වියලි ඇමිය පිට මිශ්‍රද මිදට සියේ ය. රුදය මිශ්‍රන්සේ දකුණු පැස්සන් ද වම් ඇශ්‍රාන් ද මිශ්‍රන්ට කාර්යයක් මින් විය.”¹²¹

118. බයිබලය, 1 - රාජ්‍යවලිය 17:22

119. බයිබලය, 2 - රාජ්‍යවලිය 4:34

120. බයිබලය, 2 - රාජ්‍යවලිය 13:21

121. නිශ්චලාම 14:21, 22

කි. මු. : යේපුද් වහන්දේට යක්ෂයන් එලවා දැමීමට හැකි විය.

මුද්‍රා. : (යේපුද් වහන්දේ නොවන) අන් අයට ද යක්ෂයන් එලවා දැමීමේ හැකියාව ඇති බව යේපුද් වහන්දේ ම පිළිගෙන ඇති. බිජිබලයේ පිටු පෙරලා බලන්න.

“වට ද ඔම ගේල්සූලුවි කරණකාවගෙන යක්ෂයන් දුරුකාරම් තම්, තුමිලායේ පුනුයේ කවිරුණ කරණකාවගෙන ලන් දුරුකාරදදී? එඩුවින් ඔවුන් තුමිලායේ විනිශ්චයකාරයේ වන්නෝ ය.”¹³²

“තුළුම් ඔම ගේල්සූලුවි කරණකාව ගෙන යක්ෂයන් දුරුකාරම් තම්, තුමිලායේ පුනුයේ කවිරුණ කරණකාවගෙන මිනින් දුරු කරදදී? එහැයින් ඔවුන් තුමිලායේ විනිශ්චයකාරයේ වන්නෝ ය.”¹³³

මොවුන් රමණක් නොව, යේපුද් වහන්දේගේ කුහක ගෝලයින්ට පවතා යක්ෂයන් එලවා දැමීම කළ හැකි බව යේපුද් වහන්දේ පවතා ඇති.

“ඒ දවයේ ද බොහෝ දෙනෙක්: උවාමිනි! උවාමිනි! ඔබයේ තාමියන් අනාගත වින් නොමියාමු ද? ඔබයේ තාමියන් යක්ෂයන් දුරු නොකෙරෙමු ද? ඔබයේ තාමියන් නොයෙක් බෙලවින් සූයා නොකෙරෙමු ද? ඔබ සියනවා ඇති.”¹³⁴

තව ද, යේපුද් වහන්දේගේ ම අනාවැකි අනුව අසත්‍ය වක්ත්වාවුන් ද බොහෝ ආය්චිරයයින් කාර්යයන් කළ හැකි බව වෙයි.

“මිස්තියා ද ගොරු සියුවරු ද ගොරු අනාගත වක්ත්වරු ද හැකිව පුරුවන් තම් සාර්ථකයු ලැබුවින් පටි සිඹුකරන ලෙස ඔහු දැඟුණු ද ප්‍රස්ථ දුක්කින්නෙයා ය.”¹³⁵

කි. මු. : මෙහි එක් කරුණක් මකක් කළ පුනුයි. එලිභා සහ එලියා කැම ආය්චිරයයින් කාර්යයක් ම ඉටුකර ඇත්තේ, දෙවියන් වහන්දේ වෙන ප්‍රාර්ථනාකාව (දෙවියන්ගේ ආය්චිරවාද) ලන් පසුව ය:

132. ඔපිඛලයි, අ. මෙයි 12:27

123. අ. දෙසැ 11:19

134. ඔපිඛලයි, අ. මෙයි 7:22

125. අ. මෙයි 24:24

වුද්.: යේපුද් වහන්දේ ආයවරුයයමන් කාරුයයන් ඉටුකළේන් දෙවියන් වහන්දේන් ආයිරවාද ඇතිව ය. උත්වහන්දේ ම මේ බව පවතා ඇතු; බහිබලය සාක්ෂි දරයි:

“මට තහියම සියිලික් කරන්ට තුළුරිනා:” ۱۲۶

“ජුමික් මම දෙවියන් වහන්දේන් ඇතිලැංඡන් යෝගයන් ගුරුකරම් තම්, ගැබරින් දෙවියන් වහන්දේන් රාජ්‍ය තුළු ගොරුණ පැමිණ සියි.” ۱۲۷

යේපුද් වහන්දේ විසින් පවත්වන ලද ප්‍රාතිහාරය සියලුල ම එනුමාට පෙර පැමිණි වක්ත්වාවරුන් විසින් ද, එනුමාගේ ගෝලයන් විසින් පමණක් නොව මිල්‍යා දැඩිකයින් විසින් ද පවත්වනු ලැබේ ඇත. එනමුත්, මිල්‍යා දැඩිය ඇති තැනක හිසිදු ප්‍රාතිහාරයයක් පැවැත්වීමට යේපුද් වහන්දේට තුළුරින් රිය. බහිබලය එයේ පවතයි:

“ඩහිදී යෙහින් අවශ්‍ය දෙනෙකු මිට අන් කඩ පුව පාලා මිය එක සියිලිවික් කරන්ට උත්වහන්දේ නොහැකි වූයේ ය. මිනින්ද වික්‍රාන්තය නැතිකුම ගැන උත්වහන්දේ මිවික වූ සේ. උත්වහන්දේ උත්වහන්දේ අවට ගැවිල ඇවිද්ද සේක:” ۱۲۸

කි. ඩු.: යේපුද් වහන්දේ මරණයට පත් වී තෙදිනකට පසු තැවත තැහැකිව සිටිය නා:

වුද්.: යේපුද් වහන්දේ කුරුයිලේ තබා ඇතු ගැඹීම සම්බන්ධ ව අපි දෙදෙනා පසුව සාකච්ඡා කරමු. ඒ ගැන මතහේද රාජියක් ඇත. නමුත්, දැන් එකක් රමණක් හියන්නෙමි. මෙම ඇතු ගැඹීමේ කාලාව ඇත්තේ ප්‍රේරන වූ පාවුල් විසින් හිමෝයියයට ලියන ලද දෙවිනි පත්‍රය හි පමණය. ඔහු (පාවුල්) යේපුද් වහන්දේ මිවික් ව සිටිය දී, උත්වහන්දේ ව සියිලිවික දැක තැතු. ඔහු මෙයේ පවතා ඇතු.

“මාන් ඇකාර-විජ් ප්‍රකාරයට දික්සෙ ව-යෘයන් උපත් යේපුද් ස්‍රීංජය වහන්දේ මිනින්දන් තැහැක සිටින බව සියිකරපතන්:” ۱۲۹

126. බහිබලය, ය. පෙනෙන් 5:30

127. “ ය. පෙන් 11:20

128. බහිබලය, ය. මාරුන් 6 : 5, 6

129. බහිබලය, 2 - සිංහන් 2:8

යේපුද් වහන්සේ නැවත නැගිට සිටීම සම්බන්ධ ව බඩිබලයේ, ය මාර්ක් 16:9-20 හි සඳහන් වි තිබූණ සටහන් බයිබල් රාජියකින් ඉවත්කොට ඇත. තවත් බයිබල්වල එය කුඩා අකුරුවලින් හෝ වරහන් ඇතුළත තිවරණයක් ඇති ව හෝ යමිතමින් සඳහන් වි ඇත.

කරුණුකර පහත සඳහන් බයිබල් බලන්න:

- * Revised Standard Version
- * New American Standard Bible
- * New World Translation of the Holy Scriptures.

මෙම බයිබලය හාටිනා කරන්නේ යෙශ්වරියාය විවිතකර ස්ම්ඨ්‍යතියානි කොටසට අයන් අයය.

දැන්, මම ඔබගෙන් වැදගත් ප්‍රයෝගක් අසුළු කුමුද්‍යකොම්. මම දෙවියෙක් ලිං යනු යම්විටෙක යේපුද් වහන්සේ වාද කළේ ද? නැතහොත්, ‘මෙහි වැඩිම සිටින මමයි ඔබගේ දෙවියන් වන්නේ; මට ම නැමුදුම් සියලුල ඉටු කරන්න! ’ යැයි පැවසුවේ ද?

කි. ඩී. : නැත. එහෙත්, උත්වහන්සේ දෙවියෙක් ද මුළුමානුයෙක් ද වෙයි !

මුද්. : මගේ ප්‍රයෝග මෙයයි. එනුමා කිහිවිටෙක එලෙස වාද කළේ ද?

කි. ඩී. : නැත.

මුද්. : මිනිසුන් අතවයා ලෙස තමාට වැදුම් පිදුම් කරන බවත්, දෙවියන් වහන්සේ විසින් අනාවරණය නො කළ, මිනිසුන් විසින් ඇති කළ ප්‍රතිපත්ති විශ්වාස කරන බවත් උත්වහන්සේ අනාවැකි පටසා ඇත. බයිබලය ඒ ගැන මෙයේ සඳහන් කරයි:

‘මුළුමානුයෙක් සික්කාවන් අරුක්කිඛාවට උගන්වීමින්, ඔවුන් මට තාම්ප්‍රකාර කරන්නේ සිරිරාකෘතය යයි අනාගක විවන ඕනාකාවට සිශ්චායයි සිංසේක.’¹³⁰

නවීන ස්ම්ඨ්‍යතියානියෙහි ඇති ස්ම්ඨ්‍ය, යේපුද් වහන්සේ දේව කුමාරයෙක් බව ඇදහිම, යේපුද් වහන්සේ දෙවිකොනෝක් බව ඇදහිම, මූල පාපය, අපගේ පටි පිණිස ප්‍රායයට්ටින් සිරිමක් වශයෙන් යේපුද් වහන්සේ

කුරුදියේ ඇතුළු ගසා ලේ වැඩිහිටි වැනි ප්‍රතිපත්ති සියලුල ම මිතිසා විසින් ඇතිකරගත් එවා වෙයි. අපුත් හිටිපුමෙහි ඇති යේපුද් වහන්දේ ම විතන, උන්වහන්දේ කිහිපිවෙක තමා දෙවියන් බව හෝ දෙවියන්ට සමාන බව හෝ වාද නො කළ බව පැහැදිලි ව ම පෙන්වා දේයි.

මෙම බයිබල් වාක්‍යයන් කියවා බලන්න:

- “..... මාය ම කුමුද්‍යමන් මා කිහිව්‍ය නොකර”¹³¹
- “..... පියාණන් වහන්ද මට වහා උතුම් ය.”¹³²
- “..... අපේ දෙවියන් වහන්ද ජ්‍යාමින් වහන්ද ය. උන්වහන්ද එක ම (දෙවියන් වහන්ද) ය.”¹³³
- “.... මාය දෙවියනි! මාය දෙවියනි! ඔබ මා අක්‍රිය මිස්තිසා ද?”¹³⁴
- “... පියාණනි! ඔබයේ ආකට මාය ආක්‍රිය යාරෙදිමි....”¹³⁵
- “.... කුමුද් ඒ දව්‍යව්‍ය ඒ පැයව්‍ය පියාණන් වහන්ද මිය අන්තිහිව්‍ය දන්නේ නැත. ජ්‍යාමිරාහිය හි සිටින දුහෘයාව්‍ය පුතුයාව්‍ය නො දීමි.”¹³⁶

යේපුද් වහන්දේ පළමු ව හඳුන්වනු ලැබුවේ වක්‍රීවරයෙක්, දෙවියන් වහන්දේගත් පැමිණි දේශකයෙක්, දෙවියන් වහන්දේගේ සේවකයෙක්, ආක්‍රිරාද ලක් ගැලවුම්කරුවෙක් ලෙස ය. නමුත් පසු ව, දේව පුතුයෙකුගේ තත්ත්වයට ද ඉතික්කීම් ව දෙවිකෙනෙක් ව ම ද උන්වහන්දේ උයයේ කරනු ලැබේ ය.

අප සැවාම බුද්ධියෙන් යුතු ව කළුපනා කළ යුතු කරුණක් ඇත. එනම්, ලොව ඇති සියලු දේ ම කවද හෝ තැකි වී යයි; එවැනි, තැකි වී යන කෙනෙකු (මරියා) ගේ කුසේ හි (නිත්‍ය වූ) දෙවිකෙනෙක් ඉපදෙන්නේ කෙසේ ද?

යේපුද් වහන්දේ තිදුගත් ය: එහෙත්, දෙවියන් වහන්දේ කිහිපිවෙක තිදු ගත්තේ නැතු; තිදුගත්තේ නැතු.

“ලව, අභ්‍යායල් ආරක්ෂා කරන කුනාන්වහන්දේ තිදු බර විමුක්වය් තිදුගැනීම්වය් නැත්තේ ය.”¹³⁷

131.	එමිබලය්, අ. යායාන්	8:28	135.	එමිබලය්, අ. ප්‍රස්	23:46
132.	;	14:28	136.	”, ඇ. මාර්ප්	13:32
133.	”	ඇ. මාර්ප්	137.	එමිබලය්, සිංහවලිය	121:4
134.	”	ඇ. මාර්ප්			

දෙවියන් වහන්දේ බලගතු කෙනෙක් විය යුතු ය: මිපුට සමාන, මිපුකරුම් බලසම්පූර්ණ කවිත් කෙනෙක් නොවිය යුතු ය. එසේනම්, ශ්‍රීජයියානින් පටවයන අත්දීමින් මිපු වෙත කෙළ ගසන්නේ කෙසේ ද? එතුමා කුරුයියේ තබා ආරු ගසන්නේ කෙසේ ද? අනෙක් මිනිසුන් මෙන් යෝජිත වහන්දේ ද දෙවියන් වහන්දේට වැඳුම් පිදුම් කළේ නම්, එතුමා දෙවිකෙනෙක් වන්නේ කෙසේ ද?

“සුමිත්‍ර උජ්‍යාලියෙන් වහාකුර ජයාච්චිවලට අහඹ ව ගොඩ යාච්චා කැඳෙයා.”¹³⁸

යෝජිත වහන්දේ නොයෙක් අත්දීමින් යක්ෂයා විසින් පරික්ෂාකරනු ලැබූ භ: බයිබලයේ, ඇ . ප්‍රක් 4 වෙති පරිවිශේදයේ වාක්‍ය 1 සිට 13 දක්වා මේ ගුන විස්තර ඇත. සියවින්න. තමුන්, බයිබලයේ, යාමානි පළවෙනි පරිවිශේදයේ 13 වෙති වාක්‍යය හි සඳහන් වන්නේ, ‘... මේනියා ද, දෙවියන් වහන්දේ භාෂුරුණ් පරියාෂාකරණ ලබන් යුතුවින’ ය. එසේ නම්, යෝජිත වහන්දේ දෙවිකෙනෙක් වන්නේ කෙසේ ද? කළුපතා කර බලන්න. මේ පිළිබඳ ව අපි මුද්ධියන් යුතු ව කරුණු සොයන්නේ නම්, තව කවිත් කරුණු රාක්‍යක් ලැබෙනවාට තියිදු සැකයක් නැත

කි. බු. : මට නම් මේ පිළිබඳ ව කියිවික් තෙළරන්නේ නැහැ. එහෙක්, විශ්වාසයක් වශයෙන් අපට මෙය පිළිගන්නාට වී ඇත.

මූද. : ඕබඳේ මෙම ශ්‍රීයාවලිය බයිබලයේ උපදෙස්වලට පටහැනී නොවියි ද? බයිබලය පටවයන්නේ යමක් පිළිගන්නාට සියුම් ලෙස පරික්ෂාකාව පිළිගත යුතු බව නේ ද? බයිබලය හි, පාඨුල් මෙයේ පටවයා ඇත:

‘සියලු සෘද්ධිකර බල, යහපැ ඇ මදින් අල්ලාගතිලා’¹³⁹

කි. බු. : ඇත්තෙන් ම මෙය නම් අවුල් ප්‍රලාවක්!

මූද. : මෙම බයිබල වාක්‍යය බලන්න.:

‘මේනියාද, දෙවියන් වහන්දේ වියවුලකම් නොව යමාදාය දෙවියන් වහන්දේ ය: ආද්ධිවින්‍යායන්නේ සියලු යාමාවන් හි එසේ ඔය.’¹⁴⁰

කියිදු සැකයක් නැඟි සක්‍යයක් නම්, සැම අවුලක් ම ඇත්තේ මිනිසුන් ඇති කළ ප්‍රතිඵලන් ය: එවායින් ප්‍රශන ඇති විශ්වාසාවා මිස වෙනෙක් නොකෙරදි.

138. බයිබලය, ඉ. ප්‍රක් 5:16

140. බයිබලය, 1 - ගොඩියා 14:33

139. ” 1 - ගොඩියා 5:21

5

යේදුයේ වහන්සේ දේව පුතුයෙක්?

මූද්‍ර.: යේදුයේ වහන්සේ දෙවියන්ගේ පුතුයෙක් ද?

කි. බු. : ඔවුන් මෙම පිළිබඳ ව කියයි:

යොහන් විභින් යේදුයේ වහන්සේ බව්සියම කළටුව, ‘කව ද මොසු මියෙන් පුතුවින්න පුතුයා ය, මොසු සෙවයි ඉහා ප්‍රයත්ත ව සිටිමියි අභයන් සඩා විය.’¹⁴¹

මූද්‍ර.: මෙහි ඇති ‘පුතුයා’ යන වචනයේ පදනම් තුළින් ඔබ නෝරුම් ගන්න එපා. මක්නියා ද, බොහෝ වික්තෘවරුන් පමණක් නොව සාමාන්‍ය මිනිසුන් පවා දෙවියන්ගේ පුතුයන් ලෙස ද දරුවන් ලෙස ද බයිබලයේ හි අමතා ඇතුළු. තික්මයාම 4:22 කියවන්න:

කි. බු. : තුම් (මෙරෙහෙයු) රාරාවින්ට සාරාකොට: යට්ටින් වහන්සේ මියෙන් කියන යේ - ඉප්පායෙල් මියෙන් පුතුයා ය; මියෙන් ආපුදුලා ය

මූද්‍ර.: යාකොබි (ඉප්පායෙල්) දෙවියන්ගේ තුපුදුල් පුතුයා බව මෙම වාක්‍යයන් කියවේයි. දැන් බයිබලයේ - 2 සාමුවෙල් හි 7:13 හා 14 හෝ 1-ලේකම් හි 22:10 කියවන්න.

කි. බු. : “මුළු (සාලමොන්) ම මියෙන් භාමියට ගෙහෙයුක් ගොඩනගන්නේ ය. මුළුයේ රජකාමේ සි-හානිය ද යදානුවට ම සැවිර කරන්නාමි. මෙ මුළුට පියා වන්නාමි, මුළු මට පුතුයා වන්නේ ය.”¹⁴²

141. බයිබලයේ, ය. මෙට් 3:17

142. බයිබලයේ, 2 - සාමුවෙල් 7 : 13, 14

මූල්. : ඔබ බයිබලයේ, යෝරෙලියා හි 31:9 කියවුවහොත් වහන් කළබලකාරී තත්ත්වයකට පත්වින බවට සැකයක් නැත. එහි ඇත්තේ, "... මෙ ඉජායෙලට පියෙකෙනෙක් එ සිටිමි. එපායිමි ද මාගේ ඇපුදුලා ය;" යනුවෙන් ය. මේ දැන්, රිනායියකට පෙර, බයිබලයේ, නිකුත්‍යාම 4:22 හි, 'අද්‍යියන්ගේ ඇපුදුල් ප්‍රකාශ ඉජායෙල් බව කියවිමු. එයේනම්, නියම කුපුදුල් පූජායා කුඩා ද යන ප්‍රයෙනාය මතුවෙයි. ඔහු ඉජායෙල් ද? නැතහොත් එපායිමි ද? ප්‍රයෙනාය මෙයින් නිම නොවෙයි. සාමාන්‍ය මිනිසුන් පටා දෙවියන්ගේ දරුවන් විය හැකි ය. කියවින්නා: බයිබලයේ, ද්‍රිනිය කථාව 14:1 වෙති වාක්‍යය.

කි. බු. : "භූමිලා භූමිලායේ දෙවි වූ ස්වාධීන් වහන්දේයෙන් දරුවා යුතු."

මූල්. : මෙපමණක් නොව, සාමාන්‍ය මිනිසුන් පටා කුපුදුල් පූජායන් ලෙස ඇමකිය හැකි ය. කරුණාකර බයිබලයේ, රෝම 8:29 වෙති වාක්‍යය කියවින්න:

කි. බු. : "ඔක්තියා ද උන්වහන්දේ පුරවයෙන් ඇදින ගස්කමුන් මෘත් වහන්දේ යේ පූජායා බොහෝ සහයෝදුයන් අභාරේ ඇපුදුලා වන මිනිස ඒ පූජායෙන් ස්වරුපයට සමානවිනට පුරවයෙන් කියම් යැයෙනු."

මූල්. : මෙහි සඳහන් වන පරිදි පියල්ලෝ ම කුපුදුල් පූජායන් වේ නම් යේපුද් වහන්දේ කවිරෝණ ද?

කි. බු. : උන්වහන්දේ දෙවියන් වහන්දේගෙන් ජනින වූ එක ම පූජායා ය:

මූල්. : යේපුද් වහන්දේ ඉපදෙන්න බොහෝ කළකට පෙර ද්‍රින් ඇමතු දෙවියන් වහන්දේ මෙයේ කියේක.

'මම කියමිය ප්‍රකාශ කරන්නාමි. ස්වාධීන් වහන්දේ මට සරාභෙවා: ආඩ මාගේ පූජායකි ය: අද භූමි ජනින කෙටෙමි.'¹⁴

මෙම වාක්‍යය අනු දේවිත් ද දෙවියන් වහන්දේ විසින් ජනින කරන ලද පුත්‍රයෙකි. 'දෙවියන්ගේ පුත්‍රයා' යන විදන් දෙක පදරථයන් බැලීම පුත්‍ර නොවේ. එම විදන් උපමානුසාරයෙන් බැලීය පුත්‍රයි. කටුවරක් දෙවියන් වහන්දේගේ ආදරයට හා අනුග්‍රහයට ලක්ඛන්දේ ද, හෙතෙම දෙවියන් වහන්දේගේ පුත්‍රයා යැයි බැඩිබලයේ අමතා ඇත. තව ද, යේපුද් වහන්දේ ම දෙවියන් වහන්දේ මගේ පියාණන් පමණක් නොව, ඔබගේ ද පියාණන් වෙයි යැයි පවතා ඇත. කරුණාකර බැඩිබලයේ, ඉ. මතෙවි සි 5:45 හා 48 කියවන්න:

කි. බු. : 'භූමිලා ස්විරගෘහ සි සිටින බූමිලායේ පියාණන් වහන්දේගේ පුත්‍රයෝ වන්නේ ය.'

'.... බූමිලායේ ස්විර්මිය පියාණන් වහන්දේ යමිපුරණ ව සිටින්හාය් ඔහින් බූමිලායේ යමිපුරණ ව සිටපල්ලා.'

මූද. : මෙලෙය, ආදරය, කරුණාව, දෙවියන් වහන්දේ වෙත ල-වීම යනාදිය දැක්වීමේ තිළිනෙන්, දෙවියන්ගේ පුත්‍රයා' යන විදන් බැඩිබලයේ සි බොහෝ පිටුවිල සඳහන් වෙයි: එය යේපුද් වහන්දේට පමණක් සිමා වූ බව නොයිතන්න. තව ද, බැඩිබලයේ සි දෙවියන් වහන්දේගේ පුත්‍රයන් ගැන පමණක් නොව දියකියන් ගැන ද යදහන් වෙයි. කියවන්න:

'බූමිලාට (මම) පියෙක් වන්නෙමි. බූමිලා ද ම පුත්‍රයාය් ද්විරුණු වන්නාපුයයි ඔරු පරුෂු වූ ද්වානීන් වහන්දේ කියන යොමු.'"

මෙම වාක්‍යය හා බැඩිබලයේ ඇති වෙනත් වාක්‍ය රාසියක් ගැන අපි සිකා බලනාවිට, යේපුද් වහන්දේ දෙවියන් වහන්දේගේ පුත්‍රයා යන පදරථයෙන් හෝ වෙනත් අති විශිෂ්ට අරථයකින් හෝ ගැලුක්මට කිහිදු ජේතුවක් නොමැත.

කි. බු. : යේපුද් වහන්දේට පියෙක් තැනු. එම තිසා, උත්වහන්දේ දෙවියන් වහන්දේගේ පුත්‍රයා ලෙස යලකන්නෙමු!

ව්‍යුත් : එංගේනුම්, ආදම් (අපලෝ) තුමා දෙවියන්ගේ පුත්‍රයා බව ඔබ
තොත් සියන්හේ ඇයි? එතුමාට පියා පමණක් තොට් මට ද තැඳී.
බයිබලයේ හි එතුමා ද දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස අමතා ඇති
බව ඔබ දත්තවා ද? කරුණුකර බයිබලයේ, යු. පූජ් 3:38 සියවා
බලන්න:

ඡම වාක්‍ය මෙයේ ය:

‘ମିଳ ଲେଖାକ୍ଷେତ୍ର ପ୍ଲଟ୍‌ଯା ଏ; ମିଳ ଦେଖାକ୍ଷେତ୍ର ପ୍ଲଟ୍‌ଯା ଏ; ମିଳ ଆଧିକ୍ଷେତ୍ର ପ୍ଲଟ୍‌ଯା ଏ; ମିଳ (ଆଧିକ୍ଷ) ଅଧିକ୍ଷେତ୍ର ପିଲାନ୍ଦୁକ୍ଷେତ୍ର ପ୍ଲଟ୍‌ଯା ଏ.’

තව ۴, බයිඛලයේ, හෙබුවි 7:3 කියවන්න:

කි. බු. : "හවිද පියෙක්වීන් ඔවැක්වීන් පෙනුපෙන්වීන් ද්‍රිජ්වී පටන්තුන්වීන් හිමියේ කෙළවරක්වීන් තැබ්දා වූ ඇම කෙමි දැවියන් වහන්සේයේ පුරුෂයාට යමිනා කරනු ලැබ නිරාමි පුරුෂයායේ ව පටන්තුන්යේ ය."

මුද්‍ර. : මෙයේ සඳහන් කරනු ලබන මොසු කවි දී මෙම ප්‍රශ්නයට බඩිලාය ම පිළිතුරු දෙයි:

..... සාලමේ රජ මු, මෙයෝකාම දිවියන් වහන්සේගේ පුරකාලයක් මු සේ මෙදුල්පියලද් ආම්හම් යම්බීම ව ...”¹⁴⁸

මෙතුමා යෝජිත වහනයේට ආදාළ තුමාවක් විඩා අසහාය කෙනෙකි. එයේ වූ මෙතුමා දෙවියන් වහනයේගේ පුත්‍රයා ලෙස හෝ දෙවියන් වහනයේ ලෙස හෝ සලකන්නේ නැත්තේ ඇයි?

කි. බු. : එයේනම්, යෙපුද වහන්දේ ගැන මිල කියන්නේ කුමක් ද?

கி. வீ. : மேய கவுரைத் திட்டத்தை நடத்துவதற்காக தொழிலாளர்களுக்கு பாதுகாப்பு கிடைக்கிறது.

මුද්‍ර.: ඔව්, සාමාන්‍ය අදහසක් වූ මෙය කාටයේ ප්‍රතික්ෂේප කිරීමට බැහැ යේ යෝජිත වහන්සේ, තමා මිනිසොන් පුත්‍රයෙක් බව පවසා ඇත්: දෙවියන් වහන්සේගේ පුත්‍රයා යැයි ඇම්මීම ප්‍රතික්ෂේප කොට ඇත්. බහිබලයේ, ඉ. ලුක් 4:41 කියවතාවා දී?

කි. බු.: "යක්ෂයෝ ද; ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ ය කියා මහන් යමිද පවත්වින්, මෙයේ දෙහෙතුගෙන් දුරුවුණු ය. උත්ව්‍යභාසය ශ්‍රීජයි වහන්සේයයි මියින් දැනගෙන පිටිනිසා උත්ව්‍යභාසය මියින්ට ගැර කරමින් පාකාකරන්ට ඉඩ තුදුන්සේයක."*

මුද්‍ර.: මෙම වාක්‍යයෙන් පැහැදිලි වන්නේ යෝජිත වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා යැයි ඇම්මීම එනුමා ම ප්‍රතික්ෂේප කළ බව ය. බහිබලයේ, ඉ. ලුක් 9:20 හා 21 වෙති වාක්‍ය දෙස බෙන්න. එම වාක්‍යයෙන් හි එනුමා දෙවියන්ගේ පුත්‍රයා යැයි ඇම්මීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එයේ අමතන්න එපා යැයි අණකොට ද ඇත්:

"තුමින් තුමිලා කුවිරුද කියනවාද සි උත්ව්‍යභාසය මියින්ගෙන් ඇපුණෙක. යෙතුද උත්ව්‍යභාසයින්: දෙවියන් වහන්සේගේ ශ්‍රීජයියයි කිවි ය. උත්ව්‍යභාසය ද මෙය කාටයේ නොකියන ලෙස මියින්ට මින්න අණකොට;"**

කි. බු.: මෙය දැන් මට පැහැදිලි ව වැටහෙයි:

මුද්‍ර.: අපේක්ෂා කළ ගැලවුම්කාරයෙක් වූ ද වක්කඩිරයෙක් වූ ද දේශකයෙක් වූ ද යෝජිත වහන්සේ, පසු ව දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් ලෙස ද දේවිත්වය ඇති කෙනෙක් ලෙස ද හඳුන්වනු ලැබේ, අවසානයේ දී දෙවියන් ව ම කරනු ලැබූහ.

මෙය කරනු ලැබූ පිළිවෙළ බහිබලය විසින් ම කියා ඇත්. කරුණාකර පහන සඳහන් වාක්‍ය කියවන්න: වැටහෙවි:

"හෙබඹ රුක්ෂියේ උන් (යෝජිත) වහන්සේ ලෙට ඇවිස්: රැකි, ඔබ දෙවියන් වහන්සේ නොරන් ආවාඩි ඉරුවරයෙකු සි අපි දිනිමු. ..."***

‘එකුටින් ඒ මූල්‍යයෙයි උන්(යේපුද්) වහන්සේ විසින් කඳා වූ සේ භාෂ්කම දැක් ඇඟුවට ම මූල්‍යවහන්සේ ලෝකයට එන්නාමු අනාගත විස්තාමයයි සිටිවේ ය.’¹⁴⁸

පහත සඳහන් වාක්‍යයන්හි ද යේපුද් වහන්සේ වික්ත්‍යවරයෙක් බවට පැහැදිලි ව ම පරවානා ඇත්:

‘එකුටින් මූල්‍යයාකෘති පමිණරුණ් සේ විවින අසා: ඇඟුවට ම මූල්‍යවහන්සේ අනාගත විස්තාමයයි සිටිවේ ය.’¹⁴⁹

‘මූල්‍යයේ ද: මූල්‍යවහන්සේ ගලීලයේ භාසුරුණ් තුවර අනාගත විස්තා වූ යේපුද් වහන්සේයයි සිටිවේ ය.’¹⁵⁰

‘එකල පියලුලේ ම භයපක් ව: උදාම් වූ අනාගත විස්තා සෙනෙක් අප අකරෙනි නැතුම්බු යෙකෙ...’¹⁵¹

‘.... උන්(යේපුද්) වහන්සේ දෙවියන් වහන්සේ ද මූල්‍ය යෙනා ද ඉදිරිය සියාවෙනිස් කටාවෙනිස් බෙවිස් වූ අනාගත විස්තා සෙනෙක් ව පිටියෙක්.’¹⁵²

මෙතෙක් අප බැඳු වාක්‍යවලින්, යේපුද් වහන්සේ වික්ත්‍යවරයෙක් බව මතාව වටහා ගතිමු. එහෙත්, පහත සඳහන් වාක්‍යය රේට ඉදරා ම වෙනස් අදහසක් දක්වන්නේ ය. එනම්, යේපුද් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා යැයි හඳුන්වනු ලබන්නෙයා:

‘මුළු ආපමෙදව ම: යේපුද් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය සියා සිනෙකෝට්ටිල ද මූල්‍යවහන්සේ ව ප්‍රකාශ කළේ ය.’¹⁵³

මෙම වාක්‍යයන් වටහාගත හැකි තවත් කරුණක් නම් මුල් අවධියේ විසු ස්ථිරියාතින් කමත්ගේ ආගමික කටයුතුවලට පුදෙවින්ගේ සිනෙකෝග (සම්මුඛ යාලා) වල පාවිච්ච කළ බව ය. නමුත්, ප්‍රස්කලෙක, යේපුද් වහන්සේගේ සත්‍ය ඉගුන්වීම්වලින් ස්ථිරියාති ආගම ඉවත් වී හියවිට ඔවුන් වෙනුවෙන් පල්ලී (Churches) ඇතිකර ගන් න.

148. බධිඛලයේ, අ. යෙහෙන් 6 : 14 151. බධිඛලයේ, අ. රජස් 7 : 16
149. බධිඛලයේ, අ. යෙහෙන් 7 : 40 152. ” 24 : 19
150. ” අ. ඩොම්බ 21 : 11 153. ” සිය 9 : 20

පසු වි, පාටුල්, බාරුණෙස් හා පුදෙවිවින් නොවන බොජෝ දෙනෙක් පරිතු වූ (ශ්‍රීජයියානි) ආගම අවමන් කළ බවත් සේලෙසු බවත් වෝද්‍යානාකාට පුදෙවි සිංහගෝශ (සම්මුඩ් ගාලා) වලින් පිටුවහල් කරනු ලැබූ හ. ඔවුනු පිටුවහල් කිරීම ගැන ද කළ වරද ගැන ද බෙඩිබලය මෙයේ සඳහන් කරයි:

“ඇමින් පුදෙවිවරු ගක්කිවින්ක තුළ ජ්‍යෙෂ්ඨීන් ද තුවර ප්‍රධානීන් ද පොලිචිවා, රාඩියොල සහ බාරුණෙස්ට විරුද්ධ ව පිහිටික් උපදාචා තමන්ගේ සිමාවලින් ඔවුන් පිටකට යුතුව ය.”¹⁵⁴

අපිකුරිය සහ ජ්‍යෙෂ්ඨීක පැණ්ඩියන්ගෙන් පමිහරෝ ද ඔවුන් මුණ ගැසුණෙය ය. සම්හරෝ ද: මේ (පාටුල්) වාචාලයා ඔස්සියන්ට භද්‍යවා දැ සියෝර් ය. භව සම්හරෝ: ඔවුනු (පාටුල්) අන්දෙවකාවන් ප්‍රකාශ කරන්නෙනු මෙන් පෙන්යයි සියෝර් ය. මෙය සියෝර් මුළු යෝජ්‍ය වහන්සේ හා මැයින්ගෙන් තැකිවීම ප්‍රකාශ කළ බැවින් ය.”¹⁵⁵

යෙනකට ද ව්‍යවස්ථාවට ද මේ ජ්‍යෙෂ්ඨයට ද විරුද්ධ ව පියලු තැන්වල සියලුන්ට උගන්වන්නා වූ මුළුකායා මොසු (පාටුල්) ය. එපමින්න් නොව ප්‍රිය වරුන් ද දේවමාලිකාවට කුදාචා තෙහෙරිය, ඔවුනු (පාටුල්) මේ ඉදියුතාය අපරිතු කෙළේ යයි මොරකකා සියෝර් ය.”¹⁵⁶

පහත සඳහන් බෙඩිබල වාක්‍යය හි යෝජ්‍ය වහන්සේගේ තත්ත්වය ‘දෙවියන් වහන්සේගේ පුත්‍රයා යන තත්ත්වයන් උපස් කොට පෙන්වනු ලැබේ ඇත.

“ඡක්කියා ද සවාමී වූ ශ්‍රීජයාය නම් ගැලුවීම්කාරයෝ තුළිලාට දේශයෙන් තුවර දද උපන්යෙක්.”¹⁵⁷

අවසාන වශයෙන්, යෝජ්‍ය වහන්සේ දෙවියන් වහන්සේගේ ස්ථානයට උපස් කරනු ලැබූහ: එනම් දෙවිකෙනෙක් කරනු ලැබූ හ. මේ ගැන මෙම වාක්‍යය පැහැදිලි ව සියයි:

“පටන්තුන්මහි ද වාක්‍යයාණය් සිටියෙක, වාක්‍යයාණය් දෙවියන් වහන්සේ හා සම් සිටියෙක, වාක්‍යයාණය් දෙවියන් වහන්සේ ව සිටියෙක.”¹⁵⁸

154. බෙඩිබල, පිය 13 : 50 1

157. බෙඩිබල, උප 2 : 11

155. ” පිය 17 : 18

158. ” අ. යාහාන් 1 : 1

156. ” පිය 21 : 28

යේපුද් වහන්සේ කුරුදියේ ඇණගයනු ලැබුවේ ද?

මූල්. : යේපුද් වහන්සේ කුරුදියේ තබා ඇණ නොගැසු බව අල් කුරානාතය පවතියි :

‘නව ද, තියන වශයෙන් ම අල්ලාපෙන් රසුල් (වස්කා) වරයාණන් වූ ද මරියාමියෙන් ප්‍රකාශුවන් වූ ද රිසා (යේපුද් වහන්සේ) අපි සාකනාය කළමුෂ්පි ඔවුන් (ප්‍රදෙව්වන්) පවතන හෙයින්, (මුළු සාපයට ලක් වූහ.) ඔවුනු එකුමා සාකනාය කළේ ද නැතු: කුරුදියේ (ඇණ) ගැසුවේ ද නැතු.....’¹⁵⁹

එකුමා කුරුදියේ මරණයට පත් වූ බව ඔබ කවන් විශ්වාස කරන්නේ ද ?

කි. බැ. : මවි, එකුමා කුරුදියේ මරණයට පත් වී නැවත නැහිට සිටියහ.

මූල්. : එකුමා නැවත නැහිට සිටි අවස්ථාවේ හි කිසිවෙක් නොයුත් බව අපි භූමධ්‍ය පිළිගෙන ඇත්තෙමු. යේපුද් වහන්සේ ඇමිදන කළ සොහොන හිස් ව හිබෙන බව දුටු ඔවුන් එකුමා නැවත නැහිටගන් බව හිරණය කළ හ. මස්තිෂාද යන්, යේපුද් වහන්සේගේ ගෝලයන් හා අනෙකුත් සාක්ෂිකරුවන්, එකුමා කුරුදියේ ඇණ ගැසු බව කිමෙන් පසු ව ද එවන් ව සිටිනු දැක ඇත. එබැවින්, කුරානාතය පවතන පරිදි, යේපුද් වහන්සේ කුරුදියේ නොමැරි සිටින්නාක් භැංකි නොවැයි ද ?

කි. බැ. : එසේ නම්, රට සාක්ෂි ඇත්තේ ද ?

මූද්‍ර.: එන්න; එම අදා සාක්ෂි ගෙනදෙන වාක්‍ය බිජිබලයේ හි කිබේදැයි සොයා බලමු. ඔබ, යමක් ගැන යේපුද් වහන්සේ පැවසු විදන්විලට සවන් දෙන්නේ ද? නැතහොත්, එනුමාගේ ගෝලයන් හා ප්‍රේරිතයන් සවන් දුන් බව කියන කටකථාවලට සවන් දෙන්නේ ද? ..

කි. බු. : යේපුද් වහන්සේගේ විදන් අනෙකකට වඩා උනුම් ය; උසස් ය. රිට ප්‍රමුඛයානය දෙන්නෙම්.

මූද්‍ර.: බොහෝම තොඳයි. මෙය (යේපුද් වහන්සේගේ විදන් උසස්කොට සැලකීම) වනාහි එනුමාගේ විදනාකට එකඟ අදහසකි. එම විදන මෙයේ වෙයි.

“ගෝලයක් භමාගේ ඇරුවරයාවවක් දුයෙක් භමාගේ උච්චාමාවවක් උනුම් නැත.”¹⁶⁰

කි. බු. : යේපුද් වහන්සේ ම, කමා මරණයට පක්ෂීවහොත් නැහිට සිටින බව පැවසුහ.

“(යේපුද් වහන්සේ) ඔයින්ට කියන යේස් : මෙය ශ්‍රීදෙශීද වහන්සේ වඩාදින්ටත්, ඇන්ධිනි දා මලුවින්ගෙන් නැහිටින්වත්..... මියා කියේ.”¹⁶¹

මූද්‍ර.: බොහෝ අවස්ථාවන් හි දුකු වේදනාව ගැන බිජිබලය කථාකරන කළ, එහි ඇුති උච්චාහාරික තත්ත්වීයට වඩා වැඩිකොට කියයි. සමහර විට එම කත්ත්වීය මරණයට සමාන ව ම කියයි. රිට කැඳීම තීදුළතකි පාවුල් පැවසු බව සඳහන් වන මෙම බිජිබල් වාක්‍යය :

“සහෝදරයනි! * ඔම ද්‍රව්‍යපතා නයිමිය අපගේ යුවාම් වූ යේපුද් ශ්‍රීදෙශීද වහන්සේ ඇඟ තුම් ගැන මට ඇස්කාම් පාරවෙළ පිට කියමි.”¹⁶²
(අන්තෙන් ම මෙහි කියවෙන්නේ ‘මම දිනපතා දුක් විදිම්’ යන්න ය.)

160. බඩුලෝය, අ. මෙයටි 10 : 24

161. “ අ. රුස් 24 : 46

162. ” 1 - නොවිජ්‍ය 15 : 31

තවත් තිදුපුන් සමහරත් බලන්න :

1) යේපුද් වහන්සේ කුරුපියේ දි දෙවියන්ගෙන් උදව් ඉල්ලා කන්නලටි කළ භ.

‘.....මායේ දෙවියනි! මායේ දෙවියනි! ඔබ මා අනුහැරයේ ඔස්තියාද.....’¹⁶³

‘පියාගෙනි ඔබ කුමුණි පේක් නම්, මේ කුසලාන මාගෙන් පහකු මූනවි. එයේ වි කුමුණි මායේ කුමුණි නොව ඔබයේ කුමුණික වේවායි සියෝක.’¹⁶⁴
(මෙහි කුසලාන යැයි සඳහන් කර ඇත්තේ මරණයටය.)

2) යු ලුක්, හෙබුව්, යාකාබ් යනාදිය හි ඇති වාක්‍ය අනුව, යේපුද් වහන්සේ කුරුපියේ මරණයට පත් තොටි සිටිම පිළිස එනුමා කළ ප්‍රාරුථනාව දෙවියන් වහන්සේ විසින් පිළිගෙන ඇත. එයේනම් එනුමා කුරුපියේ මැරුමිකන්නේ කෙයේද?

(‘යේපුද් වහන්සේ ප්‍රාරුථනා කළ) එකල ස්වර්ගයන් දේව දුන්යායක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේ ගස්මිඹු කෙල් ය.’¹⁶⁵

(මෙයින් අදහස්විතන්නේ, දේව දුන්යායක් යේපුද් වහන්සේ වෙත පැමිණ දෙවියන් වහන්සේ එනුමා අසරුන තත්ත්වයක නො කන්න බව දෙධිරයමත් කළ බව ය.)

‘අන්වහන්සේ මා-හව්ය ව සිටි ද්‍රිජවලදී කම්න්වහන්සේ මිරණයන් ගලවන්ට පුරවන් ඩි කුන්ස වහන්සේට බෙවාක් භැඳීමෙන් හා කඩුලින් පුස්ක යාව්ඩා සහ කන්නලටි ඔපුකුර කමන්ගේ දේශීය නිශා උප්කර ලැබ.’¹⁶⁶

(මෙහි උප්කර ලැබ් යනුවෙන් සඳහන් වන්නේ දෙවියන් වහන්සේ යේපුද් වහන්සේගේ කන්නලටිව පිළිගෙන ඇති බව ය.)

‘බරමිතය මුළුභායයක් ඔපුකුරන කන්නලටිව කරනාකාවනෙහා මහයේ ඉත්තටවයි.’¹⁶⁷

163. බහිබලයේ, ආ. මඟේරි 27 : 46

164. " ආ. රුස් 22 : 42

165. " ආ. රුස් 22 : 43

166. " භෙංවුව් 5 : 7

167. බහිබලයේ, යාකාබ් 5 : 16

යේපුද් වහන්සේ ම මෙයේ ප්‍රචාරක ඇත :

‘ඉල්ලාපද්ලා, එවිට තුළිලාට දෙනු ලැබේ: සොයාපද්ලා, එවිට තුළිලාට සම්බ ඩී: නට්ටුකරපද්ලා, එවිට තුළිලාට දෙර හරිනු ලැබේ. ඔස්සිහාද ඉල්ලන්නායු පියල්ලන්ට ලැබේ: සොයන්නාට සම්බ ඩී: නට්ටුකරන්නාට දෙර හරිනු ලැබේ. තුළිලා අංගරන් කවර මුළුභායෝක නමාගේ මුළුයා රෝටියක් ඉලන්නේ නම්, ඔපුට ගලක් දෙදා? නොහොත් ඔපු මුළු මිශ්‍ර මිශ්‍රයෙනු ඉලන්නේ නම්, ඔපුට පරපයෙනු දෙදා?’¹⁶⁸

යේපුද් වහන්සේගේ යුම ප්‍රාරුථාවක් ම - එනුමා කුරුදියේ මරණයට පත් නොවිය යුතු ප්‍රාරුථාව ඇතුළුව - දෙවියන් වහන්සේ විසින් පිළිගතු ලැබුවේ නම්, එනුමා කුරුදියේ මරණයට පත්වන්නේ කෙසේ ද?

3) රෝම සේවා හටධින් යේපුද් වහන්සේගේ කෙළේචිය නොබැඳු බව බයිබලය ප්‍රචාරකයි :

‘එකුවින් සේවායේ ඇරික්, පෘත්‍රවානීයාකෙක් ඔපු සමඟ කුරුදියෙහි ඇණ සහනලද අතින් අයගෙක් කොළඹ වින්දේ ය. තුම්ප ඔවුන් යේපුද් වහන්සේ ලිඛිත ආකල, උන්වහන්සේ මූරි පිටි බව දැක, උන්වහන්සේගේ කොළඹ නොවන්දේ ය.’¹⁶⁹

යේපුද් වහන්සේ මරණයට පත් වූ බව කීම පිළිස්, මෙම සේවා හටධින් මත වියවාසය කැවිය නැකි ද? එයේ තැකිනම්, යේපුද් වහන්සේ තිරදෙළ බව ඔවුන්ට පෙනී ගොස්, එනුමා නොමරා බෙරාගැනීමට උවමනා වූයේ ද?

4) යේපුද් වහන්සේ කුරුදියේ මරණයට පත්වූයේ නම්, එනුමාගේ ලේ කැටි ගැයියයි: තව ද, එනුමාගේ ගරීරයේ ඇළයට හෙල්ලයකින් ඇතීම තිසා වේගයෙන් ලේ පිටවී තිබිය නොහැකි ය. තමුන්, යොහන් විසින් පියන ලද ඇහාරා-විය හි ලේ යහ වතුර පිටවූ බව පියා ඇත.

168. අධ්‍යෙන්ස්, අ. මෙමරි 7 : 7-10

169. බ්‍රාහ්මණ 19 : 32, 33

"එසේ යුතියි, සේවාධිත්තෙන් එක්කෙනෙක් සෙලුයකින් උත්තිත්තායෙන් ඇගියට ඇත්තෙන් ය. එක්කෙනෙහි එ උත්තිව වැඩුණ් නිස්සූන් ය."¹⁷⁰

5) යෝජිත වහන්දේගේ දුන මෙහෙය සත්ත්‍යනම්, රිට උතුණුක් පෙන්වන ලෙස එරියිවරුන් සේ න. එවිට එතුමා මෙයේ පිළිතුරු දුන් බව බයිබලය කියයි.

"මිස්තියා ද යෝතා මත්ස්‍යයාගේ බවේ දහවිල් ඇතාක් ද රුහාක් ද සිටියාස්ථෙන් මුළුමා කුතුහා ද පොලෝ තැබේ දහවිල් ඇතාක් ද රුහාක් ද සිටින්න් ය."¹⁷¹

එහි සඳහන් වී ඇති පරිදි යෝජිත වහන්දේ පොලෝ ගැබ තුළ දහවිල් ඇතාක් ද රුහාක් ද සිටියේ නැතු. එතුමා සිටියේ එක් (සෙනසුරාද) දහවිලුක් සහ රු (පිශුරාද රු සහ සෙනසුරාද රු) දෙකක් පමණය. මෙය ද අපි නොසළකා හරිමු. මෙම ප්‍රෘතිනායට පමණක් මට පිළිතුරු දෙන්න: 'යෝතා මහා මත්ස්‍යයාගේ බවේ පණ පිටින් සිටියේ ද?'

කි. බු. : ඔවුන්!

මුද්. : යෝතා මහා මත්ස්‍යයාගේ බවින් එමියට විමතාය කළ විට පණපිටින් සිටියේ ද?

කි. බු. : ඔවුන්!

මුද්. : එසේ නම් යෝජිත වහන්දේගේ අනාවැකිය අනුව, එතුමා සිව්‍යාච්‍යා සිටිය යුතුයි:

6) යෝජිත වහන්දේ ම, එතුමා කුරුදියේ නොමැරුණු බව පවසා ඇතු. ඉරිද උදුසන මෙරිමග්දලීන් ආසානානට හියා ය. එවිට එය හිස් ව මිලුණි. ඇය උයන්පල්ලෙක් මෙන් පෙනුණ යමෙක් සිටගෙන

170. බයිබලයේ, ඇ. යොහන් 19:34

171. " ඇ. මෙමට 12:40

සිටිනවා යුතු වාය. ඔහු යේපුද් වහන්සේ බව දැන ඇදිනගත් ඇය, ඔහු ව අල්ලා බැඳීමට තැන්කලා ය. එවිට, ‘යේපුද් වහන්සේ: මට අඩ නොගසන්න; මක්නිසා ද මම කට ම පියාණන් වහන්සේ වෙකට නොනැංගමි.’ යා සි පැවුසු හ. ‘අත් නොගසන්න; මම කට ම පියාණන් වහන්සේ වෙකට නොනැංගමි’ යැයි පැවුසීමෙන් අදහස් වන්නේ, එනුමා කට මත් තිව්‍ය ව සිටින බව ය; මරණයට පත් නොවූ බව ය. මක්නිසාද යන්, යමෙක් මරණයට පත්වූවෙනාන් ඔහු තමා මැති දෙවියන් වහන්සේ වෙක ආපසු යන්නේ ය. මෙය ඉතාමත් බලවත් සාක්ෂියක් බවට යේපුද් වහන්සේ තුළින් ම මැපු වී ඇත.

7) යේපුද් වහන්සේ කුරුදියේ තබා ඇසු බව කිමෙන් පසු ව, එනුමාගේ ගෝලයන් එනුමා යාරිරික ව නැති බවත්, ආත්මයන් පුතුව පිටින බවත් සිතු හ. එසේ සිතිමට ජේතුව, (මරණින් පසු) නැවත නැහිටෙන යාරිරියන් ආත්මයන් බවට පරිවර්තනය වන හේදින් ය:

ක්. බු. : (කථාව නවකා ...) නැවත නැහිටෙන යාරිර යන් ආත්මයන් බවට පරිවර්තනය වන බව මත ස්ථිර වම කියන්නේ කෙසේ ද?

මුණ්.: යේපුද් වහන්සේ ම, එසේ පවසා ඇති බව බහිබලය කියයි. මවුහු දේවිදුනයන් හා සමාන බව එනුමාගේ අදහසයි:

ක්. බු. : බහිබලයේ නොනැනාක මෙසේ සඳහන් වේ ද?

මුණ්.: බහිබලයේ, ඉ. ලුක් හි ඇති 20 වෙති පරිවිශේදයේ 34, 35, 36 අංක දරන වාක්‍යයන් හි මෙය පැහැදිලි ව ම ඇත. මම කියවිම්; සවන් දෙන්න.

‘යේපුද් වහන්සේ ද; මේ ලෝකයේ දරුවේ සරණපාචා ගතිති, සරණපාචා ඇතු ලබමි. තුළින් මේ ලෝකයටත් නැවත නැහිටීමටත් පැමිණෙනට පුදුයෙන් පමි තෙන්තෙයු ලඛන අය සරණපාචා ගත්තෙවියේ සරණපාචා ඇතු ලබන්නේවිය නැතු. මක්නිසාද මිශ්‍යන්ට කටයුත් මැඟ්‍යන්ට තුළු එවිනු ඇවිදුක්‍යයන් හා සමානවිභින්; නැවත නැහිටීමේ පුදුයන් බැවින් එවිනු ඇවියන් වහන්සේයේ පුදුයයේ ය.’

පසු වි, යේපුස් වහන්සේ, තම අත් පා ආදිය මුවින්ට අල්ලා බැඳීමට ඉඩ දී, තමා යේපුස් ම බව එපුස් කළ හ. නමුත්, මුවුණ එතුමා යේපුස් වහන්සේ බව විශ්වාස කිරීමට පසුබව වූ හ. එබැරින්, අනෙක් තිවිත් වන මිනිසුන් සිංහ්, එතුමා ද තවමන් ආහාර අනුහව කරන බව මුවින්ට පෙන්වීම පිළිස් මස් ගෙන දෙන මෙන් පැවුණු හ. මේ ගැන ඔබ සටිජ්තර ව දැනගත පුතුයි තේ ද? කරුණාකර මෙම බයිබල් වාක්‍යය කියවන්න:

කි. බැ. : ‘මුවින් මෙයේ කාරාකරණී සිටිය ද උත්වහන්සේ මුවින් මැද සිට තුළිලාට සමාදනය වේවායි මුවින්ට සි යේක. තුළිස් මුවුණ පුද්ගල ව, යායාපෘති ව, ආකමයා පෙනුණෙයයි සිතුවෝ ය. උත්වහන්සේ මුවින්ට කාරාකාවට; තුළිලා කැඳවීන්නේ මක්තියා ද? තුළිලායේ සින්වල සංසා පටහන්නේ මක්තියා ද? මායේ අත් පා බලා, ඒ මම ඔ බව දැනගතිලා. මා අකහා බලාපදාලා. මක්තියාද මස් හා ඇට මට සිංහවා. තුළිලාට පෙනෙන ලෙස ආකමයකට තැනැයි සි යේක. උත්වහන්සේ මෙයේ සියා, මමන් අත් පා මුවින්ට පෙනුවූ යේක. මුවින් මිකිය නිසා විශ්වාස කාරාකාවට; කනට යම්ස් මෙහි තුළිලා ලග සිටේදා පි ඇපුදෙක. මුවුණ බැදුෂු මාද කැඳවී උත්වහන්සේට දුන්නේ ය. උත්වහන්සේ රිය රැකෙන මුවින් ඉදිරියේ කැ යේක.’’¹⁷³

8) යේපුස් වහන්සේ කුරුපියේ මරණයට පත් වූ බව ඔබ කවමන් විශ්වාස කරන්නේ නම්, පහත සඳහන් බයිබල් වාක්‍ය අනුව, එතුමා අසක්‍ය වක්ත්වාවරයෙක් හා දෙවියන් වහන්සේ විසින් සාම කරනු ලැබූ කෙනෙක් බව අදහස් වේයි.

‘ඊ අතාගත වක්කා හෝ ග්‍රිජ්තකාරයා මරණු ලැබිය යුතුය.’’¹⁷⁴

‘මරණය ලැබීමට පුදුදු පාපයක් කර මරණු ලැබුවා වූ යමෙක් තුළි විසින් යපක එලෙනු ලැබුවේ නම්, තුළි දෙවි වූ යාමීන් වහන්සේ උරුමයක කාවට තුළිට දෙන දැය තුළි විසින් අපරිනු කරනු නොලබන පිළිස් මුදුගේ මුදකද රාශ්‍රිය සි ගෙස සිංහවා නැර, රිය රිම මුර දවසේ දී ම කැන්ඡස් කරපන්න. මක්තියා ද එලෙනු ටෙන තැනැයෙන් දෙවියන් වහන්සේගෙන් සාම උදෑස්ක ය.’’¹⁷⁵

173. බයිබලය, අ. රස 24 : 36-43

174. දිරිසිය කාවල 13 : 5

175. දිරිසිය කාවල 21:22, 23

යේපුද් වහන්දේ කුරුපියේ මරණයට පත් වූ බව වියවාස කීරීම, එකුමාගේ වික්ත්‍යාචාරය ම අවමන් කිරීමක් වැනි ය. යේපුද් වහන්දේ කුරුපියේ තබා ඇඟෙනු නමන් විසින් මරණු ලැබූ බව පුදෙවිවන් කිහි. තව ද මෙවැනි දුක්ක්මිත තත්ත්වය හි එකුමා මරණයට පත්වීම නිසා එකුමා වික්ත්‍යාචාරයෙක් බවට පැවැතු කරුණු බොරු වි හිය බව (එකුමා වික්ත්‍යාචාරයෙක් නොවන බව ඔරුපු වි ඇති බව) එම පුදෙවිවන් කිහි.

ශ්‍රීදේශීයානීන්, තම පැවිවලින් මිදීම පිළිස යේපුද් වහන්දේ කුරුපියේ ඇඟෙනු ගසා මරුමුවට පත්කළ බව වියවාස කීරීම අවශ්‍ය බව සිතකි. මෙම හේතුව නිසා ම, යේපුද් වහන්දේ දෙවියන් වහන්දේ විසින් ගාපකරණු ලැබූ කෙනෙක් බව පිළිගත පුතු තත්ත්වියකට ශ්‍රීදේශීයානීන් වැට් ඇත. ශ්‍රීදේශීයානීන්ගේ මෙම වියවාසය බයිබලයේ ඉගුන්වීම්වලට පටහැනි ය; විරුද්ධ ය!

‘මම පුතුවට නොව කරුණුවටෙක් දවන පුතුවලට විඛා දෙවියන් වහන්දේ ඇදිනගැනීමටෙක් භාංඡුයෙමි.’¹⁷⁶

මෙපමණක් නොව, මෙම ඇදිහීම යේපුද් වහන්දේගේ ම ඉගුන්වීම්වලට ද පටහැනි ය; විරුද්ධ ය:

‘භූමික් - මම පුතුවට නොව දායාවට භාංඡුයෙමියි යන කීමේ අරථ තුළිලා ගොස් ඉගෙන ගනිල්ලා ...’¹⁷⁷

නැවතක්: යේපුද් වහන්දේ කරා කරයි:

‘භූමික්: මම පුතුවට නොව කරුණුවට භාංඡුයෙමියි යන කීමේ අරථ තුළිලා දැනගෙන පිටියා තම සිවුරදිකාරුයන් පිට වරද භබන්නෝ නැතුම.’¹⁷⁸

කි. බැ. : එයෙනම්, මිනියේපුන් මෙම මලවින්ගෙන් නැවත නැහිටීම ගැන වියවාසය තබන්නේ ඇයි?

176. බයිබලයේ, නොවයා 6:6

177. " දා. මොවී 9:13

178. " දා. මොවී 12:7

මුස්. : ඇත්තෙන් ම, මලවින්ගෙන් නැවත නැහිටිමේ මෙම විශ්වාසය උගෙන්වු ලැබුවේ පුරේක වූ පාවුල් රිහින් ය. පහත සඳහන් වාක්‍යයන් එය ඔප්පු කරයි:

“... සම්බෘතය (පුද්ධවිත්) ද වේ විවාහය තික්ෂියන්ට හදනාවාදුයි සීවිය ය. නව සම්බෘතයා: ඔපු (පාවුල්) අන් දේවානාවන් ප්‍රකාශ කරන්නායා සිංහ සෙසෙකුයායි සීවිය ය. සිංහ සීවි ඔපු යෝදුය වහන්සේ හා මැලින්ගෙන් නැහිටි ප්‍රකාශ කාඩ බැවින් ය.”¹⁷⁹

පාවුල්, සීවිටිවක යෝදුය වහන්සේ දැක නැත. යෝදුය වහන්සේ මැලින්ගෙන් නැවත නැහිටිම ඔපුයේ තිරපුදුමක් බව ඔපු ම පිළිගෙන ඇත. පාවුල් රිහින් සිමෙර්තියයට එයන ලද දෙවිති පත්‍රය හි මෙය සඳහන් කරයි:

“මානෙ (තක් පාවුල්යේ) ඇඟාර-විජය ප්‍රකාරයට දිව්‍යයෙන් ව-ංයෙන් යෝදුය සිංහය වහන්සේ මැලින්ගෙන් නැහිට පිටත බව පිහිකරුපන්න.”¹⁸⁰

යෝදුය වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා ය:” යන අදහස ද මුළුන් ම මිනිදුන්ගේ සිතට ඇතුළු කළේ ද මෙම පාවුල් ය: බයිබලය එය පැහැදිලි ව ඔප්පු කරයි:

“ඔපු අප්‍රමාද ව ම: යෝදුය වහන්සේ දෙවියන් වහන්සේයේ පුත්‍රයා ය සියා සිනෙයාටව ද උප්‍රියන්සේ ව ප්‍රකාශ කළේ ය.”¹⁸¹

මෙම කරුණු අනුව පැහැදිලි වන සංකායක් නම්, ස්වද්‍යිජියානී ආගම යෝදුය වහන්සේගේ ඉගුනාවීම් අනුව ඇතිවුවක් තොවන බව ය: එය පාවුල්ගේ තිරපුදුමකි:

ක්. බු. : ඔබ මෙයේ කරුණු ඉදිරිපත් කළන්, යෝදුය වහන්සේ ස්වරාගයට සිස්වාගන් බවත්, දෙවියන් වහන්සේට දකුණු පැත්තෙන් වාචි වූ බවත් බයිබලය හි ඇ. මාරක් පටවයි:

“මිංහ ස්වාමී වූ යෝදුය වහන්සේ මිශ්‍රන්ට කරාකුද පසු, ස්වරාගයට විශ්වාසු ලැබ, දෙවියන් වහන්සේයේ දකුණු පැත්තෙ හි වාසි වූ යොක.”¹⁸²

- | | |
|------|--------------------------|
| 179. | වයෙමෙය, ස්‍රී ලංකා 17:18 |
| 180. | ” 2 - සිංහය 2 : 8 |
| 181. | ” ස්‍රී ලංකා 9 : 20 |
| 182. | ” මාරක් 16:19 |

මූල් : බහිබලය ගැන වූ අපල් සාකච්ඡාවේ දී මම සඳහන් කළ සක්‍යාසක් අට කිසිවිටක අමතක නොකළ යුතුයි. එනම්, බහිබලයේ, ඇ. මාර්කෝගේ ඇහාර.වියේ 16 වෙති පරිවිශේදයේ 9 රටන් 20 දක්වා වූ වාක්‍යයන් ඇතුළු බහිබල්වින් ඉවත්කාට ඇති බව ය. කරුණාකර 'Revised Standard Version, The New American Standard Bible, The New World Translation of the Holy Scriptures' යනාදී බහිබල හි ඇති සටහන් කියවා බලන්න.

යේපුර වහන්දේ ස්වරාගයට ඔසවා ගනු ලැබීම තිසා ම, එතුමා දේවත්වය ඇති කෙනෙකු ලෙස ඔබ විශ්වාස කරන්නේ නම්, එතුමා මෙන් ම ස්වරාගයට ඔසවා ගනු ලැබූ අනෙක් වස්ත්‍යවරයින් ද දේවත්වය ඇති ප්‍රෝත්ස් අය බව විශ්වාස නොකරන්නේ ඇයි?

කි. බැ. : ඔවුනු කවරපු ද?

මූල් : මෙම බහිබල් වාක්‍යයන් ඔවුනු කවරපුදු යි ඔබට හඳුන්වා දෙනු ඇත. සාවධාන ව සටහන්දෙන්න.

"... එහියා පුද් පුද්ගලිකින් ස්වරාගයට නැති තියේ ය. එහියා ඒ දැක: ... යනු සිටියා ය. ඔපු කවියා ඔපු තුදුන්වේ ය."¹⁸³

එනොක් ද දෙවියන් වහන්දේ විසින් ස්වරාගයට ගෙන යනු ලැබේ ය.

"කට ද රෙනාක් දෙවියන් ඩිහන්දේ සම්ම තැපුරුණේ ය: දෙවියන් වහන්දේ ඔපු කාස බැවින් ඔපු කටයා නොදැක්නා ලදාද ය."¹⁸⁴

මෙම සිද්ධිය පිළිබඳ ව හෙළුවි හි ද සඳහන් වි ඇත.

"අදහිල්ලන්, රෙනාක් ඔරුණය නොදැකින ලෙස ගෙනයනු ලැබූවේ ය: දෙවියන් වහන්දේ ඔපු ගෙනයිය හෙයින් ඔපු උමිත නොවේ ය. ඔපුවෙ ගෙනයාම්ව ප්‍රමත්, ඔපු දෙවියන් වහන්දේ ව ප්‍රසන්න කළ බවට යාම්පි ලැබූවේ ය."¹⁸⁵

183. බහිබලය, 2 - රාජ්‍යවලිය 2 : 11

184. උප්‍රමානි 5 : 24

185. ආංශුචි 11 : 5

පාපෝච්චිවාරණය සහ මුල් පාපය

කි. ඩී. : මෙතෙක් සාකච්ඡා කළ කරුණු ඇතුව, 'යේපුද් වහන්සේ' සුරුදියේ ඇත් ගැසීම තිසා මරණයට පත්වීම සුළුන්, එකුමා මිනියේපුන්ගේ පාපයන්ට පාපෝච්චිවාරණය කළ හ' සි කීම වැරදි ද? එය එකුමාගේ ඉගුන්වීමක් නොවේයි ද?

මූල් : ඔවුන් සි ම වැරදියි: එය යේපුද් වහන්සේගේ ඉගුන්වීමක් නොවේයි. පාපෝච්චිවාරණය පිළිබඳ මු මෙම ඉගුන්වීම යේපුද් වහන්සේ මෙලෙවින් ගොස් ගත වරූ සූත්‍ර හතරකට පසු මිනියාතියා මහා සහාව විසින් ඇතිකරන ලද්දකි. මෙය බැඩිබලයේ ඉගුන්වීම්වලට පටහැනිය. පහත සඳහන් බැඩිබල් වාක්‍යයන් මෙය ඔරුපු කරයි:

"දරුවන් වෙනුවට පියවරුන් පියවරුන් වෙනුවට දරුවන්වන් ඔරු නොලැබෙකවා. එක් රුක්කෙනා නම් නමාගේ පාපය තිසා ඔරු ලැබේවා."¹⁸⁶

"සුම්මුව එකිනෙකා නම් නමාගේ ම අපුරුෂම තිසා තැකින්නේ ය. යමෙක් අම්බිල සිද්ධා නෙන්නේ ද ඔපුගේ ම ද්‍රා සිරිවැටන්නේ ය."¹⁸⁷

"පටිංචරන ප්‍රාණයම් තැකිනාවා ඇතා. දුනු යා පියාගේ අපුරුෂම නො දරන්නේ ය. පියා ද දුනු යාගේ අපුරුෂම නොදරන්නේ ය; බරමිජයාගේ බරමිජප්පම් සිඹු පිටවන් දුනු යාගේ දුනු පිටවන් පැමිජුන්නේ ය."¹⁸⁸

මේ අනුව, ආදාළු සහ රේව දෙදෙනා ද ඔවුන්ගේ පටිවිලට ඔවුන් ම වගකිව පුක්කෙව වන්නා හ. (සුරජානය පටිසා ඇති රාමී මිතුන්ගේ පටි අල්ලාජ රිසින් සාමා කරන ලදී.)

186. බහිබලය, දේශීය පාඨ 24:16

187. බහිබලය, යෙගෝපා 31:30

188. බහිබලය, චාක්‍රියා 18:20

කි. බු.: ඔබ උප්පටා දක්වන මෙම වාක්‍ය පියල්ල බහිබලයේ පරණ හිටිපුමෙන් ය!

මුස්.: එපේ දී කරුණාකර අප්පත් හිටිපුමේ යේපුද් වහන්දේ ම පටකා ඇති බව ඇති වාක්‍යය කියවන්න:

කි. බු. තුළිලා ටිනිස්වය කරනු නොලබන පිණිස ටිනිස්වය කරපල්ලා. ඔක්තියාද තුළිලා යම් ටිනිස්වයපතින් ටිනිස්වය කරන්නපු ද එයින් ම තුළිලාජ් ටිනිස්වය කරනු ලබන්නපු ය. යම් තිමිමසින් තුළිලා මැන දන්නපු ද එයින් ම තුළිලාජ් මැනයුදු ලබන්නේ ය"¹⁸⁹

මුස්.: බහිබලයේ, 1- කොරීන්ති හි 3 වෙති පරිවිශේදයේ 8 වෙති වාක්‍යයන් කියවන්න.

කි. බු."හිටිවන කුනුස්සෙක ව්‍යුර වස්කරන කුනුස්සෙක එක ය. එක් එක්කෙනා යම් කමානේ වැළැඳී හැටියට යම් කමානේ විපාකය ලබන්නේ ය."

තමුන්, අපි මූල් පාඨය වියවාය කරන්නෙමු!

මුස්.: දරුවන් පරින් කොර ව උපදින බව මට ඔරුපු කළ හැකි ය. බහිබලයේ, ඇ. මකෙවි හි 19 වෙති පරිවිශේදයේ 14 වෙති වාක්‍යය කියවන්න.

කි. බු."එකක්, යේපුද් වහන්දේ කාලාකෙට: දරුවන් නොවලක්වා මා ගෙට එන්ට ඉඩුහුරපල්ලා. ඔක් සිසාද ස්වරාග රාත්‍යය මෙදුවන්යේ යයි කිසේක."

මුස්.: මෙයින්, භුම කෙනෙක් ම පරින් කොර ව ඉපදෙන බවත්, දරු වන් ඩ්විරාග රාත්‍යයට අයන් බවත් වැටහෙනවා තේදී? මෙයෙයේගේ ව්‍යුවස්ථාව අනෙකුට කරන ලද්දේ පාවුල් වියින් බව ඔබ දන්නවාද? බහිබලයේ, ක්‍රියා හි 13 වෙති පරිවිශේදයේ 39 වෙති වාක්‍යය කරුණාකර කියවන්න:

189. බහිබලයේ, ඇ. මකෙවි 7:1,2

කි. බු.: "අදහන්නා වූ සියලුදෙයු උත්ත්වහන්නේ කරන හොටහො සියලු දැවැන් පිළිබඳ ව නීරජ්‍යා කරනු ලබයි. එයේ තුළිලාට මෝසයෝගේ ව්‍යවස්ථාව කරණහොටහො නීරජ්‍යා කරනු ලබනට තුපුරුවන් විය."

මූද්‍ර.: ඔබගෙන් ප්‍රස්ථායක් අහන්න මට ඉඩිදෙන්න. යේපුද් වහන්සේ තීවන් ව සිටිය දී කිහිවිටක නොදුවු පාවුල් ම, මෙය (යේපුද් වහන්සේ කුරුදියේ තබා ඇතු ගැසු බව කියන කළාව) මහුගේ ග්‍යාරාවයක් බව පිළිගෙන ඇතිවිට, ඔබ යේපුද් වහන්සේ මලවුන්ගෙන් තැකිව සිටින බව විශ්වාස කරන්නේ කෙයේ ද?

කි. බු.: පාවුල් එයේ පිළිගන් බව සඳහන් වන්නේ කොහේ ද?

මූද්‍ර.: බයිබලයේ, 2-තිමෝති හි 2 වෙති පරිවිශේදයේ 8 වෙති වාක්‍යය කියවන්න:

කි. බු. "මායේ ග්‍යාරාවේ ප්‍රකාරයට ද්‍රිජයේ ව-කෘත්‍යා උපන් යේපුද් ස්විජන් වහන්සේ මලවුන්ගෙන් තැකිව සිටින බව සිහිකරුන්න."

එයේ නම්, යේපුද් වහන්සේ කුරුදියේ තබා ඇතු ගැසු බවන්, එනුමා මලවුන්ගෙන් තැවත තැකිව පු බවන් විශ්වාස කිරීමට හේතුව කුමක් ද?

මූද්‍ර.: එයයි මටත් වැටහෙන්නේ නැත්තේ. ඉස්ලාමය බුද්ධියට, හොඳ තරක කෝරා බෝරා ගැනීමේ විවක්ෂණ බුද්ධියට තීයිකැන දෙන එවන ප්‍රක්‍රියාවකි: ආගමකි; අල්ලාජගේ වක්ත්‍යවරුන් සියලු දෙනා ම ඉගැන්තු ඉතාමත් පරිනු මාරුගයකි. මෙය මිට්‍යා දෘශ්‍යික ඇදහිම් වලින් හෝ අන්ධ විශ්වාසයන් වලින් හෝ අපරිනු වී නැත.

කි. බු.: මම සොයාගෙන සිටින්නේ ද මෙවැනි උනුම් ආගමක් ය!

මූද්‍ර.: එයේ නම්, 'ඡජාදජ්වල' (ඉස්ලාමය පිළිගන් බවට සාක්ෂිය) පවසා ඉස්ලාමය පිළිගන්න පසුබව වන්න එපා. පලමුව, ඉ-ත්‍රියි භාෂාවෙන් එය පවසන්න. පසුව අරාබියෙන් පවසන්න මම උද්වී වන්නෙම්.

කි. ඩැ.: "අල්ලාජ කුර (නුම්දීමට, අවනක විමට, පිහි සම්පාදනය කිරීමට) වහා දෙවිකෙනෙක් නෑ; මූහ්මිමද (සල්) තුමා අල්ලාජයේ දෙයෙනු හා වක්කාවරයෙනු බෙදි, යනු සාක්ෂි දරමි! "

"අභ්‍යන්තර අන්තරාජාහ ඉල්ලලාපු විජ්‍යතාපු ලා පරිකළපු ව අභ්‍යන්තර අන්තර මූහ්මිමදන් අඩුපු ව රුපුපු"

වක්කාවරයාණන් වූ මූහ්මිමද (සල්) තුමාගේ පැමිණීම පිළිබඳ ව බෙදිබලයේ හි අනාවැකි ඇත්තේ ද?

මුද.: ඔවුන් එය බෙදිබලයෙන් දැනගත යුතු අවශ්‍යතාවක් මුදලිමිවරුන්ට නැත. ඔබ බෙදිබලය හොඳහැටි කියවා ඇති හෙයින්, වෙනත් අවස්ථාවක ඒ පිළිබඳ ව කෙටියෙන් ඔබ සමග සාකච්ඡා කරන්නෙම්, ඉන්මා අල්ලාජ!

මෙනෑන් සිට ආරම්භවන සාකච්ඡාව
මුදලිමිවරුන් දෙදෙනෙක් අනර වූවක් වේ.

බයිබලයෙහි සඳහන් වන මූහම්මද් (සල්) තුමා

1- ආගිරවාද ලත් ඉජ්මායෙල් සහ රේසාක් දෙදෙනා!

පලමුවෙහි මුදලිම්*: ඉජ්මායෙල් සහ එතුමාගේ මව වූ හාගර, සාරාගෙන් වෙන් වී ගියේ ඇයි?

දෙවෙහි මුදලිම්*: රේසාක්ට කිරිවැරිමෙන් පසු ඉජ්මායෙල් රේසාක්ට විෂිත තහවුරු කිරීම මුහුණේ (රේසාක්ගේ) මව දැක්කා ය. එබැවින්, තම පුත්‍රයා වූ රේසාක් සමඟ ඉජ්මායෙල් ද උරුමක් කාරයෙක් විමට ඇය අකුමැකි වූවා ය. මේ පිළිබඳ ව බයිබලය මෙයේ පවත්ති:

"දදරුවා වැඩි කිරිවැරුවේ ය. රේසාක් කිරි වැරු දවයෙහි ආමුහම් මහයෝ ම-ගලා කැම්ප් පිළියෙළ කෙකෙල් ය. මිකරිය හාගර ආමුහම් නිසා වැශ්‍ය පුත්‍රයා රේසාක්ට සරදම් කරනවා සාරා යුත්‍රවා ය. එහෙයින් ඇ ආමුහම්ට කරාකෙටව: මේ දියිය සහ ඇගේ පුත්‍රයා පිටත දමා පැන්න. මක්නියාද මේ දියියගේ පුත්‍රයා මාගේ පුත්‍රයා වූ රේසාක් සමඟ උරුමක්කාර නොවන්නේයයි කිවා ය."¹⁹⁰

පලමුස්: රේසාක්ට කිරිවැරු කළ මුහුණේ වයස අවුරුදු දෙකක් විය. එවිට ඉජ්මායෙල්ගේ වයස අවුරුදු දහසයකි. බයිබලය අනුව, හාගරට ඉජ්මායෙල් ලැබෙන විට ආමුහම් 46 වෙනි වියෙහි සිටිය: රේසාක් ඉපදෙනා විට එතුමාගේ (ආමුහම්ගේ) වයස හරියට ම අවුරුදු සියයක් වූයේ ය.

"හාගර ආමුහම් නිසා ඉජ්මායෙල් වැශ්‍යකළ ආමුහම්ගේ වයස ඇසු සාමුරුද්දක විය."¹⁹¹

* මෙය බදිරියට යෙම 'පලමුවෙහි මුදලිම්, දෙවෙහි මුදලිම්' යන වචන කෙටිවායා 'පඹ. මුද.' 'ද. මුද.' යෙනුවෙන් පදනම් වේයි.

* බයිබලයෙහි ආමුහම් ඇමාගේ තම 'ආමුහම්' යනු ද 'ආමුහම්' යනු ද ඇත.
190. බයිබලයේ, උස්සන්සි 21:8-10

"හාගර ආමුහම් නිසු ඉංත්මායේල වැනි කළ ආමුහමීයේ වයස අපූ යාමුරුදෙදක එය."¹⁹¹

" ආමුහම් කමායේ පුනු වූ රේඛාක් උපදින කළ අමුරුදු සියයක් වයස ව සිරියේ ය."¹⁹²

එයේ තම්, බයිබලයේ, 'ලන්පන්ති' යෙහි ඇති 21:8-10 වාක්‍යයන්ට එම 'ලන්පන්ති' යෙහි ම ඇති 21:14-21 වාක්‍යයන් පටහුනි වේයි. මෙම බයිබල්, උන්පන්ති 21:14-21 වාක්‍යයන් හි ඉංත්මායේල, මහුගේ මවගේ උර සියෙහි සිටි දරුවෙක් ව පෙන්නා ඇතුළු; දරුවෙක් යැයි අමතා ඇතුළු.

"ආමුහම් පුදුයම නැතිට රෝටි සහ ව්‍යුර හාරනයුතුක් ගෙන හාගරයේ කළර කඩා දරුවා ද ඇට දී ඇය යන්ට නැරියේ ය
අද දරුවා පදුරුක් යට කඩාගොන් (දෙවියන් වහන්දේ ඇට කඩාගොන්) නැතිට මෙයා ඔසවා තුළී අකින් අලුතාක්ෂිතන්....."¹⁹³

මෙම වාක්‍යවලින් කුඩා දරුවෙක් මිය ගැටවිර කාලයේ පසුවෙත කරුණයෙනු පෙන්වා නැති බව පැහැදිලි ය. මෙයින් පෙනීයන්නේ ඉංත්මායේල සහ හාගර, රේඛාක් ඉපදිමට බොහෝ කළකට පෙර සාරාගෙන් වෙන් වී සිය බව ය. සියයට සියයක් ම විශ්වාසිත කුරාභානයෙහි අනාවරණය වී ඇති පරිදි, ආමුහම් කමාගේ ඉංත්මායේල සහ හාගරව කැළවා ගෙයේ බයිබලයෙහි 'පාරාන්'¹⁹⁴ නමින් අමතන මක්කාවේ හි පදි-වි කළ න. දෙවියන් වහන්දේගේ සැලුස්මේ එක් අංගයක් වශයෙන් ආමුහම්ට මෙයේ කරන ලෙස අරු කරන ලදී.

පසු ව, හාගර ජලය ලබාගැනීම පිළිස 'සඟ' 'මරවා' කදු ගැට දෙක අතර සන් වරක් ම දිවිවා ය. මෙය පසුකළෙක මූස්ලිම්වරුන් ඉටුකරන කරනවායක් බවට පත්වීය. හත් සමයෙහි හත් කරනවාය ඉවු කිරීම පිළිස ලොව සකර වටින් ම පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත මූස්ලිම්වරුන් අදවානුරුන් මෙය හක්කියෙන් පුඩු ව ඉටුකරනි. බයිබලයේ සඳහන් වන දිය උල්පන¹⁹⁵ (පිද) මක්කාවේහි තවත් ඇතුළු; එය 'හම් හම්' (Zum Zum) නමින් අමතනු ලබන්නේ ය.

191. බයිබලය, උප්පන්ති 16:16

192. බයිබලය, උප්පන්ති 21:5

193. බයිබලය, උප්පන්ති 21: 14 - 21

194. බයිබලය, උප්පන්ති 21:21

195. බයිබලය, උප්පන්ති 21:19

පසුව, ආමුහම් සහ ඉංග්‍රීසෙල් දෙපෙනා එක් වී ඇද්ධ වූ කෘෂිකාව මක්කාවේ හි නිරමාණය කළ හ. ආමුහම් ඇද්ධ වූ කෘෂිකාවට සම්පූර්ණ සංචාරය ඉටු කළ ස්ථානය සඳහන්කොට ඇති පරිදි අදවා තුරුන් නො වෙනස් ව එසේම ඇත. 'මකාමු ඉමාහිම්' (ඉමාහිම් සංචාරය ඉටුකළ තැන) නමින් අදත් එම ස්ථානය අමකුණ ලබන්නේ ය. භර් කරකව්‍යය සඳහා වෙන් වූ කාලය තුළ එම කරකව්‍යය ඉටු කිරීමට මක්කාවට පැමිණෙන මුදලිම්වරුන් ද ලොව වෙසෙන ඇත්තුන් කෝට් සංඛ්‍යා මුදලිම්වරුන් ද ආමුහම් සහ ඉංග්‍රීසෙල් කළ උදර දේවය සිහි කිරීමක් වශයෙන් (ගවයේ, එරෙහි සහ මුළුවේ වැනි) සිවුපාවුන් කපා දුන් දුර්පත් ජනනාවට බෙද දෙනු ලැබේ.

අ. මූද්‍ය: තමුන්, බයිබලයෙහි සඳහන් වන්නේ කුපකිරීම පිළිස තෙරා ගනු ලැබුවේ රිසාක් බව නේ ද?

පඩ.මූද්‍ය.: තැහැ. ඉංග්‍රීසෙල් කුපකිරීමට නියමිත දිනයෙහි දෙවියන් වහන්සේවන්, ආමුහම්වන්, එනුමාගේ එකම පුත්‍රයා වූ ඉංග්‍රීසෙල්වන් අතර හිටිපුමක් ඇතිකර මුදා කෙනු ලැබූ බව කුරාභානය පවසයි. කවද, එදින ම ආමුහම්, ඉංග්‍රීසෙල් හා එනුමාගේ නිවෙසෙහි සිරි සියලු ම පිරිමින් වරමඟේනය කරනු ලැබූ හ. එවිට රිසාක් ඉපදී සිටියෙන් තැන. බයිබලය මේ පිළිබඳ ව මෙයේ පවසයි:

"අමුහම් වරමාගු මා-යය යේදාය පරුනු ලබන භා අවුරුදු අසුහාවයක් වයස් ව සිටියේ ය. සිපුවෙෂ පුතු වූ ඉංග්‍රීසෙල්වන් වරමාගු මා-යය යේදාය පරුනු ලබන භා සිපු අවුරුදු දහුනාක් වයස් ව සිටියේ ය. එම ද්‍රව්‍යයෙහි ම ආමුහම් ද සිපුවෙෂ පුතු වූ ඉංග්‍රීසෙල් ද වරමඟේදාය පරුනු ලැබුවේ ය. ගෙයි උසන්සේ ද විදෙසීන්ගෙන් තේලට ගනු ලැබුවේ ද යන සිපුවෙෂ ශෙදර සියලු පිරිමි සිපු යමින වරමඟේදාය පරුනු ලැබුවේ ය."¹⁰⁴

විසරකට පසු රිසාක් ඉපදාන් ය. සිපු ඉපදී අවවති දින සිපුව ද වරමඟේදාය කරනු ලැබේ ය.

"අදවියෙන් විභාගයේ කම්මාට අණුස්ථා ලෙස ආඩුහම් කම්මායේ පුතු වූ රිකාස්ට අට ද වියස් වියස් වූ කළහි තුළ වර්තමේන්දාය සකැඳාය. ආඩුහම් කම්මායේ පුතු වූ රිකාස් උපදින යා අවුරුදු සියයස් වියස් ව සිටියේ ය"!!"

මෙයේ හිටිපුමක් ඇශ්‍යිකර මූදා කබනු ලැබූ (වර්තමේන්දාය සහ කුප් කිරීම කරනු ලැබූ) කළහි ආඩුහම්ගේ වියස අනුත්වයක් ද ඉෂ්මායේල්ගේ වියස දහනුනක් ද විය. රිකාස් රිට වසරකට පසු ඉපදුනේ ය. එවිට ආඩුහම්ගේ වියස අවුරුදු සියයක් විය.

වික්ත්සවරයාණන් වූ මූහ්මිමද (පල්) තුමා ඇතුළු ව ඉෂ්මායේල්ගේ පරම්පරාවෙන් පැවත එන්නන් ද ලොව වෙශෙන මුළු මුස්ලිම් ජනකාව ද මෙම වර්තමේන්දායට අදාළ හිටිපුම කෙරෙහි අධිවන්තුරුත් විශ්වාසයෙන් සිටිනි: ඔවුන්ගේ සලාකයන් හි, අවුකරින් දිනපතා ඔවුන් ඉවුකරන පස් වේල් සලාකයන් හි ආඩුහම් හා එනුමාගෙන් පැවත එන්නන්ට ද, මූහ්මිමද (පල්) තුමා හා එනුමාගේ පැවත එන්නන්ට ද ප්‍රාරාථනා කරනි.

දේ. මූස්.: බහිබලයේ, උත්පත්ති හි 22 වෙති පරිවිශේදය කුපකිරීමට සිටියේ රිකාස් යනුවෙන් යදහන් කරයි!

පල. මූස්.: මම එය දනිමි. නමුන් එහි පරස්පර විරෝධී තන්ත්වයක් ඇශ්‍යි බව ඔබ දැනගත යුතුයි. එහි, "..... තුළු එකම පුතු වූ රිකාස්" යනුවෙන් ඇත.

එකල, ඉෂ්මායේල්ගේ වියස අවුරුදු දහනුනක් වන හෙයිනුන්, රිකාස් කවිතක් නො ඉපදුනු හෙයිනුන්, "ශ්‍රාවී එකම පුතු වූ ඉෂ්මායේල්" යනුවෙන් නොවෙයි ද සයහන් විය යුත්තේ. රිකාස් ඉපදුනු කළ ආඩුහම්ට දර්වන් දෙදෙනෙක් වෙයි. යුදෙවිවන්ගේ රාත්‍රිවාදය තීසා ම බහිබලයේ, 'උත්පත්ති' හි ඇති 22 වෙති පරිවිශේදයේ තිබුණු 'ඉෂ්මායේල්' යන තම සම්පූර්ණයෙන් ම 'රිකාස්' යැයි වෙනස් කරනු ලැබේ ය. නමුත්, සත්‍යය

කුමක් ද යනු පෙන්වා දීම පිළිසි 'එකම කුතුයා' යන වාක්‍යය, අල්ලාස් ආරක්ෂාකාට කැඩුවේ ය; එයින්, කුපකිරීමට අයන් තැනැත්තා ඉජමායේල් බවට පැහැදිලි වන්නේ ය.

"..... තුළී ව-යය බොහෝ සෙයින් වැඩිකරන්නෙම්." යනුවෙන් බයිබලයේ, උත්පත්ති, 22 වෙනි පරිවිශේදයේ 17 වෙනි වාක්‍යයෙහි පදනම් වෙයි. මෙම වාක්‍යය, රීට කළීන උත්පත්ති, 16 වෙනි පරිවිශේදයේ 10 වෙනි වාක්‍යයෙහි සඳහන්වන ඉජමායේල්ට ය යෙදෙන්නේ. ඒ අනුව, බයිබලයේ, උත්පත්තිහි 22 වෙනි පරිවිශේදය සම්පූර්ණයෙන් ම ඉජමායේල්ට නොයෙදෙයි ද? "මම ඔහු මහය ජාතියක් කරන්නෙම්" යන වාක්‍යය දෙවරක් ම ඉජමායේල් වෙනුවෙන් බයිබලයෙහි සඳහන් වී ඇතු. බයිබලයේ, උත්පත්ති හි 17 වෙනි පරිවිශේදයේ 20 වෙනි වාක්‍යය ද 21 වෙනි පරිවිශේදයේ 18 වෙනි වාක්‍යය ද බලන්න. මෙම වාක්‍ය කිහිපයේ රීසාකට යෙදෙන්නේ තැනි බව පැහැදිලි ය.

අද. මුද්.: පුදෙවිවන් හා ශ්‍රීජතියාතින් ඉජමායේල්ට වඩා රීසාක් උසස් බව අදහස් කරති. රීට සේතුව හාගර පහන් තත්ත්වයේ වූ වහල් තැනැත්තියක් වීම ය.

පල. මුද්.: මවුහු පැවිසු නමුන්, බයිබලය එලෙස නොපවයයි. බයිබලය කුමක් පවයන්නේ දැ ද බලන්න:

"ඡ්‍රතිට ස්වාමීන් වහනයේයේ විවහය ඔහු (ආමුහම්) වෙනම පැමිණ: මොහු (දමියකයේ එලියෙකර) තුළී උරුමක්කාරයා නොවන්නෙයි; තුළී ඇඟලන් සික්මෙන කෙනෙක් ම තුළී උරුමක්කාරයා වන්නේ යයි සි ය."¹⁹⁸

මෙම අනුව ඉජමායේල් ද ආමුහම්යේ උරුමක්කාරයෙක් වන බව පැකගෙයන් තොර ව පැහැදිලි වන්නේ ය.

මෙම බයිබල වාක්‍යයන් කියවා බලන්න:

"කට ද, ස්වාමීන් වහනයේයේ ද්‍රුකායා: තුළී ව-යය ගණන් කළ නොහැකි තරම් සමුහයක් වන පිළිසි බොහෝ සෙයින් වැඩිකරන්නෙම්පි ඇට සි දේක."¹⁹⁹

"මම ඉංග්‍රීසෙල් කැනක් බූජි බද ඇසිමි. බලව, මුළුට ආක්රවාද කෙළේම්, මුළු යථාකරණීන් අතිකෘතීන් වැඩිකරන්නෙමි: මුළුට දව අධිපතීන් දෙලාජ දෙනෙක් උපදින්නෙයි ය, මම මුළු මහය් රාජියක් කරන්නෙමියි."

"දියෙන් පුතුයා බූජි බිජය බැවින්, මුළුගෙන් ද රාජියක් කරන්නෙමියි ආමුහමිට කිසේක."²⁰⁰

"හැඩිට මෙයා මහවා බූජි අතින් අලා ගතින්න. මක්නියාද මම මුළු මහය් රාජියක් කරන්නෙමියි කිසේක."²⁰¹

"මුළුභායෙකුට ප්‍රිය වූ කැනුජ්ජියක් ද අප්‍රිය වූ කැනුජ්ජියක් ද වන හාරයාවන් දෙදෙනෙක් ඇත්තම්, ප්‍රිය වූ කැනුජ්ජියක් අප්‍රිය වූ කැනුජ්ජියක් දෙනෙනා ම මුළු නියා දරුවන් විදුලිව තම්, අප්‍රිය වූ කැනුජ්ජියක් මුළු පුතුයා ආලුදුලා වනෙන් තම්, මුළු තමා සැන්නක දෙපල කමායේ පුතුයෙක් උරුම කරනෙන කළුපි ආලුදුලා ව සිටින අප්‍රිය වූ හාරයාවයේ පුතුයා වෙළුවට ප්‍රියඩු හාරයාවයේ පුතුයා ආලුදුලා මෙන් නීයම තොකළ පුදු ය. අප්‍රිය වූ කැනුජ්ජියක් පුතුයා තමා සැන්නක සියලුලෙන් දෙනොවනුයේ දීමෙන් මුළු ආලුදුලා නොව සිදිගන පුදු ය. මක්නියාද මුළුයේ ගැස්කියේ පටන්නෑන්ම මුළු ය: ආලුදුලායේ වාසි නොවන මුළුට අයිතිය."²⁰²

ඉස්ලාමය, 'රේසාක්ට සහ මුළුගෙන් පැවතු එන්නන්ට දෙවියන් වහන්සේයේ ආක්රවාද තිබේ ය' යන්න ප්‍රකික්ෂේප තොකරයි. නමුත්, දෙවියන්වහන්සේයේ (මහ රාජියක් කරන්නෙමියි) පොරොන්දුව තිබුනේ ඉංග්‍රීසෙල්ව ය. පසුකළෙක සියලු ම විස්තාවරුන්ගෙන් අවසාන විස්තාවරයා වූ මුහුම්මද (පල) තුමා රන්මය ලැබුවේ ද එක්මායේ පරම්පරාවෙහි ය.

දෙ. මුද්.: එහෙත්, ප්‍රියත්වාතීන් සහ පුදෙවිවන්, ඉංග්‍රීසෙල් තීක්ෂණුකුල තොවු, අවරාතක පුතුයෙක් බවට වාද කරයි.

පඹ. මුද්.: මුදුහු එසේ වාද කළ හැක: පැවතිය හැක. නමුත්, බයිබලය එසේ වාද තොකරයි: තොපවසයි. ආමුහම් වැනි ඉතා ගේෂ්ප උතුම්

200. බැඩිලෙස්, උපදෙස් 17:20
202. බැඩිලෙස්, උපදෙස් 21:18

201. බැඩිලෙස්, උපදෙස් 21:13
203. බැඩිලෙස්, උපදෙස් 22:15-17

වික්ත්‍යවරයෙක් තීක්‍රී ටිරෝධී ලෙස හාරයාවක් තබාගත්තේ කෙසේ ද? විවාහයට පිටතින් දරුවෙක් ලබාගත්තේ කෙසේ ද? මෙය කෙතරම් අයිත්තිත වාදයක් ද?

බයිඛලය පවසන්නේ මෙයයි:

"... හාරපි ඩමාගේ දේ මු ඕස්පරිය හාරප ගෙන ඩමාගේ පුරුෂයා මු ආමුහමිට හාරයාවක් කොට (සරණ) පාවා දැන්නා ය."²⁰⁴

කළුදීන් පුරුෂයෙක් සහ මිසරයේ උත්තියක් වන විදේශීකයින් දෙදෙනෙකුගේ මෙම විවාහය, එක් මනුෂ්‍යයෙක් සහ ඔපුගේ පියාගේ දියණිය (එතම් එම මනුෂ්‍යයාගේ සහෝදරිය) අකර වන විවාහයට වඩා තීත්තානුකුල නොවෙයි ද? බයිඛලයේ වාක්‍යයක් ආමුහමි එතුමාගේ සහෝදරිය විවාහ කරගත් බව පවසයි. පුදුමාකර පුවතක් වන මෙය ආමුහමිගේ ඇත්තක් හෝ බොරුවික් විය හැකි ය; නමුත් බයිඛලයේ හි ඇත, කියවින්න:

"අදුරස් ඇ (සාර) ඇජ්ජෙන් ඔ මාගේ සහයෝධිය, මාගේ පියාගේ දුවිය; ණුම්බ මාගේ ඔපුගේ දුවි නොවේ ය; ඇ මාගේ හාරයාව මුවිය ය."²⁰⁵

තව ද, 'ඉජමායෙල්' යන නම ද තෝරාගනු ලැබුවේ අල්ලාභ තියින් ය; බයිඛලය මේ ගැන මෙසේ පවසයි:

"ඇවාමින් වහන්දයෙන් දුකයා: (හාරපට) බලව, තුළ ගරහණීට පිටයි, පුත්‍යයෙනු විදන්තීය; ඇවාමින් වහන්දයෙන් තුළේ පිඩාව ඇපු හෙයින් මුපුට ඉජමායෙල් යන භාමිය තබාපත්තා."²⁰⁶

'ඉජමායෙල්' යන නමේ තෝරුම වනාකි, 'දෙවියන් වහන්දයේ ඇපුම්කන් දෙන්නේ ය' යනු වේ. ඉජමායෙල් අවරාතක පුත්‍යයෙක් බව බයිඛලයෙහි කොතුනාක සටහන් වි කියේ ද?

204. බයිඛලය, උප්පන්සිය 16:3

205. බයිඛලය, උප්පන්සි 20:12

206. බයිඛලය, උප්පන්සි 16:11

දෙ. මූස්.: බයිබලයේ කොනැනකවත් පටහන් වී තැන!

පඹ. මූස්.: ඉංගමායේ සහ රිසාක් ඉපදිමට බොහෝ කළකට පෙර අල්ලාහ් ආමුහම් සමග හිටිසුමක් කළේ ය. එය ගැන බයිබලය මෙයේ සඳහන් කරයි:

"..... හිජරයේ ගැඹාව පටන් මහන් ගැඹාව, එහම්, ප්‍රාන් ගැඹාව දැක්වා හිජෙන්නා වූ සෞඛ්‍යිවරුන් ද ශාන්තියිවරුන් ද කෘෂිකි වරුන් ද හිජ්‍යිවරුන් ද හෙරියිවරුන් ද රෙතාවරුන් ද අමෝරිවරුන් ද කානාතිවරුන් ද හිරකාහිවරුන් ද යෙමුහිවරුන් ද සහ්කක හේ දේශය තුළු විජයට දීමිනි සියෙක."²⁰⁷

(ආමුහම්ගේ පුත්‍රයා වූ) ඉංගමායේ පරම්පරාවට අයන් හියල්ලයේ ම පසුකළුක පදිංචි කරනු ලැබූවේ මෙම නයිල් ගහ පටන් යුපුරටිස ගහ දක්වා වූ අරාබියේ මහන් ඩුම් ප්‍රදේශයේ නොවේයි ද?

දෙ. මූස්.: රිසාක් සහ මහුගෙන් පැවත එන්නන්ට හිජිය ඇමුයක් පොරෝන්දු නොවූ බව ද ඔබ අදහන් කරන්නේ?

පඹ. මූස්.: රිසාක් ද දෙවියන් වහන්දේගේ ආයිරවාද ලක් කෙනෙකු බව මුදලිමිවරුන් වන අපි පිළිගතිමු; ඒ හැර, එය අපි ප්‍රතික්ෂේප කරන්නේ තැහැ.

බයිබලයේ මෙම වාක්‍යයන් හියවන්න:

"තුම විදෙසි ව වාය කරන දේය වන මූර් කානාන් දේය තුමට සහ තුනින් පසුව තුළු (රිසාක්න්) විජයට යදාකාල උරුමියක් කොට දෙන්නෙමි; ඔම ද මුළුන්ගේ දෙවියන් වහන්දේ ව හිටන්නෙමියි සියෙක."²⁰⁸

මෙම වාක්‍යයනි, ආමුහම් කානාන් දේශයේ වාස්‍ය කරන 'විදෙසිකායක්' ලෙස සඳහන් වී ඇති බව පෙනෙනවා නේ ද? නමුත්, නයිල් සහ යුපුරටිස

ගංජා අතර එතුමා 'විදෙශිකයෝ' ලෙස සඳහන් නොවේ. එබැවින්, කළදීන් කෙනෙක් වශයෙන් එතුමා 'පුද්ධිවින' යනුවෙන් සඳහන් කිරීමට වඩා 'අරුවිකුරයෝ' යනුවෙන් සඳහන් කිරීම උච්ච වේ.

දෙ. මුද්.: නමුත් බයිබලයේ, උත්පන්ති හි 17 වෙති පරිවිශේදයේ 21 වෙති වාක්‍යය අනුව දෙවියන් වහන්සේ රිකාක් සමග හිටිපුමක් ඇතිකරගත් බවයි මට වැටහෙන්නේ!

"උහෙක් මායේ හිටිපුම එන අවුරුදුවද නියම කාලයදී සාරු තුළුව වද්‍යන්නාවූ රියාක් සමග පිහිටුවන්නාමිය කියයි."

පළ. මුද්.: මෙයින්, ඉෂ්මායේල් බැහුරකර ඇති බව ඔබ අදහස් කරන්නේ ද? අල්ලාජ කිහිදු හිටිපුමක් ඉෂ්මායේල් සමග නොකරන බවට බයිබලය කොතුනාක හෝ පවතන්නේ ද?

දෙ. මුද්.: බයිබලයේ කොතුනකවත් මෙවැනි පැවසීමක් නොමැත.

පළ. මුද්.: දැන්, මගේ අදහසට අදාළ තවත් සාක්ෂි රෝගක් බයිබලයෙන් උප්තවා පෙන්වනු කැමැත්තෙමි.

2 - වක්නෑවරයෙක් පිළිබඳ වූ යෙරෙමියාගේ මිමිම!

බයිබලයේ, යෙරෙමියා මෙයේ පවතයි:

"සමාදනය ඇතා අනාගත වාක්‍ය හියන අනාගත ව්‍යුහ කෙනෙක් ඇදිද, ඒ අනාගත ව්‍යුහයේ ව්‍යවහාර ඉතුළුවනා ඔ මිශ්‍ර භාජනීන් ප්‍රහාරයේ විසින් එයින් එයින් අනාගත ව්‍යුහයේකෙනෙකු බව පෙන්යන්නේ යයි අනාගත ව්‍යුහයේ යෙරෙමියා සිටිය ය."²⁰⁹

ඉස්ලාම් යනු ගාන්තිය හා සමාදනය - මැයිමිකාරයා සහ මිශ්‍රයේ මැටිම අතර සමාදනය යන අර්ථය වේයි. යෙරෙමියාගේ මෙම අනාවැකිය

යේපුද් වහන්සේට ගැලපෙන්නේ නැතු. මක්තිසාද, යේපුද් වහන්සේ ම තමා සමාදනය වෙනුවෙන් නොපැමිණි බව පවතා ඇති බව බහිබලය සඳහන් කරයි:

"පොලොවට සමාදනය දෙන පිකිස මම ආවේණියි තුම්ලා සිකුවාදී? එය නොව, ජේද උපද්‍රවා පිකිසයයි තුම්ලාට සියමි. මක්තිසාද සිංහික් පටන් එක යෙයක පිටින පර්දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධ ව ඇත්තෙනෙක් ද ඇත්තෙනෙකුට විරුද්ධ ව දෙදෙනෙක් යේද ව පිටිනෙක් ය. පියා පුත්‍රුයාට් පුත්‍රුයා පියාවක් මුළු දුව්‍ය දුව්‍ය මුළුවක් නැත්ද යෙහෙකිවන් යෙහෙකි නැත්දවන් විරුද්ධ ව ජේද වන්නේයයි සියෙක."²¹⁰

"පොලොවටි සමාදනය දෙන්ට මම ආවේණියි නොපිකළා. සමාදනය නොව කැඩිවික් දෙන්ට ආවේණි."²¹¹

3 - ඡිලෝ (SHILOH) පැමිණෙන තෙක්

යාකොට් මරණයට පත්වීමට පෙර තම පුත්‍රයන්ට දුන් පරිකුවිය මෙයයි.

"එවිට යාකොට් සමායේ පුත්‍රයන් කැදවා: මූඛ යාලයදී තුම්ලාට පැමිණන්ට සිංහන ද තුම්ලාට දන්වන පිකිස රැකවායළා."²¹²

"ඡිලෝ එනෙක් දුටු නොරෝන් ජයකාන්තායවන් මිශ්‍රයේ පාද අනරෝන් ආණුකාර්යාලේ ගැරුයටියවික් පහනාවන්නේ ය. මුළුමා වර්යයන්ලේ සිකරුකම මිශ්‍රව වන්නේ ය."²¹³

ඡිලෝ යනු නගරයක නමක් ය. එහෙන්, එහි තීයම පෝරුම සමාදනය, යාන්ත්‍රිය හා සාමය නම් වේ. වෙනත් ආකාරයකින් පවතන්නේ නම් එය ඉඟලාම් වේ. එයෙනාම්, මෙය කිහිපෙන් නගරයකට අයන් නමක් බව කිව නොහැකිය; එයේ කිම උරින නොවේ. එය යම් නොනෙක් වෙනුවෙන් භාවිතාකරන්නේ නම් 'සලුවාහ' (shaluah)(Elohim - ඉලෙහිම්) යන විවනයෙන් නිහිටුවක් වනු ඇත. එට (අල්ලාහ්ගේ) වක්කාවරයා යැයි කියනු ලැබේ.

210. බැඩිලජ, අ. ප්‍රක් 12:51-53

211. බැඩිලජ, අ. මැයි 10:34

212. බැඩිලජ, උස්පත්‍ර 49:1

213. බැඩිලජ, උස්පත්‍ර 49:10

එඩුරින්, රිසාක්ලේ පරමිපරාවෙන් පැමිණි උග්‍රායෙල් වක්ත්තවරුන්ගේ පෙළපත මිලයේ පැමිණි විගස තැවතිය යුතුවේ. මෙම අදහස පහත දදහන් කුරාන් වාක්‍යයට එකඟ වී ඇත:

බයිජලඟයේ, යොරෙලියා 31 වෙති පරිවිශේදයේ 36 වෙති වාක්‍යයනි
විස්තරසාධක ක්‍රියාව සමාරුකාලීන විනාශ කළ හැකි බව අනුතුරු
අග්‍රාමයක් කොට ඇත්තේ ය. එය මෙයේ:

“ఈ నీయిక తొ క్రిరెడ్యస్ పాల్మిటాషన్ రూపాయిల్ వి-యస్ కుదివిత తొ క్రిరెడ్యస్ రమియస్ వి లోహిలేనా ల్రెస పాల్మిటాషన్ రూపిస్ యొమిస్ విఫల్సాయ క్లియబ్ అండ్క్.”

මෙම අදහස ම යේදුයි විහැත්තේ ද ප්‍රකාශ කොට ඇත්තා

“ଠକ୍ ଲିଙ୍ଗ ସୁଧିଲାପ ତିଥ କିମ୍ବା - ଅର୍ଦ୍ଦିଯନ୍ ମିହନ୍ତିରେତେ ରୁଦ୍ରାଯ ସୁଧିଲାକେନ୍ ଫୁଲାପ ଆପାତ ଏହି ଏହି ଉପଦ୍ୱିତୀ ରୁଦ୍ରିକାମାତ୍ର ଅନ୍ତରେ ଉପରେଇବୁ ।”¹¹⁵

4 - බෙක්කා*යනු මක්කාව වේ!

අභ්‍යහම් සහ එකුමාගේ පුතුයා වූ ඉතුමාගේල් දෙදෙනා විසින් තීරමාණය කරන ලද ඇද්ධ වූ කැබාව මක්කාවෙහි ඇත. 'මක්කා' යන නම කුරුඹානයෙහි (48 වෙනි පරිවිශේෂයේ 24 වෙනි වාක්‍යයෙහි) එක් වරක් පමණක් දඟහන් වී ඇත. මක්කාවට යෙදෙන කවන් නමන් නම් 'බක්කා' වේ. මෙය ද කුරුඹානයේ 3 වෙනි පරිවිශේෂයේ 96 වෙනි වාක්‍යයෙහි මෙයේ සඳහන් වී ඇත.

214. ಫಲಾರ್ಥಿ 2:133

215. అమెరిక, q. గెండ 21:43

* என கிடை (எப்போது) விழையக் Baca' அடி விழை நாடு. ஏ வினாவிட ஆசை வில்லை' அடி விழை வீ. என் விழை The Holy Bible (king james version 1611) சில விதைகள் "Who passing through the vally of BACA make it a well; the rain also filleth the pools." - விதை: Psalms 84:6

"(දෙවියන් නැමුදුම් කිරීම පිංිග) මිනිසුන් උරදයා වෙත් තරු ලද ප්‍රථම එශ්ඨර ගැඹුරින් ම බක්කා වේ (ඩිස්කාව්) පිහිටා හිටේ. එය හාතා සම්පන්න ය. සහල ගෝ වැඩියනට ම සංශෝධි මින් ද වින්නේ ය."

වියම රත්ක සිද්ධියක් නම් මෙම 'බක්කා' යන විවෘත වක්න්වරයාණන් වූ ද්‍රින් (අලෙල) තුමා විසින් බයිබලයේ, හිතාවලිය 84:6 හි සඳහන් කොට හිටිම ය.

"මිවිෂු ටැලිලේ (Baca) මිවියාවන තැදින් යමින් එය උල්පන් ඇක් ඉහිජ් තරගනිසි; එස් ය, ප්‍රථම වර්ෂාව එය ආකිරවාදවලින් වියයි."*

මෙහි සඳහන් වන දිය උල්පන (ලිඳ) 'සම් සම්' (Zum Zum) යන නම්න් අදන් ඇද්ද වූ කෙකාව අසල හිටේ.

5 - මගේ ක්‍රිත්‍ය ලොවට දත්තන මාලිගය !

අපි බයිබලයේ, යෙසාය හි 60 වෙති පරිවිශේදයේ

- 1) "නැහිට බැංකුලියන්න, මිකිනියාද තුළි ආලෝකය පැමිණුණෙය, යවාමින් වහන්සේයේ ගෙජප ද තුළි සෙරෙහි උදිය."**

මෙම බයිබල වාක්‍යය අල් කුරානායේ 74 වෙති පරිවිශේදයේ වාක්‍ය
1 - 3 සමග සංසන්ධ්‍යය කොට බලන්න:

("සත්‍යවෙන්) පොරවිගෙන ඉන්නා නැඟුස්කාගෙන්නි, ඔබ අවදි එ (රත්නට) අනැඹුරු හගවුනු මැනවි. නව ද මෙයේ දෙවියන් (මහජාතා කොට) විශ්විමිස කරනු මැනවි."

- 2) "එළයේ, පොලොව අන්ධිකාරයෙන් ද ජනයේ නාද අන්ධිකාරයෙන් ද වියනු ලබන්නා ය. තුළියේ තුළි සෙරෙහි යවාමින් වහන්සේ උදිවන යෙක.

උත්වහසුයෙන් ගෙරස ද තුළ කොරපි පෙනෙන්නේ ය."²¹⁷
 ආමුහම් ද යේපුද් වහන්සේ ඇතුළ ව අනෙක් සියලු ම වක්ත්වාවරුන් ද කරුණා දායාවෙන් පුතුව ලොවට දේශනා කළ එකදේවන්වය ලෙසවැදයෝ අමතක කළ හ; එබැවින් ලොව පුරා ආධ්‍යාත්මික අන්ධකාරයක් පැහැර තිබුණි. එවැනි අවධියක අවසාන වක්ත්වාවරයාණන් වූ මුහුම්මද (සල්) තුමා පැමිණිය හ.

- 3) "ජාතින් තුළේ ආලෝකයට ද රෘතිරුන් තුළේ උද්‍යෝග ද එනවා ඇතුළ."²¹⁸
- 4) "තුළේ ඇය තිසවා වත්කර බොපන්න. මුළුන් සියලුවෙකු රුහු වි තුළ ගෙට එකි"²¹⁹

වසර විසිනුනකටත් අඩු කෙටි කාලයක් තුළ මුළු අරාබිකරය ම 'අල්ලාජ හැර වෙන දෙවිකෙනෙක් නැතු: මුහුම්මද (සල්) තුමා ඔහුගේ වක්ත්වාවරයා වෙයි' ධරිය යටතේ එක්සිජ විය.

- 5) "... මුහුම්ද සම්පාදන තුළ වෙන භැරි එන්නේ ය. ජාතින්යේ වර්තු ද තුළ ගෙට පැමිණුන් ය."²²⁰

ගතවරුයක් ගතවත්තාට පෙර ඉස්ලාමය බවහිරයේ ස්ථාන්ස්ථායට ද, නැගෙනහිරයේ ඉන්දියාව හා වීනය දක්වා ද පැහැර හියේ ය. ස්‍රීජතියානි (මිට්‍යා ලැබික) ආධිපත්‍යයේ වැදගත් ප්‍රමිතස්ථානයක් වූ උතුරු අපිකාව ද ඉස්ලාමය පිළිගන්නේ ය

- 6) "මුළු යම්මුහයකින් ද තිදියන් සහ එසාපි කරුණ තිව්වනෙන් ද තුළේ ස්ථානය පිළිගන්නේ ය; පෙනායන් මුළුන් සියලුවන් එනවා ඇතු. මුළුන් රුන් ද සාචිවකුම්වල් ද ගෙනුවින් ස්ථානීන් වහන්යෙන් ප්‍රකාශ ප්‍රකාශ කරනවා ඇතු. "²²¹

217. බහිබලයේ, යෙසායා 60:2

218. බහිබලයේ යෙසායා 60:3

220. බහිබලයේ, යෙසායා 60:5

219. බහිබලයේ, යෙසායා 60:4

221. බහිබලයේ, යෙසායා 60:6

- 7) "සේදර හි පියපු එහ බැවත රැකිල් තුම් වෙනම රැකරුණ ලැබේ. නොමැයාක හි බැවතටට තුම් සේවිය කරයි. උන් මාගේ ප්‍රාත්‍යාගය පිටත පැමිණ පිළිගනු ලැබේ. මම ද මාගේ තේරුයේ කෘෂ්‍යය අල-කාර කරන්නේමි."²²²

(අරානීකරයේ) කේදුරගේ බෙදී පිරිසි ගොස සිටිය ගෝජ්‍යයන් මූහුම්මද (සල්) තුමා ටිසින් සමඟ කරනු ලැබූ හ. "මාගේ තේරුයේ ගෘහය" යැයි මෙහි සඳහන් වන්නේ මක්කාවෙහි ඇති අල්ලාභගේ ගෘහය වෙයි. ඒ හැර ක්‍රිස්තියාති අරථ ක්‍රිස්තාවාරයටරු පිකා සිටින යේපුජ් වහන්දේගේ දේවිස්ථානය (church) නොවෙයි. කේදුරගේ ගම්බද ප්‍රදේශ විසින් සමන්විත රට (දැනට සුවිධි අරානීයාව) පමණය අද ලොවෙහි ම (ක්‍රිස්තියාති) දේවිස්ථානයේ ආනුහාවයට යටත් නො වී ඇත්තේ.

- 8) "දානීන්ගේ විජ්‍ය තුම් ගෙට ගෙනෙන පිළික ද ඔවුන්ගේ රුස්න් පෙරදුව එන පිළික ද තුම් ඇරඹි ය දවල නොවයා තිකරම් ඇරි සිංහී."²²³

මක්කාවේ හි පිහිටි ඇද්ධ වූ කාබාව අවට මස්ටීදය (Mosque) විසර 1400කට පෙර සියලු ම පිළිම ඉවත්කොට, මූහුම්මද (සල්) තුමා ටිසින් ඇද්ධ පවිතු කොට ඇතු. දැන් එම මස්ටීදය ය දවල දෙකෙහි ම විවිධ ව ඇතු. එය වෙත පාලකයන් ද නොයෙකුත් හාභා කජා කරන නාහා රාතින්ට අයන් ජනයින් ද පැමිණීම අදන් දක්නට ලැබේ.

6 - කොටළුවන්ගේ රථය සහ ඔවුන්ගේ රථය !

බහිබලයේ, යෙකායා හි සඳහන් වන දේවරාගයකට අයන් මිනිසුන්ත් ගැන අපගේ සැලකීම යොමු කරමු.

"හට ද ඔවුන් රථයක් සමඟ අයවාරෝහකයින් දෙන්නා ද කොටළුවන්ගේ රථයකි හා ඔවුන්ගේ රථයකි මිනුකෘෂ්‍යන් ණැඩි එනවා දකින කළ ඉහා මිනුකෘෂ්‍යන් ම ඇපුමිකන් දෙන්නා යයි සියෙකු."²²⁴

222. බහිබලයේ, යෙකායා 60:7
224. බහිබලයේ, යෙකායා 60:11

සාරුණායර මෙම පොන් අවස්ථාවේ 39 බලන්න.

මෙම වාක්‍යයහි සඳහන් වන කොට්ඨත්තේ රජයෙහි තැගි පැමිණියේ කුවිදී? ඉරුදින පාසල් ශිජායින් සියලු දෙනා ම මහු කුවි ද සි දතිති. ඒ වෙන කෙනෙක් නොව යෝජුයේ වහන්සේ ය. මේ පිළිබඳ ව බයිබලයේ, යු. යොහන් 12 වෙනි පරිවිශේදයේ 14 හා 15 වෙනි වාක්‍යයන් පැහැදිලි ලෙස පවසයි:

"පියායාත් දියණියනි, සය නොවි. බලව, තුම් රජ කොට්ඨ පැවතවිණු පිට තැගි එන යෙකුදී ලියා සිංහ භැවියට යෝජුයේ වහන්සේ කොට්ඨ තරුණයා ලැබ උ පිට පිදානස යෙක."

එයේ තම්, පොරුන්දු වූ පරිදි එම ඔවුවන්තේ රජයෙහි තැගි පැමිණියේ කුවිදී? මෙම පෞජ්ජාවන් වක්ත්තවරයා කවරුද යනු බයිබල් පාඨකයේ නොබලා ම හියහා: ඇත්තෙන් ම කුවින්ට එකුමා නොපෙනුණේ ය. ඒ වෙන කෙනෙක් නොව වක්ත්තවරයාන් වූ මුහුම්මද (සල්) තුමා ය. මෙයේ නීගමනයකට පැමිණිම එකුමාට නොයෙදෙයි තම්, මෙම අනාවැකිය කවිතන් ඉහු නොවුන බව අදහස් වේයි.

තවද, බයිබලයේ, යොයායා 21:13 හි "අරුණිය ගැන දිවා ප්‍රකාශනයය" තමින් සඳහන් කොට සිකිම අපි කළුපනා කළපුනු කරුණකි. මෙම දිවා ප්‍රකාශනය තම්, අරුණිකරයේ වෙසෙන මුදලිම්වරුන්තේ ද දැන් මුදල ලොවම වෙසෙන මුදලිම්වරුන්තේ ද වැදගත් විගණීමක් ව ඇත්තේ, ඉද්ලාමයේ පණිවිධිය ලොව අස්සක් මුල්ලක් තැර ගෙන යුම ය.

බයිබලයේ මෙම වාක්‍යය සියවන්තා:

"ඡෙමා දේශයේ වැඩියෝ පිපාය ඇත්ත්තාගේ පෙරමගට වැඹුර ගෙනාවිය. පලායන අය වෙන කැම යෙකන ආවිය."²²⁵

මෙහි සඳහන් වන නොමා දේශය වක්ත්තවරයාන්න් වූ මුහුම්මද (සල්) තුමා තම අනුගාලිකයන් සමග (මක්කාවෙන් නික්ම) පදිංචියට හිය මදිනා දේශය විය භැකිය. මෙයේ එහි හිය සියලු දෙනාට ම, එක්

එකකොනාට ම මදිනාවේ වාසය කරන්නෙක් සහෝදරයෙක් කරනු ලැබිය: ඔවුන්ට කුම් නීම් හා ඉංම් හිටුම් ද සපයන ලදී.

තව ද බයිබලයේ මෙම වාක්‍යයන් කියවන්න:

"මක්නිසාද ඔවුනු සහි ඉදිරියෙන් ද ඇදගස සහිව ඉදිරියෙන් ද භැං කැඩු යුත්තා ඉදිරියෙන් ද පුද්ධයේ කදකම ඉදිරියෙන් ද පලාකියෝ ය."²²⁶

මෙම වාක්‍යය, වක්නෑවරයාණන් වූ මුහුම්මද (සල්) තුමා සහ එනුමාගේ අනුගාලිකයන් කෙනරම් සයානක හිංසා පිඩාවන්ට ලක් වී මක්කාව හැර මදිනාවට හියේ ද යනු විස්තර කරයි.

මෙම බයිබල වාක්‍යය කියවන්න:

"මක්නිසාද ස්වාමීන් වහන්සේ මට කට්ඨානුව: ඇලිකාරයෙකුන් ආවුරුදු ලෙස කාම ඇවුරුදුකින් ගේදර හි මූල ස්වරා නැති ව යන්නේ ය."²²⁷

(මක්කාව හැර ද මදිනාවට තික්ම හිය) 'හිතරාන්' ගමනාට හරියට ම වහරකට පසු මිල්‍යා දෘශ්විකයන් වූ අරානීන් (කේදරගේ ගෝජ්විකයන්) 'බද්ර' හි ඇති වූ පුද්ධයක දී මුස්ලිම්වරුන් විසින් අන්ත පරාරුවට පත් කරනු ලැබූ හ: රට පසුව දිනෙන් දිනම ඔවුන්ගේ ගක්කිය බිඳ වැළවන්නට වියේ ය.

අවසාන වගයෙන් බයිබලයේ යෙකායා හි මෙයේ සඳහන් වෙයි:

"සේදර පුත්‍රයන්ගේ බලවත්කායන් වූ දැනුකාරයන්ගේ ගණනාන් අකිරී අය ස්වාමී වන්නේ ය. මක්නිසාද ඉග්‍රායල්‍යෙන් දෙරි වූ ස්වාමීන් වහන්සේ එය වදුලෙන්කැඳී සිටිය ය."²²⁸

සේදර ඉංමායල්‍යෙන් දෙවිනි පුත්‍රයා ය.²²⁹ මොසුලේ පරම්පරාවෙන් අවසාන ව පැමිණියේ වක්නෑවරයාණන් වූ මුහුම්මද (සල්) තුමාලෙක්

226. බයිබලයේ, සෙපාය 21:15

227. බයිබලයේ, සෙපාය 21:16

228. බයිබලයේ, සෙපාය 21:17

229. බයිබලයේ, උප්පාස්ස 25:13

ය. මූහුම්මද (සල්) තම පණිවුචිය ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාවේ හි දී, කේදරගෙන් පැවති එන්නන් රිට විරුද්ධ ව නැඟී සිටිය හ; මූහුම්මද (සල්) තුමාට සහ එතුමාගේ අනුගාලිකයන්ට තොයෙකුන් හි-සා පිචා කළ ය. එහෙත්, ඔවුන්ගෙන් ඉතා අධික පිරිසක් ඉස්ලාමය පිළිගැනීම නිසා එම කේදරගේ පරම්පරාවේ සිටි ඉස්ලාමයට විරුද්ධ ව කටයුතු කළවුන් බොහෝ සේ අඩු වූහ.

සමහර බහිබල් වාක්‍යයන් හි 'කේදර' යන නම අරාබින් සඳහන් කර පෙන්වීමට යොගන්නා සාමාන්‍ය නමක් ද ඇත. නිදුසුනක් වශයෙන් පහත සඳහන් බහිබල් වාක්‍යය සඳහන් කළ හැකි ය:

"අරාබිය සහ කේදර හි සියලු අධිපතිසු"²³⁰

7 - මෝසේසේට සමාන වූ වක්ත්වරයා!

දෙවියන් වහන්සේ මෝසේස් (මූසා - අලේ) ව කාලෝකාට මෝසේ පැවුසු බව බහිබලය සඳහන් කරයි:

"මම ඔවුන්ගේ සහයෝධනයන් තුළ සමාන ආකාරක වක්නා ගොනැක මුහුන්ට නැගුමුවා ද මාගේ විවාහ මුහුන් මුහුයෙහි තබන්නෙමි. මා මුහු අනු කරන සියලුම මිහු මුහුන්ට සියන්නේ ය."²³¹

1. (රිසාක්ගෙන් පැවත එන ආමුහම්ගේ පරම්පරාව වන) ඉග්‍රායෙල්වරුන්ට (ඉංමායෙල්ගෙන් පැවත එන ආමුහම්ගේ පරම්පරාව වන) ඉංමායෙල්වරු සහයෝධනයේ වන්නා ය. යෝසුස් වහන්සේ ඉග්‍රායෙල්වරයෙක් වන හෙයින් - බහිබලයේ, ද්වීතීය කාල 18:18 වාක්‍යයෙහි දෙවියන් වහන්සේ නැගුමුවා දීමට පොරුන්ද වන වක්ත්වරයෙක් විය තොහැකි ය. උන්වහන්සේ සඳහන් කාට පෙන්වන්නේ නම්, මෙම වාක්‍යයෙහි, "තුළ වෙතින් වක්ත්වරයෙක් නැගුමුවා ද...." යනුවෙන් සඳහන් විය යුතු ය.

2. මූහුමිමද (සල්) තමා මේසෙයේ වෙතේ නොවේයි ද? "නොවේ යැයි" යනු කියන්නේ නම් බයිබලයේ මෙම පොරුන්දුව කවිතක් ඉටුනොවී ඇති බව අදහස් වේයි. පහත සඳහන් ලේඛනය අල් ඉජකිහාද, ජාතික/මාරුකා 1982, සඟරාවේ 41 වෙති පිටුවෙන් උප්‍රවාගන්නා ලද්දකි. මෙහි වැදගත් විස්තරයක් ඇත.

මෙම ලේඛනය වනාහි මේසෙයේ, මූහුමිමද, යේපුද් යන කිදෙනා අතර ඇති ඉනා වියෙකු ගුණාගයන් සහ ලක්ෂණයන්ගේ භාජන්දනය කිරීමක් වේ. මෙයින් මේසෙයේට සමාන වූ වික්ත්‍යවරයා කවිරෙක් ද යන්න පැහැදිලි වේයි.

උපනක: මේසෙයේගේ උපන සාමාන්‍ය ව කිමුණි: මූහුමිමදගේ උපන ද සාමාන්‍ය ව කිමුණි. එහෙත්, යේපුද්ගේ උපන සාමාන්‍ය ව නොකිමුණි. එය සිදුවුයේ යම් වියෙකු ආකාරයකින් ය!

අදුෂ්‍ර නීවිකය : මේසෙයේ විවාහ වී පවුල් නීවිකයක් ගත කළ භ: එකුමාව දරුවන් ද වුහ. මූහුමිමද ද නීවාහ වී පවුල් නීවිකයක් ගත කළ භ: එකුමාව ද දරුවන් වුහ. එහෙත්, යේපුද් විවාහ වුයේ තැන්; එහෙයින් දරුවන් ද තැන්!

මරණය : මේසෙයේ සාමාන්‍ය ලෙස මරණයට පත් විය. මූහුමිමද ද සාමාන්‍ය ලෙසම ය මරණයට පත්වුයේ. එහෙත්, යේපුද්ගේ මරණය සිදුවුයේ තැන්. අල්ලාජ මිශ්‍ර ව තමා වින ගැන්නය.

ශ්‍රීයාව : මේසෙයේ සාමකාලීන ව වික්ත්‍යවරයෙකු ව ද උසස් දේශ පාලකයෙකු ව ද කටයුතු කළේය. මූහුමිමද ද සමකාලීන ව වික්ත්‍යවරයෙකු ව ද උසස් දේශ පාලකයෙකු ව ද කටයුතු කළේය. එහෙත්, යේපුද් වික්ත්‍යවරයක් ව පමණක් කටයුතු කළේය!.

නික්මියාම : මේසෙයේ තම වයසෙහා කාලයේ ද තමා රීවින් වූ ප්‍රජ්‍යාගයන් ඇත් වී මිදියන් නගරයට යුමට සිදු විය; මූහුමිමද ද තම වයසෙහා කාලයේ ද තමා රීවින් වූ ප්‍රජ්‍යාගයන් ඇත් වී මදිනා නගරයට යුමට සිදුවිය. එහෙත්, යේපුද්ට එවැනි කිසිවින් නොකිදු විය!

සභාරන් සමග සටන් කිරීම : මෝසයේ සාකච්ඡා කිරීම සඳහා එනුමාගේ සභාරන් විසින් ප්‍රසුඩු යනු ලැබූ හ. තම සභාරන්ට විරුද්ධ ව සටන් කළ හ; මූහුම්මද ද සාකච්ඡා කිරීම සඳහා එනුමාගේ සභාරන් විසින් ප්‍රසුඩු යනු ලැබූ හ. තම සභාරන් සමග කිහිප විනාවක් ම සටන් කළ හ. එහෙත්, යේපුද්ව එවැනි තත්ත්වයකට මූහුණ දීමට සිදුවූයේ නැත!

සටන්වලින් ලද ප්‍රකිරීල: මෝසයේ සභාරන් සමග කළ ලොකික සටනින් ද ආධ්‍යාත්මික සටනින් ද රය ගත්කේය. මූහුම්මද ද තම සභාරන් සමග කළ ලොකික හා ආධ්‍යාත්මික සටනින් සාර්ථක රයක් අන්තර් කර ගත් හ. එහෙත්, යේපුද් ලැබූවේ ආධ්‍යාත්මික රයක් පමණි!

දේව අනාවරණය ලේඛනගත කිරීම: මෝසයේට අනාවරණය කළ දේව ග්‍රන්ථය 'කෝරාජ' (පරණ හිටිපුම) වෙයි. මෙය එනුමාගේ තීවිත කාලය තුළ දී ම ලේඛන ගතකරන ලදී; මූහුම්මද ව අනාවරණය කළ දේව ග්‍රන්ථය 'අල් කුරාන්' වෙයි. මෙය ද එනුමා තීවන් ව හිටියදී ම ලේඛන ගතකරන ලදී. එහෙත්, යේපුද්ට අනාවරණය කළ දේව ග්‍රන්ථය 'ඉන්ටිල්' (අප්‍රන් හිටිපුම) වෙයි. මෙය එනුමාගේ මරණයෙන් පසුවයි ලේඛනගත කරනු ලැබූවේ!

ඉගුන්වීම් හි ස්වභාවය: මෝසයේ ආධ්‍යාත්මික ව ද නීතිය අතින් අප්‍රන් ව්‍යාවස්ථාවක් ඇඟිකරලිමෙන් ද තම සත්‍ය ව්‍යාපාරය කරගෙන හිය හ; මූහුම්මද ද ආධ්‍යාත්මික ව හා අප්‍රන් ව්‍යාවස්ථාවින් යුත් නීති ක්‍රමයක් ද ඇඟිකර, තම සත්‍ය ව්‍යාපාරය කරගෙන හිය හ. එහෙත්, යේපුද් ප්‍රධාන වෘශයෙන් කරගෙන හියේ ආධ්‍යාත්මික ව්‍යාපාරයක් බව පැහැදිලි ය!

නායකත්වය පිළිගැනීම: මෝසයේ පළමුව එනුමාගේ රනාකාව විසින් ප්‍රකික්ෂේප කරනු ලැබ, පසුව පිළිගනු ලැබූ හ; මූහුම්මද ද පළමුව එනුමාගේ රනාකාව විසින් ප්‍රකික්ෂේප කරනු ලැබ, පසුව පිළිගෙන තම නායකයා උග්‍ර පත්කර ගත් හ. එහෙත්, යේපුද් බොහෝර් ඊඟායෙල්වරුන් විසින් අන්තිම දක්වා ම තොටිලිගනු ලැබූ හ.

3. බයිබලයේ, ද්‍රීතිය කටුව 18:18 හි "මාගේ ව්‍යවහාර මූලයෙහි කැඩ්නොම්"හි දෙවියන් වහන්දේ පවසා ඇත. මෙය මූහුම්මද (සල්) තුමාගේ තේවිකයේ සිදු වි ඇත. එනම්, දෙවියන් වහන්දේගේ ව්‍යවහාර දේවදාන ගෙවුයෙලුගේ මාරගයෙන් මූහුම්මද (සල්) තුමාට ලැබුණේ ය. එතුමා එලෙස කමා වෙන අනාවරණය වූ (දෙවියන්ගේ ව්‍යවහාර සිදියිදු අඩු වැඩි කිරීමක් හෝ අක්ෂරයක වෙනස්වීමක් හෝ නම් අනුගාලිකයන්ට කියා දුන් හ.

තවද, බයිබලයේ, ද්‍රීතිය කටුව 18:19 හි මෙයේ දෙවියන් වහන්දේ පවසන අස්ථි:

"මාගේ නාමයෙන් මූහු කටාකරන මාගේ ව්‍යවහාර ආසුම්මන් හෝ අනා කිහිවිස් ඇදිද මම මූහුයෙන් පිළිගැනීම්."

මෙම වාක්‍යයෙහි සඳහන් වන, "මාගේ නාමයෙන්" යන විද්‍යා අපි බොහෝ දුරට කළේ ප්‍රතිඵල් කළ පුතු ව නිශ්චි.

අල්කුරානයේ පරිවිශේද 114 න් 113 ක ම පටන් ගනු ලබන්නේ "මහා දායාන්ත්‍රික මහා කරුණාන්ත්‍රික අල්ලාජයේ නාමයෙන්" යනුවෙති. තවද, මූද්‍රිත්වරුන් තම දෙනීක වැඩි කටයුතු පටන් ගන්නේ ද මෙම වාක්‍ය මූරින් පවසාගෙන ය. ඒ හැර, මූද්‍රිත්වරුන් කිසිවිටක, යම් කටයුතුක් කිරීමට යනවිට "දෙවියන්ගේ නාමයෙන්" යනු පවසන්නේ තැනු. බයිබලයේ ද්‍රීතිය කටුව 18:19 හා අණකාට ඇත්තේ "මාගේ නාමයෙන්" යනු පවසන ලෙස ය: "දෙවියන්ගේ නාමයෙන්" යනුවින් පැවතිම වැරදි බව මෙයින් පෙනෙනවා නේ ද?

"මාගේ නාමයෙන්" යනු දෙවියන් වහන්දේ පැවතිමෙන්, මූහුට නීයමින නමක් ඇති බව පැහැදිලිව ම වැටුණේයි. එම නම 'අල්ලාජ' ය. 'අල්ලාජ' යන නම අල්ලාජට ම-දෙවියන්ට ම-ආවේණික වූ නමක් හෙයින් 'දෙවියන්' 'දෙවි දු' යන ලිංග ජේදයක් මෙම නමයින් තොමැතු. එමත් ම, 'දෙවියා' 'දෙවිවරුන්' යන බසු ව්‍යවහාර ඇමතීමක් ද මෙම නමට තොමැතු. මූද්‍රිතියාතීසු " පිය, පුතු, හා ඇද්ධි වූ ආන්මයෙන්" යැයි අමතකි.

නව ද, බසිබලයේ. ද්විතීය කපාව 18:19 වාක්‍යයෙහි, දෙවියන් වහනයේ, "මාගේ නාමයෙන් මහු කපා කරන මාගේ වට්ටනවලට ඇපුමිකන් නොදෙන කියිවෙක් ඇදිද මම ඔහුගෙන් පිළිගන්නෙමි" සි පවසයි. මෙයින්, දෙවියන් වහනයේ ද්විතීය කපාව 18:18 වාක්‍යයෙහි පොරාන්දු වූ වක්ත්තාවරයාට කිකරු නොවන්නා, දැඩිවම් ලබන බව පැහැදිලි වේයි. කුරානාය මීට අනුකූල ව කරුණු දක්වයි :

"නියන වහයෙන් ම ඉජ්‍යාම් (කිවන ප්‍රකිපදව) පමණි අඋලාජ විසින් පිළිගනු ගැනී දහම් වන්නේ."²³²

"කවිද ඉජ්‍යාමය විනා අන් දහම් යමෙක් ප්‍රිය කළ ද (අය) කියිරිටකස් මහු (අඋලාජ විසින්) පිළිගනු නොලැබේ. නව ද, එවැන්නේ පරමාන්ත විනිශ්චය දිනයේ ද අලාජ මුවන් පමණ සිටින්නා හ."²³³

8 - මගේ මෙහෙකරුවා, පණ්ඩිචිකරුවා භා තෝරාගනු ලැබූ තැනැත්තා !

මුහම්මද් (සල්) කුමා වක්ත්තාවරයෙක් බව වූ ඉතා පැහැදිලි අදහස් රෙක් වාක්‍යයන් බසිබලයේ, යෙසායා 42 වෙති පරිවිශේදයෙහි ඇත. කියවන්න :

1) "මා විසින් උපුලන මාගේ මෙහෙකරුවා මොහු ය; මාගේ සිහට ප්‍රිය වූ මාගේ භාව්‍යතාවය හැනුළුණා මොහු ය. මාගේ ආස්ථා විසු සොරයි හැඳුම්. බහු ජාතිකට විනිශ්චය ගෙන එන්නේ ය."²³⁴

නවද. මහු "මාගේ පණ්ඩිචිකාරයා"²³⁵ යනුවෙන් ද බසිබලයේ අමතයි.

වක්ත්තාවරුන් සියලුලෝ ම අඋලාජගේ මෙහෙකරුවන් පණ්ඩිචිකරුවන් සහ අඋලාජ විසින් තෝරාගනු ලැබූ කැනුත්තන් බවට සැකයෙක් නැතු. එහෙත්, මූල ලොවට ම පොදු වූ ආකාරයෙන් මුහම්මද් (සල්) කුමා හැර වෙන කිසි ම වක්ත්තාවරයෙක් මෙලෙස විශේෂයෙන්

232. අද ඇරඟාන් 3:19

234. බසිබලයේ, යෙසායා 42:1

233. අද ඇරඟාන් 3:85

235. බසිබලයේ, යෙසායා 42:19

සඳහන්කොට අමතා තැක. එමුමා, "අඩුවු ව රූපුලුද් මූද්‍යය" යුයි අමතහු ලබා ඇත. මෙයින් අදහස්වීන්නේ, "මඟ (අර්ලාජය) දෙයා වූ ද විශ්වාසරුවා වූ ද පක්චිවිශ්වා වූ ද" යනු ය.

ඉංග්‍රීස් මය පිළිගන්නා කෙනෙකුගේ සාක්ෂිය, "අර්ලාජ හැර (නැමිදිමට, අවශ්‍ය විමට, නීති සංඛ්‍යාදනය සිරිමිට) වින දේව කෙනෙක් තැක; මූහිමිද (භල) ආමා අර්ලාජයේ දෘශ්‍ය හා විශ්වාච්චරයෙක් වේයි" යනුවෙන් විය යුතුය. ඉංග්‍රීස් මයේ මූලික ඇදිම ගැනී වි ඇති මෙම විවන මාලාව, ලොව පුරා ඇති මූහිමි (මුදලීම් දේවදේපානයන්) හි ඇති 'මිනාය' විලින් පිටවෙන අධ්‍යාය (සලාතය වේතුවෙන් කොරන කුදාවීම) තුළින් දිනකට පස්වරක් ම පිටවේයි: තවද, දිනපතා ම පස්වෙලහි ඉටුකරන සලාතය පටන් ගැනීමට පෙර ද මෙම විවනමාලාව තැවත්තන් සියනු ලැබේ. එපමණක් නොව දිනපතා ඉටුකරන අතිච්චය සලාත් හි කරන 'ක්‍රෑස්ස්ද' තම් වූ ප්‍රාරුහනාවහි ද දිනකට තව වරක් ම මෙම විවන මාලාව සියනු ලැබේ. මේ හැර මුදලීම්වරයෙක් කොපමණ අතිච්චය නොවන (සුන්තනන්) සලාත් ඉටු කරන්නේ ද, ඒ සැම සලාතයකම මෙම විවන මාලාව සියනු ලැබේ. මෙයේ තැවත තැවතන් සිමෙන්, ලොව පුරා (සැම දේශයක ම රටක ම තගරයක ම ගමක ම) දේශකාරය අනා විශේෂ විවන මාලාවක් ව මෙය ඇත. වික්ත්චචරයාණන් වූ මුහුම්මද (භල) තුමාගේ ඉතා ප්‍රකට, එමුමාගේ පදනිය අවවින නාමය 'රූපුලුද්ලාජ' තම් වේ. මෙහි ගෝරුම 'අර්ලාජයේ පක්චිවිශ්වාවා' යන්න ය.

2) "මිශ්‍ය ගෝර නොහැක්නේ ය. ග්‍රැන්ඩ් හඩ නොහැක්නේ ය. එවියකි එය ඇශ්‍යන්ට නොයෙන්නේ ය."²²⁶

වික්ත්චචරයාණන් වූ මුහුම්මද (භල) තුමා සැම අවස්ථාවක ම ඉතාමත් මඟ ව පහත් හඩින් කරාකරන බව වාරකාකොට ඇත. තව ද, අනෙක් මුදලීම්වරුන්ට ද මහන් හඩින් කරා නොකරන ලෙස අවවාද කොට ඇත.

3) ".....මිශ්‍ය යැඩුවෙන එනිශ්චිත ප්‍රකාශ කරන්න ය."²²⁷

එකල විසු මිට්‍යා දැඩිවික අදහස් දැරු අරාතින් පටි, ඔවුන්හර වූ මූහුම්මිමද (සල්) තුමා ඉතාමස් වියවාසවින් කෙනෙක් ලෙස පිළිගන්න. නව ද මදිනාවේහි විසු යුදෙවිවන් මූහුම්මිමද (සල්) තුමා ඉතා අව්‍යා, සෘජු විනිශ්චයකාර වරයෙක් ලෙස සැලකු හ; එහෙයින්, ඔවුන්ගේ ප්‍රාග්‍යන් ම විසඳා ගැනීමට, තියම නින්දුවික් ලබා ගැනීමට එතුමා විකාශන පැහැදිලිය හ. මූහුම්මිමරුන් සහ යුදෙවිවන් අතර ඇති වූ බොහෝ ප්‍රාග්‍යන් හි යුදෙවිවන්ට නිත්‍යානුකූල ව ලැබිය යුතු නින්දුවි දුන් බවට සාක්ෂි රෙසක් ඇත. මූහුම්මිමද (සල්) තුමා තේවුන් අතර සිටින කළ නත්‍රාන් දේශයෙන් (දැනට දකුණු අරාතියාව) ශ්‍රීදහාමානි දුන් පිරිසක් මදිනාවට පැමිණිය හ. එවිට මූහුම්මිමරුන්ගේ ගති ගුණ, අව්‍යාහාරය, තිකියට බැඳී සිටින විලක, වරදක් යුතුවිට එට එරෙහි ව නැඟී සිටින එවිනරහාවය යනාදිය දැක පැහැදි, තම ප්‍රදේශයට ද මූහුම්මි සක්තිකයෙක් විනිශ්චයකාරවරයෙක් ලෙස තියම කරන මෙන් වක්ත්වාවරයාණන් වූ මූහුම්මිමද (සල්) තුමාගෙන් ඉල්ලා සිටිය හ!

- 4) "පොල: ඒහි විනිශ්චය පිහිටුවන ඇරු මූලු යුතුවිල නොවන්නේ ය; අභ්‍යන්තරය නොවන්නේ ය. ද්වීපයේ මුළුවේ ව්‍යාච්ඡල ගැන බෙලා සිටින්නේ ය."¹²⁸

මෙය යේපුද්ධ වහන්දේගේ ශ්‍රීයා මාර්ගය සමඟ සඟා බැලීම අවශ්‍ය ය. එවිට මෙය යේපුද්ධ වහන්දේ පිළිබඳ ව නොව මූහුම්මිමද (සල්) තුමා පිළිබඳ ව පවසා ඇති අනාවැකියක් බව මතාව වැට්හෙනවා ඇත. යේපුද්ධ වහන්දේ තම සතුරන්ට විරුද්ධ ව කළ කටයුතුවිල දී ජයගත්තේ තැනු. ඉහුයෙල්වරුන් එතුමාගේ දුන් මෙහෙය ප්‍රතික්ෂේප සිටිම තිසා එතුමා දෙම්මනයට පත් වූහ. මූහුම්මිමද තම එවිත කාලය ඇඟිල් ම සතුරන් රාජ ගත්තේ ය; ඔවුන් සියලුළුව ම එතුමාගේ එවින කාලය ඇඟිල් ම ඉස්ලාමය පිළිගත් හ!

- 5) "ස්වාමීන් වහන්දේ වන ඔහු ඔහු ධරුම්පන්තින් තුළ අඩුකා ගැනීම්. ඔහු තුළ අං අල්ලාගෙන තුළ ආරක්ෂාන්‍යව, සෙනානයේ සිටිසුම්ප් සහ ජාතියෙන් එකියා ද සොන් නියම් පාරන්නාම්."¹²⁹

මෙම වාක්‍යයෙහි “සුම ආරක්ෂාණෝචන” යැයි පැවතිලෙන් අදහස් වන්නේ²⁴⁰ එනුමාට පසු කවත් වක්ත්තාවිරයෙක් නොපැලීගෙන බවත්, අවශ්‍යවාසිකු එනුමාට හිංසා පිඩා නොකරන බවත් ය. ඇත්තෙන් ම ඉතා කෙටිකාලයක් තුළ බොහෝ මිට්‍රා ලබාධිකයින් ඉස්ලාමය වෙත මග පෙන්වනු ලැබූහ.

6) “එසේ කරන්නේ අනුම වූ ඇය අරිජටත් සිරකාරුන් සිරගයින් ද අන්ධාරය සි ඉන්නන් ඇදිරි ගෙයින් ද පිටහට ගෙනන්වත් ය.”²⁴¹

මෙම වාක්‍යයෙහි “අනුම වූ ඇය” යන්න ද “අන්ධාරයේ ඉන්නන්” යන්න ද සඳහන් වන්නේ මිට්‍රා දජ්ට්‍රිකයන්ගේ අයහැන් එවිතය වෙයි.

7) “මම ස්වාමීන් වහන්යේ ය; මායේ තාමිය රේ ය. මායේ ගෞරවය අන් කෙනෙකුවින් මායේ ප්‍රයාචාර ගුප්‍රවාන නොදෙන්නාමි.”²⁴²

වක්ත්තාවිරයාණන් වූ මූහුම්මද (සල) තුමා, වක්ත්තාවිරුන්ගෙන් අවසාන ව පැමිණි කෙනෙක් ව හැඳිනෙන මුදාවක් ව යිරින ජේතුව නීසා, එනුමා අනෙක් සියලු ම වක්ත්තාවිරුන්ට වඩා ග්‍රේෂ්‍යමන් කෙනෙකු ලෙස සැලකෙන්නා ය. එනුමාගේ ඉගුන්වීම් අදත් විකෘති නොකොට ප්‍රවේශී සහිත ව ඇත. ක්‍රිස්තියානි දේවාලයන් හි දේවියන්ගේ බවත්, වක්ත්තාවිරුන්ගේ බවත් පටවයින් ප්‍රතිමා භා පින්තුර ඇතත්, එවැනි හිසිවත් මුදලිම්වරුන්ගේ මයිරිද (දේවස්ථානයන්) හි තැත්.

8) “.....ස්වාමීන් වහන්යේට අර්ථ සිකිභාවක් ද පොලෝ සිමාවි සිට උන්වහන්යේ ප්‍රයාචාර ද ගායනා කරවි.”²⁴³

මෙම වක්ත්තාවිරයා වෙත ලැබෙන දේව අනාවරණය අප්‍රක් ගිහිකාවක් (හාභාවක්) වෙයි. එය හෙතුවි හාභාව හෝ අරමයික් හාභාව හෝ නොවියි; අරාක් හාභාව වෙයි. අල්ලාජ් ප්‍රයාචා කිරීම ද ඔපුගේ වක්ත්තා වූ මූහුම්මද (සල) තුමාගේ වික්‍රේතිකාවය භා ගුණ කිම ද අද ලොව ඇති

240. බපිඛ්‍රේ, යෙසායා 42:7

242. බපිඛ්‍රේ, යෙසායා 42:10

241. බපිඛ්‍රේ, යෙසායා 42:8

ලක්ෂ සංඛ්‍යාත මස්තිශ්චල ඇති මිනාරා වලින් දිනකට පස් වතාවක් ම නොවෙනාස් ව කරගෙන යනු ලැබේ.

- 9) "ඝාත්‍යකාරී සහ එහි තුවරවලද ඡේදරවරුන් වාසය පාඨන ගම් ද හමිද තාන් වා; පරවිත්වල වැඩියෝ තිලවරයඩදස්ථාව. සඳ මූල්‍යන් වල සිට මොර ගෘහන්වා."²⁴³

හර් කරතවාය ඉටු කිරීමට මක්කාවට යන්නන්, මක්කාවේ පිහිටි 'අරළාන්' කන්දේ දී, සැම වයරක් ම හඩ නායා මෙයේ තියති:

"මම පැමිණියෙමි; යා අල්ලාප මම පැමිණියෙමි. මම පැමිණියෙමි; ඔබ සොටසකරුවේක් නැත; මම පැමිණියෙමි. තියන වියයෙන් ම ප්‍රාග-සා පියලුල, වරප්‍රසාද සහ ආධිපත්‍යය ඔබ සනු ය; (නැවතක් සියමි.) ඔබ සොටසකරුවේක් නැත."

තවද මෙම වාක්‍යයෙහි සඳහන් වන කේදර ඉජමායේල්ගේ දෙවෙනි පුතුයා²⁴⁴ වන හෙයින්, බධිබලයේ, යෙසායා 42 වෙති පරිවිශේද්‍ය ඉජායේල්වරුන් වෙත පැමිණ කිහිද වක්කාවරයෙකුට ගැළපෙන්නේ නැත.

- 10) "බවිපූ අවශ්‍යන් වහනයේ ගොරවය දී, උන්වහනයේ ප්‍රාග-සාව දිවින්වල ප්‍රකාශ කෙරෙනවා."²⁴⁵

අල්ලාප ප්‍රාග-සා කිරීම මූලික කරගන් ඉස්ලාමය ඉන්දුජීයියාවේහි ද කැරීතියන් මුහුදෙහි ද පිහිටි ඉතා කුඩා දුපත් දක්වා පැතිර හිය බව නොරහසුකි.

- 11) ".....෋න්වහනයේ මු ගසා, එසේය නැතින් මොරගසා, නම්නායේ සනුරන්ට විරුද්ධ ව බලවත්කම් කරන යෝක."²⁴⁶

මුහුම්මද (පල) තුමාගෙන් පැමිණ, ඉතා පුරු කාල සිමාවක් තුළ දෙවියන්ගේ රාජධානීය පොලොව මත පිහිටුවා.

243. බධිබලයේ, යෙසායා 42:11

244. බධිබලයේ, උන්වහන් 25:13

245. බධිබලයේ, යෙසායා 42:12

246. බධිබලයේ, යෙසායා 42:13

අවිංත ව පවසන්නේ නම්, බයිබලයේ, යෙසායා හි 42 වෙති පරීච්චේදය වනාහි වක්ත්වාරයාණන් වූ මුහුමිමද (සල්) තුමාගේ දුක මෙහෙය තිවැරදි ව විස්තර කරන වාක්‍යවලින් යුත්ත වූවිජ වන්නේ ය.

9 - ද්‍රින් රජු ඔහු ව ඇමතුවේ "මාගේ ස්වාමීන්" යනුවෙන් ය!

"ස්වාමීන් වහන්සේ මාගේ ස්වාමීන්ට කරාභාව: මා විසින් තුළු සෘජන් තුළු පාප්‍රමුව කරනාන් මාගේ දූෂණ පැහැඳුම් පිදින්නැයි හි යෙක."⁴⁴

මෙම වාක්‍යය හි 'ස්වාමීන්' යනුවෙන් දෙවියන් දෙදෙනෙක් ගැන සඳහන් වේයි. පළවෙනි 'ස්වාමීන්' (කථා කරන්නා) දෙවියෙක් වේ නම්, අවෙනි 'ස්වාමීන්' (කථා කරනු ලබන්නා) දෙවියෙක් විය තොහැනි ය. එහෙන්, ද්‍රින් දැන සිටින්නේ එක ම එක දෙවියෙක් පමණි. එහෙයින්, මෙම වාක්‍යය ආරම්භ ටිය යුත්තේ, "දෙවියන් වහන්සේ මාගේ ස්වාමීන්ට කරාභාව" යනුවෙන් ය. ද්‍රින් 'මාගේ ස්වාමීන්' යුති ඇමතුවේ යෝජුය් වහන්සේ ය" සියා ක්‍රියාත්මක මහාසහාව පවතියි. එහෙය්, යෝජුය් වහන්සේ ම මෙය බයිබලයේ, ඉ. මතකට 22:45, ඉ. මාර්ක 12:37, ඉ. උතුක 20:41-44 යනා දී වාක්‍ය තුළින් ඉකා පැහැදිලි ව ප්‍රතික්ෂේප කොට ඇත. යෝජුය් වහන්සේ ද්‍රින්ගේ පුත්‍රයෙක් (එතුමාගේ පරම්පරාවෙන් පැවත එන්නෙක්) ව සිටින හෙයින් මෙයේ තොට්‍මතතා කමා ව බේරා ගත් හ; එකමා ද්‍රින්ගේ පුත්‍රයෙක් ව සිටින කළ, ද්‍රින් 'මෙයේ ස්වාමීන්!' යුති අමතන්නේ කෙසේ දැයි යෝජුය් වහන්සේ කරක කළ හ.

යෝජුය් වහන්සේ බයිබලයේ, ඉ. උතුක හි මෙයේ පවතියි:

"ස්මිද්‍යාස වනාහි ද්‍රියෙන් පුත්‍රයායයි ඔවුන් සියන්නේ සොයේ ද? මිය තියාද: මා විසින් තුළු සෘජන් තුළු පාප්‍රමුව කරන නෙක් මාගේ දූෂණ පැහැඳුම් පිදුහැනින්නැයි ස්වාමීන් වහන්සේ මාගේ ස්වාමීන් වහන්සේව සිංහැකුයි ද්‍රියෙන් සියිනා පොන් සියා සිංහි. මෙයේ ද්‍රින් උත්වහන්සේයෙක්: ස්වාමීන් වහන්සේයයි සියායි. ඉදින් උත්වහන්සේ ඔවුන් පුනුවැන් සොයේදැයි සිංහැක."⁴⁵

යේපුද්‍ය වහන්පෙළ එම් පිළිබඳ ව පැහැදිලි පිළිතුරක් දෙන්නට ඇත. එම පිළිතුර බහිබලයේ හිටිපුම් හකුරහි ම සටහන් නොකරන්නට ඇත. එහෙත්, යේපුද්‍ය වහන්දේයේ එම පිළිතුර බැරුනාබඳ තම හිටිපුමෙහි පැහැදිලි ව සටහන් කොට ඇත. රේ අනුව මෙම පොරුන්දුව දී ඇත්තේ ඉඩමායේල් ව මිස ර්සාක්ට නොවන බව වෙයි. එහෙයින්, මෙහි දිවින් 'ස්වාමීනි' යනු අමතන්නේ මුහුමිමද (සල) තුමාට ය. දිවින් එකුමාව ආධ්‍යාත්මික ව දැක ඇත.

මුහුමිමද (සල) තුමා ඉටුකළාට වැඩියෙන් යමක් වෙනත් ව්‍යක්ත්වරයෙක් ඉටුකර නොමැත. මුහුමිමද (සල) තුමා අවුරුදු 23 ක් වූ වූ කෙටි කාලය තුළ ඉටුකළ මහඟ කාරුයයන් අනෙක් වක්ත්වරුන් සියලු දෙනාගෙන් ඉටු වූ කාරුයයන් සමඟ සහඳා බලන කවරෙකු හෝ, මුහුමිමද (සල) තුමාගෙන් ඉටු වූ කාරුයයන් කෙතරම් වියාල ද, අනෙක් සියලු ම ව්‍යක්ත්වරුන්ගෙන් ඉටු වූ කාරුයයන් කෙතරම් පුරුපුරුද, යනු විහා ගනිදි. මුහුමිමද (සල) තුමාගේ විප්ලවීය දේවියට සමාන දේවියක් කවන් කෙනෙකුගෙන් ඇති නොවූ තරම් ය: එය අද්‍ය නො වෙනත් ව පවතියි.

10 - ඒ වක්ත්වරයා ඔබ ද?

යොහෝත්ත් බවිතියේ කවරෙක් ද යැයි දැනගැනීම පිණිස පුදෙවින් තම පුරුහුයන් ද ලෙවි වරුන් ද ඔහු වෙන යුතු හ.

"(උවිව) ඔහු නොසුවනා ඇත්තා සියෙනින්: ඔම සූයෝග වහන්පෙළ නොවෙමිය සිටි ය. ඔවුන් ද: එසේ නම් මොක දී තුම් එලියාදුයි මුහුගෙන් ඇසුවිය ය. එසේ නොවෙයයි ඔහු සිය. තුම් අනාගත ව්‍යක්ත්වදුයි ඇසු යෘත, තැනැයි ඔහු උස්කර දෙන්නේ ය."²⁴

මෙම වාක්‍යයෙහි ඇති ඉනා වැදගත් ප්‍රයෙනය "තුම් අනාගත ව්‍යක්ත්ව ද?" යැයි ඔවුන් විමතිම ය. එසේ තැකිරිට, යේපුද්‍ය වහන්පෙට්ටක්, යොහන් බවිතියේවත් පසුව පැමිණෙන බව දිගුකළක් බලාපොරුන්තු වන එම ව්‍යක්ත්වරයා කුවු ද? එම ව්‍යක්ත්වරයා බහිබලයේ, ද්‍රීතිය කරාව 18:18

හි පටිසන පරිදි, මොසේස් වැනි වූ (මෝසේස්ට සමාන ඉජා-ගයන් ඇති) මුහුම්මද (සල්) තුමා නොවෙයි දී

11 - ගුද්ධ වූ ආන්මයෙන් යහා ගින්නෙන් බවිතියේම කිරීම!

“යොහන් බවිතියා වන) මේ වතාහි පසුකාලීල් පිශිෂ තුළිලා වෘත්තයන් බවිතියා කරමි. තුළින් මට පසුව එන ගැනුළුණ් මට වත්‍ය බලවාය ය. මේ උත්වහන්යේ වහන් තෙහෙයුවටවාය නොවටි. උත්වහන්යේ ඇද්ධාක්ෂණීයන්ගෙන් ද ගින්නෙන් ද තුළිලා බවිතියා කරන යේය.”²⁵⁰

මෙම වාක්‍යයෙහි ඇහැවිමකින් පෙන්වනු ලබන්නේ යේපුද්‍ර වහන්යේ නම්, යොහන් බවිතියා වනාන්තරයෙහි තිවිශ් විම සඳහා ආපසු නොයා සිටිය යුතුයි. ඒ ලෙසුවට යේපුද්‍ර වහන්යේ ගෙරලයන්ගෙන් කොනෙක් වී එනුමා සමඟ ම සිටිමට අධික්‍රාන්ත කරගත යුතුයි. එහෙත්, ඔහු මේ කිහිවක් කළේ නැතු.

එබැවින් යේපුද්‍ර වහන්යේ නොවන වෙනත් කවර කොනෙක් යේ, බලකීම්පත්තා වක්ත්තවිරයෙක් ලෙස අවවත්තනට ඇත. කව ද, යොහන් බවිතියා ඇහ වූ කැනුත්තා නියන වශයෙන් ම යේපුද්‍රජාවකි. ඒ දෙදෙනා ම සමකාලයට අයන් වන්නාන් වන හේදින් ය. කවන් කරුණක් නම්, යොහන් බවිතියා පැවුසුවේ මෙම වක්ත්තවිරයා ඔහුට පසු පැමිණෙන බව ය. එයේ නම්, යොහන් බවිතියා මෙහි අභ්‍යන්තර් වක්ත්තවිරයාන් වූ මුහුම්මද (සල්) තුමා නොවෙයි දී

12. ස්වර්ග රාජ්‍යයේ කුඩා තැනැත්තා !

යේපුද්‍ර වහන්යේ පැවුසු බව බයිබලය මෙයේ කියයි:

‘හැවින් තුළිලාට කියමි: ජ්‍යුන්නෙන් උපන්නුව් අකෘතන් යොහන් බවිතියාට වත්‍ය උතුම් කොනෙක් නොනැතුමුණ් ය. තුළින් ස්වර්ග රාජ්‍යය සි ඇතු ගැනුළුණ් ඔහුට වත්‍ය උතුම් ය.’²⁵¹

යොහන් බවිතියේකා - ආදාළු, නොවා, ආමුහමු, මෝසයේ, ද්‍රිත් සහ කවිත් වස්ත්‍රවරුන් බොහෝ දෙනෙකුට වඩාත් ජ්‍යෙෂ්ඨවත් තැනැත්තෙක් බවට ඔබට විශ්වාස කළ හැකි ද? මුළු විසින් මිටු දාජ්‍යාච්‍යාන් හි දෙනෙක් ආගමට හරවා ගනු ලැබුවේ ද? කොපමණ අනුගාමිකයන් මුළුට සිටියේ ද?

මෙවැනි ප්‍රයෙන තගන්නට මෙම වාක්‍යය මග පාදන මුත්, දැන් මෙහි ඇති ප්‍රධාන ප්‍රයෙනය මෙවැන්නෙක් නොවියි. එම ප්‍රයෙනය මෙයයි: ස්වරාග රාජ්‍යයකි යොහන් පවිතියේකට වඩා ඉතාමත් ජ්‍යෙෂ්ඨ වූ කුඩා තැනැත්තා කළේ ද?

නියක වශයෙන් ම එම තැනැත්තා යේපුද් වහන්යේ නොවන්නා ය. මක්තියාද, එකල ස්වරාග රාජ්‍යය ඇති තොටි කිහිම ය. කවද, යේපුද් වහන්යේ, කමා කුඩා තැනැත්තෙක් ලෙස හෝ වයසින් බාල ම තැනැත්තෙක් ලෙස හෝ කිසිවිටක පැවුඩුවේ තැන්. ස්වරාග රාජ්‍යය වනාඩි සර්ව බලධාරී ව වැජ්‍යෙන දෙවියන් ඇතුළු ව වස්ත්‍රවරුන් සියලුලත්ගෙන් ම පුක්ත වූ ද්‍රානායකි. එහි, වස්ත්‍රවරුන් සියලුලත්ගෙන් ම කුඩා තැනැත්තෙක් ව, එනම් වයසින් බාල තැනැත්තෙක් ව සිටින ජ්‍යෙෂ්ඨ වන්තයා වස්ත්‍රවරයාණන් වූ මුහුම්මද (පල) කුමාණන් ය.

ශ 3 - සාමාඳතාය කරන්නේ ආයිරවාද ලද්දේ ය!

කන්ද උඩ දෙකනාය හි යේපුද් වහන්යේ මෙසේ සඳහන් කළ බව බයිබලය පවසයි:

"සමාඳතාය කරන්නේ ආයිරවාද ලද්දේ ය: මක්තියාද සිවිලු දෙවියන් වහන්යෙන් පුනුයෝගය කියනු ලබන්නේ ය."²⁵²

ඉස්ලාම් යනු ගාත්තිය හා සමාදනය වන්නේ ය; එහම්, මැයිමිකරු වූ දෙවියන්ටත් ඔහුට තැමදුම් ඉටුකරන තැනැත්තාටත් අතර වූ සමාදනය වේ. යේපුද් වහන්සේ සමාදනය ඇතිකිරීමට නොපැමිණි හෙයින්, එනුමාගේ දුන මෙහෙය සමාදනය කරන්නෙකුගේ බව කිව නොහැකි ය. "පොලොවේසි සමාදනය දෙන්ට මම ආවේලිසි නොසිතල්ලා. සමාදනය නොව කුවුවක් දෙන්ට ආවේලි. මක්තිසාද මනුෂ්‍යයෙකු තමාගේ පියා සමග ද යුව ඇගේ මත් සමග ද යෙහෙලී ඇගේ තැන්ද සමග ද ජේද කරවන පිණිස ආවේලි. මනුෂ්‍යයෙකුගේ යනුරෝ නම් ඔහුගේ ම ගෙයි වැසියෝ ය."²⁵³

නව ද, බසිබලයේ, ඉ. ලුක' 12:49-53 වාක්‍ය ද කියවන්න.

14 - යැනහැම ගෙනදෙන්න!

යේපුද් වහන්සේ මෙසේ පැවුසු න:

"මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ බුඩිලා සමග යුකළු ඔ සිටින පිණිස වින සැනසිලිකාරයෙකු බුඩිලාට දනායේක."²⁵⁴

'comforter - සැනසිලිකාරයෙක්' යන වචනයට සමාන ව, යේපුද් වහන්සේ යාචිනා කළ නියම 'අරාමයික්' වචනය කුමක් ද යනු අපි හරියට ම නොදැනීම්. වෙනත් ඉංග්‍රීසි යාමා බිජිබල් හි 'Consoler - කොන්සේලර්', 'advocate - ඇඩ්වොක්ට්', 'Helper - හෙල්පර්' යන වචන ද ඇත. මෙම වචනයට, 'ඇද්ධ වූ ආත්මය', 'වදන', 'පුද්ගලයෙක්' යනාදී එකට එක වෙනස් අදහස් ද දෙනු ලැබ ඇත.

යේපුද් වහන්සේ මෙම සැනසිලිකරුගේ නම 'අණද' යනු පැහැදිලි ව ම පැවුසු බව අල් කුරානාය පවසයි:

"නව ද, මරයමිගේ පුනරුවන් වූ රිකා: "ඉඹායෙල්ගේ දරුවනි මට පෙර (අනාවරණය වූ) කොරුජ ව ස්ථිර කරන්නෙක් ව ද, මට

පසු පැමිණිමට ඇති 'අප්පමද' යනු නමැති වික්ත්‍යවරයා ගැන සුභායි-සක පවසන අල්ලාජගේ වික්ත්‍යවරයෙක් ව ද මම පැමිණියෙමි....."²⁵⁵

මෙහි යෝජුද වහන්දේ සඳහන්කොට ඇත්තේ වික්ත්‍යවරයාන් වූ මුහුමිමද (සල්) තුමාගේ දෙවෑනි නම ය. මෙම නමේ සේරුම වනායි, 'වෙනත් කාටත් වඩා අදික ව අල්ලාජ ප්‍රශ්නයා කරන්නා' යනු වේ.

'සැනයිලිකරුවා' යන වචනයට වෙනත් කුමන අර්ථයන් ඇතත්, යෝජුද වහන්දේ තීම නොකළ වැඩි කොටසක් තබාගොස් ඇති බවත්, එම වැඩි කොටස (දුන මෙහෙය) සම්පූර්ණ කිරීමට තවත් කෙනෙක් පැමිණිමට ඇති බවත් අපි තිගමනයකට පැමිණිය හැකි ය. දැන්, මෙම සැනයිලි කරුවාට අදා ගුණාග වික්ත්‍යවරයාන් වූ මුහුමිමද (සල්) තුමාට තිබෙන්නේදැයි අපි බයිබලය තුළින් බලමු.

1 - "එන සැනයිලිකාරයෙක්"²⁵⁶ මෙයින් අදහස්වෙන් බොහෝ සැනයිලිකාරයන් පැමිණ ඇති බවත්, තවත් සැනයිලිකාරයෙක් පැමිණිමට ඇති බවත් ය.

2 - "දෙවහන්දේ තුම්පා සම්බ යදකල් ම සිටින පිළිස."²⁵⁷ මක්තිසාද එකුමාට පසු කියිවෙනුගේ අවශ්‍යකාවක් නැත. එකුමා වියක්ත්‍යවරුන්ගේ පෙළපත තීමාවට පත්කරන මුදාවක් ව සිටින්නා හ. තව ද, එකුමාගේ ඉගුන්වීම් කියිදු වෙනසක් නොවී යදකල් පවතින්නේ ය. ඇත්ත වශයෙක් ම අල් කුරානාය සහ මුහුමිමද (සල්) තුමාගේ ඉගුන්වීම් සියලුම වසර 1400ට පෙර කිහුණු එලෙස ම කියිදු වෙනසක් නොමැති ව අදත් තිබෙන්නේ ය.

3 - "දෙවහන්දේ ආකළ, පාපය ගැන ද ධරුණුවකම ගැන ද විනිශ්චය ගැන ද ලෝකයාට අභ්‍යන්තරයෙක."²⁵⁸ ආකුහම්, මෙර්සෙය්, ද්‍රිඛ්, සාලමොන් ඇතුළු ව සියලු ම වික්ත්‍යවරුන් තම අසල්වැයියන්, අසල වැඩි සමාරයන්, අනුගාමිකයන් යනාදීන්ගේ පවි නැති කිරීමට වෙහෙසුන හ. එහෙත්,

255. අල්ංකාරණ 61:6

257. බයිබලයේ, අ. යොහන් 14:16

256. බයිබලයේ, අ. යොහන් 14:16

258. බයිබලයේ, අ. යොහන් 16:8

මෙම කිහිවක් මුද්‍ර ලොවේහි ම කිඩුණු පටි තැනි කිරීමට, එවාට එරෙහි ව මුහුමිලද (සල) ඇමා මෙන් නොවේහෙයුන හ. එතුමා විපර 23 ක ඉකා කෙටි කාලයක් ඇල ප්‍රකිමා වන්දනය අරාකියාවෙන් ඇරන් කළ හ. එපමණක් නොව හිරකුදුලද, රෝමානු හා පරිකියානු අධිරාජවරුන්, එකියාපියාවේ මහ රුපු නාහායි, මියරායේ ආණ්ඩුකාර්වර මුක්කියිය යනාදින්ට ද තම දුන මෙහෙය රැගන් ද්‍රායන් යවා එය පිළිගන්නා ලෙස පැවැසු හ.

କଲି ଦ୍ୟା, ଦେଖିଯନ୍ତି ଠକ୍କେଣନେହାକି' ଯନ୍ତ୍ର ଶ୍ରୀକୃତ୍ୟାଚିତ୍ତ ଏବିତ ହେଲା
କିମିତ ଦ୍ୟା, ଯେପ୍ରଦ ପିତାମହେତେ ଦେଖିଯନ୍ତିରେ ପ୍ରତ୍ୟୁଷ୍ୟ ଲେବନ୍ତ ଦେଖିଯନ୍ତି ଲେବନ୍ତ
ଛଳନୀରୀ ଦ୍ୟା କଲ ଶ୍ରୀଦେଖିଯାତୀନୀରେ ଶ୍ରୀଯାତି ତଥିନ୍ ମ ହେଲା ଦ୍ୟକ୍ଷକା
ହ. ମେଣନୀକିନ୍ ହୋଇଲାବୀ, ପ୍ରଦେଖିଲିନ୍ ହା ଶ୍ରୀଦେଖିଯାତୀନ୍ ତମ ତମନୀରେ
ଛୁଦିବ ପ୍ରଦେଖି ଗୁଣିର ଲିନାଦ କୋର, ଅଛି ବୈଚି କୋର, ଶ୍ରୀଯେ ମୁଢ଼ ପରିବ୍ରାନ୍ତ
ବନ୍ଦନୀରୀଯ କେଲାଦିମ ଉନ୍ତା ବରପନଳ ପରଦକ୍ଷ ଏବି ମୁହମିମଦ୍ (ଜାତି) ଛୁମା
ପ୍ରକାଶ କଲ ହ. ରତ୍ନମା ରତ୍ନମାଯେଲ୍ (ଅତେଲେ) ଛୁମାଯେ ଜନର ଦ୍ୟମନ
ଦ୍ୟକ୍ଷେଯନ୍ କୋରି କିମ୍ପର କଲ ହ. ରତ୍ନମି ବିକନ୍ଧୁବିର୍ଜନ୍ ଲକ୍ଷ୍ମୀନ୍ ପାନାଯ
କଲ ଏବିକ୍, ଦ୍ୟନୀର ବେଳହତକାରକମି କଲ ଏବିନ୍, ଦ୍ୟରୁଵାରାଯେ ହୃଦ୍ୟର୍ଜ୍ଞ
ଏବିନ୍, ପ୍ରତିମା ବିନ୍ଦୁନାଯ କଲ ଏବିକ୍ କୋର୍ଜ ଲେନ୍ଦୁନା ନାମ୍ବା ଏବିମନ୍ କଲ
ପ୍ରଦେଖିଲିନ୍ ହା ଶ୍ରୀଦେଖିଯାତୀନୀରେ ପାପୋଲିଵାରଙ୍କ ଶ୍ରୀଯାତି ବୀରଦ୍ଵା ଏବି
ଅନୀରୀ ଦ୍ୟନ୍ ମୁହମିମଦ୍ (ଜାତି) ଛୁମା, ଏମ ରତ୍ନମି ଆଜିନିରେ କିରମଲକ୍ଷ୍ମୀରୀ
ଲେବ୍ୟ ବୈଦକନୀର ପାହା ଦ୍ୟନ୍ ହ.

4 - "විහිජවය ගැනයයි සිවිල් හේ ලෝකයේ අධිපතියා විහිජවය කරගු ලැබ සිටින නියා ය."³⁴ මෙම වාක්‍යය ඇ. යොහන් 12:31 හි ද ඇ. යොහන් 14:30 හි ද සඳහන් වන සාකච්ඡා ට යෙදෙයි. වක්ත්ත්වරයාණන් වූ මුහුම්මද (අල්)
තුමා විහිජවය දිනය පිළිබඳ ව ලෙසට අනුකූරු අවශ්‍යතාව පැමිණියය.

၃ - "କୁଳକାଳୀ ଆମ୍ବାଇଯାଙ୍କ ବିଷଳାତ୍."^{୩୦} ଲିଙ୍ଗରହିତରୁଙ୍କାଣନ୍ତ ବୁ ମୁଖ୍ୟମିତର୍ଦ୍ଵାରା (ପାତା) କୁମା କୁମା କୁମା କୁମା ପରିବନ୍ତ 'ଏଇ ଅଜୀବ ନାଶିନ୍ତ ଅଭିନନ୍ଦ ଲାଭେ ଏ. ତେଣି ହେଉଁଥି 'ଜନନୀଯାଦି ହୁ ରିଅଲ୍‌ଲାଇଫ୍‌ଡାଇରୀକୁ ପ୍ରଦାନ କରିବା' ଲାଭିଲା. "ଜୀବିତକାଳୀ କ୍ଷେତ୍ର ଯାହାର କାରୁ କୁମିଳାର କିମ୍ବା ଅଭିନନ୍ଦିତା ହେବା"^{୩୧} ଯୁଦ୍ଧ ଚକ୍ରକ୍ଷେତ୍ର ବିଷଳାତ୍ ପରିବନ୍ତ ଅଭିନନ୍ଦ କାରୁ.

259. എറിക്കുവ്, ഫ. എംബർ 16:11

261. මිංචුව, ඩ. සැකර් 16:13

260. എല്ലാവും, ഫ. മാർക്കസ് 16:13

6 - "උප්පවහන්සේ කම්ප්සේ ම උපදා කාඩා නොකර, උපවිහන්සේ අභන ඇ සිය" ²⁶² ඇද්ධ වූ කුරානානයෙහි ඇත්තේ අල්ලාජගේ විදන් ය. එහි වක්ත්වරයාණන් වූ මූහුම්මද (සල්) තුමාගේ හෝ එතුමාගේ අනුගාලිකයන්ගේ හෝ වටනයකුද අඩංගු වී තැන. මලාදුකාවරයා වන ගේවීයේ එතුමාට කුරානානය කියවුහ: එතුමා එය කටපාචීම් කරගන් හ. පසු ව එතුමාගේ ලිපිකරුවන් එය ලේඛනගත කළ හ. එතුමාගේ ස්වක්ෂිය විදන් සහ ඉගැන්තීම් හදීස් (නැවිවිදන්) ගුන්පියන් හි අඩංගු වී ඇත.

බයිබලයේ, ද්වීතීය කථාව 18:18 හි ඇති ".....මාගේ වචන ඔහුගේ මූලයෙහි කෙනෙනෙම්. මා ඔහුට අණ කරන පියලුල ඔහු ඔහුන්ට කියන්නේ ය." යන වාක්‍යය, අල්කුරානායේ 53:2-4 හි ඇති පහත සඳහන් වාක්‍ය සමඟ සහභා බලන්න. එවිට මෙම වාක්‍ය අතර යම් සමානත්වයක් ඇති බව ඔබට පෙනෙයි.

"මිබනේ සහායයා (මූහුම්ද-(සල්)) නොමෙහි ද වරදෙහි ද නොවන්නොස් වයි. ඔහු ස්වේච්ඡාවන් (කමන් පිතු පරිදි) කාඩා කරන්නොස් ද නොවයි. (මූහුන්න් පිටවෙන කාඩා වූ) එවා 'විභි' (දේව වාක්‍ය) මාරුගයෙන් ප්‍රකාශනයන් භුර (විනාකක) තැන."

7- උන්වහන්සේ පැමිණෙන්ව කිඳෙන ඇ තුළිලාට ප්‍රකාශ කරන යේක." ²⁶³ පර්‍රසියාවේ හි රෝමයට ජය ලැබේම. අමුලහන් මූස්ලීම්වරයෙක් නොවී මරණයට පත් විම, ඉස්ලාමයේ ව්‍යාප්තය වැනි කුරානායේ අනාවැකි යියලුල එලෙය ම ඉටු විය.

8 - "උන්වහන්සේ මා නොරවයට පමුණුවන යේක." ²⁶⁴ බයිබලය සහ ස්‍රීදේවියාතින්ට වචා කුරානානය සහ වක්ත්වරයාණන් වූ මූහුම්ද (සල්) තුමා යේපුස් වහන්සේ කෙරෙහි මහන් ගෞරවයක් දැක්වීම රහස්‍ය ව තැන.

පහත සඳහන් කරුණු මෙම අදහස පැහැදිලි කරයි:

අ - යේපුස් වහන්සේ කුරුසියේ ඇතු ගසා මරණයට පත්කළ බව ඇදිනීම එතුමාගේ වක්ත්වහනාවයට අපකිරතියක් ඇති කිරීමක් වෙයි. මෙම

262. බයිබලයේ, අ. යොහන් 16:13
264. බයිබලයේ, අ. යොහන් 16:14

263. බයිබලයේ, අ. යොහන් 16:13

අපකිරීතිය බහිබලයේ, දැඩිතිය කුවාව 13 : 5 වෙති වාක්‍යයෙහි, “ප්‍රධානය ව්‍යුහය හෝ ස්විච්නෑසුරයා මුද්‍රා ගැටිය යුතු යි” යි සියලුන් ඇතිකර ඇත. තවද, “එල්ලෙනු ලබන හැඳුනුම් දෙවියන් වහන්සේගෙන් ගාහ උදෙස් යුතියි” බහිබලයේ, දැඩිතිය කුවාව 21:23 හි පැවතිමෙන් එනුමාට ගාප කර ඇත. (අල්ලාජ් මෙවැනි කුවාවලින් අපට බෙරාගතික්වා!)

ආ - “මාය දෙවියනි, මාය දෙවියනි, ඔම මා අභ්‍යන්තරය මක්කියාද? යි යේපුද් වහන්සේ අඩා වැළඳී විමසු බව බහිබලයේ, යු. මතෙක් 27:46 වාක්‍යයෙහි සඳහන් වේයි! යේපුද් වහන්සේ වැනි ප්‍රේථා වක්කාවරයෙක් මෙලෙස විමසු බව පිළිගත හැකි ද? වක්කාවරයෙක් තොවන සාමාන්‍ය මුද්‍රාවයක් පවතා, මෙම මරණය කමාට ‘දෙවියන්’ වෙනුවෙන් එවිනය පරිත්‍යාග කළ කෙනෙක් බව හා උසස් පදිංචියක් ලබාදෙන බව දැනාගත ඉවතිමෙන් සිටියි; මෙයින් ලබන වේදනාවන් ඉදිරියේ සිතාමුසු ව සිටියි.

එහෙතු, මෙම බහිබල වාක්‍යය යේපුද් වහන්සේගේ දේව විශ්වාසය ඉතා අමුවෙන් තක්සේරු කර එනුමාට අපහාස කරනවා තොවෙයි ද? තීගුහ කරනවා තොවෙයි ද? මෙය එනුමාගේ කන්ත්වය පහත හෙළිමේ ප්‍රයත්තයන් තොවෙයි ද?

ඇ - යේපුද් වහන්සේ සාමාන්‍ය රෘත්‍යාවන් හා වෙනත් සමාජීයයින් අපහාස කරන ආකාරයන් ‘බල්ලෝ’ ‘උරෝ’ යැයි ඇමතු බව හෝ ඩම ආදර මූලිකයන් ‘ගැහැණිය’ යැයි ඇමතු බව හෝ මුදලිමිවරුන් වන අපට අදහන්න තොහැකි ය. රිට ජෙතුව අල්කුරානයේ 19:32 වාක්‍යයෙහි යේපුද් වහන්සේ, කමාගේ මූලිකයන් ගැන මෙයේ පැවතු බව සඳහන් වි සිතිම ය:

“(අල්ලාජ් මා) මගේ මූලිකයන්ට උවටුන් කරන්නෙකු ද කෙපේ ය. මා උචිගු කෙනෙකු ද කාල කන්තියෙකු ද තොකෙපේ ය.”

යේපුද් වහන්සේගේ අපහාසයට අනෙක් අය ලක් වූ බව බහිබලයේ, යු. මතෙක් 7:6 වෙති වාක්‍යය කියයි:

"අදා ඇ බල්ලනට හොඳල්ල. කුමිලාගේ ත්‍රිතු උරන් ඉදිරියෙහි හොඳම්ල්ල. සම්හරවීම දැන් එවා පසින් පාහා ඩැරි කුමිලා ඉරුදුහිනට පුරවන."*

තව ද, බයිබලයේ, යු. යොහන් 2:4 වාක්‍යයෙහි මෙයේ ඇත.

"පෙළුප් වහන්සේ ද (කම ඔව අම්හා) ස්ම්‍රීය ! කුමින් මට කම මොක් ද ?"

වක්න්වරයෙක් මෙයේ කථාකරන බව කවරෙකුට විශ්වාස කළ හැකි දී

15 - වක්නාවරයාණන් වූ මූහ්මිමද (සල) තුමාට අනාවරණය වූ දේව වාක්‍ය !

අල්ලාස්, මලාඉකාවරයා වූ ගෝඩියෙල් ගේ මාරුගයෙන් මූහ්මිමද (සල) තුමාට අනාවරණය කළ පළමු විදත් "ඉස්රය"** නම් වේ. මෙම විදත් හි තේරුම "පාරුයනා කරන්න" යන්න ය. මූහ්මිමද (සල) තුමා අකුරු හොඳන්නා කෙනෙකු හෙයින් "මම පාරුයනා කිරීමට තුපුරුවන් කෙනෙක් මි" හි පිළිතුරු දුන් ය. මෙම පළමු අනාවරණය පිළිබඳ අනාවැකියක් බියිබලයේ හි ඇත.

එම අනාවැකිය මෙයේ ය:

"අකුරු හොඳන්නා කෙනෙකුට උයවිල්ල ද : මික කියවාපන් තැපි සිවා ඔ-
ම අකුරු හොඳනිමිය මුළු කියන්නේ ය."**

දේව වාක්‍ය අනාවරණය වූ පිළිවිල, දැනට අල්කුරුඅනායෙහි පෙනෙන්නට ඇති පිළිවෙළින් වූයේ තැත. මෙය වෙනත් ආකාරයකින් කියන්නේ නම්, පළමු ව අනාවරණය වූ කොටස පළමු පිළිවෙහි ද අවසාන විශයෙන් අනාවරණය වූ කොටස අවසාන පිළිවෙහි ද නොකිනේ. මෙම දේව වාක්‍ය කොටස විශයෙන් අනාවරණය කරනු ලැබූ අතර අල්ලාස් තීයම කළ පරිදි යම් වියෙක පිළිලෙලකුට කුරානායෙහි සකස්කොට ඇත. මේ පිළිබඳව ද බයිබලය සඳහාන් කරයි:

"මිකුතියාද අඟ පිට අඟය, අඟ පිට අඟය; පනෙහ පිට පනෙහය, පනෙහ පිට පනෙහය; එහි විකෘත් ය, එහි විකෘත් ය, එස් ය, උත්ව්හැන්සේ එයුත් නොලැබුණ් ද වින හාභාවකින් ද වේ යෙනාගතට කට්‍ය කරනවා ඇත."*

මෙම විකෘත් හාභාවයෙහි 'වෙනත් හාභාවක් යැයි සඳහන් කරනු ලබන්නේ' 'හෙගුව්' හාභාව හෝ 'අරමයින්' හාභාව හෝ තොවෙයි; අරාධී හාභාවය.

ලොවෙහි එක් කොරක සිට අනෙක් කොර දක්වා වෙශයන කෝට් සංඛ්‍යාත මුස්ලිම් ජනයා එක ම සත්‍ය දෙවියන් අමතන විටත්, ඔහුට යාවිජා ඉටුකරන විටත්, හෝ කරකව්‍ය ඉටුකරන විටත්, එකිනෙකා අතර ආමත්තුණය කරන විටත් එක ම හාභාවක් - එනම් අරාධී හාභාව යාවිතා කරනි.

මෙම හාභා සමඟිය පිළිබඳ ව ද බයිබලයෙහි අනාවැකියක් සඳහන් වී ඇත.

"එකඳ සියලු ජනයන් ස්ථානීන් වහන්සේන් තාමියට යාවිජ්‍යාංකාට, එකසින් ව උත්ව්හැන්සේට හේවා කරන පිළිය, ඔහුනට පාවිතු හාභාවක් දන්නෙමි."**

අවසාන විගයෙන්, දැන් සත්‍යය අරාධී හාභාවත් ලැබී ඇත. (එහි විශ්වාසය තොකබා) වක්ත්තවිරයාණන් වූ යේසුද් වහන්සේ දෙවෙනි වතාවත් පැමිණ, මානව සංඛ්‍යා එක ම විශිෂ්ට හාභාවකින් අල්ලාඟ ව තැමදීම ඉටුකරන්න උගන්වන බවට සමහරු බලාපොරොත්තු වෙති.

එහෙත්, වක්ත්තවිරයාණන් වූ යේසුද් වහන්සේ තැවත්ත මෙලොව පැමිණි විට මුස්ලිම්වරුන් සමග එක වි මස්කිදයෙහි (මුස්ලිම් දේවස්ථානය හි) යාවිජ්‍යාවෙහි යෙදෙන බවත්, මුස්ලිම්වරුන් මෙන් වරමඟේනය කරගතනා බවත්, උරුමයේ අනුශට තොකරන බවත්, වූ අද්විතාය සොට සිටගෙන ද, සිඟ තමා ද, සිඟ පොලොවෙහි තබා ද, සලාක් ඉටුකරන බවත් මුස්ලිම්වරුන් වන අපි තරඟ විශ්වාස කරන්නෙමු.



මෙම පොනේ අනෝක කැනු හි රිමාන්, රිමාන්ධාරීන්, මූහින්වරු යන විවත ඇත. “රිමාන්” යන්හේ හි කේරුම “විශ්වාසය” නාම වේ. රිමාන්ධාරීන් හෝ මූහින්වරු හෝ කියන්නේ “විශ්වාසකයෝ” යන අදහසිනි.

ඉස්ලාමීය ඉගුන්වීම් අනුව පහත සඳහන් ප්‍රධාන කරුණු හයම විශ්වාස කිරීම ‘රිමාන්’ යැයි කියනු ලැබේ; එම විශ්වාසය ඇත්තා මූහින් වෙයි

අරාධි යාමාවින් කියවෙන මෙය
සිංහලට නාභා මෙයේ කියන්න.

මෙවායේ කේරුම

- | | |
|----------------------|---|
| 1. ආමන්තුවීල්ලාහි | - අල්ලාජගේ උක්කාවය |
| 2. ව මලාඹක්කනිසි | - (මුපුගේ) මලාඹකාවරු |
| 3. ව කුතුවී හි | - (මුපුගේ) ධරමුනුන්ප |
| 4. ව රුපුලිසි | - (මුපුගේ) නාන් (වික්කා) වරු |
| 5. වල් යවිමිල් ආ හිර | - විතියුවය දිනය |
| 6. වල්කදරේ හයිරිසි | - හොඳ තොහොඳ සියලුම
විභාගී පෙරමුනුම අනුව
සිදුවෙයි. |

මෙම පොනේ වරහන් තුළ යොද ඇති කෙටි අක්ෂර මුරුමනින් උවිචාරණය කළපුණු ආකාරය හා රේවායේ කේරුම් පහත සඳහන් වෙයි.

1. (පල) සල්ලේලාභ අනෙලකි වසල්ලම්
(අල්ලාජගේ ආන්තිය හා ආක්රිච්චා එනුමාව ලැබේවා!)
2. (අනෙල) අනෙලකියේසලාම්
(අල්ලාජගේ ආන්තිය එනුමාව ලැබේවා!)
3. (රල) රලියල්ලාභ අන්සු (පිරිමින්)
4. (රල) රලියල්ලාභ අන්හා (ඡ්‍රීන්)
(අල්ලාජගේ කරුණාව එනුමාව/ එනුමියට ලැබේවා!)
5. (රජ) රජම්ඛ්‍රාල්ලාහි අනෙලකි
(අල්ලාජගේ කරුණාව එනුමාව ලැබේවා!)

REFERENCES

1. *Explanatory English Translation of Holy Qur 'an by Dr' Mohammad Taqui-Din Al-Hilali and Dr. Muhammad Muhsin Khan.*
2. *The Holy Bible, King James Version, authorized 1611*
3. *The Holy Bible, Revised Standard Version*
4. *New World Translation of the Holy Scriptures : Jehovah's Witnesses Church*
5. *New American Standard Bible.*
6. *The Myth of the Cross, by A. D. Ajijola*
7. *The Cross and the Crescent. by Maulana Muhammad Imran.*
8. *Davis dictionary of the Bible, 1980*
9. *The International Standard Bible Encyclopedia*
10. *Smith's Bible Dictionary. 1980*
11. *Encylopedia Britanica, 1980*
12. *Muhammad in the Bible, by Prof. Abdu'L-Ahad Dawud*
13. *uhammad in the Bible, Ahmed Deedat*
14. *Jesus, A Prophet of Islam, by Sulainman Shahid Mufassir*
15. *Biblical Studies from Muslim Perspectives, by S. Mufassir*
16. *Muhammad in the Bible, by Jamal Badawi Al Ittihad january - March, 1982*

حوار بين مسلم ونصراني

تأليف

حسن باقل



إدارة أوقاف

صالح بن عبد العزيز الراجحي

حوار بين مسلم ونصراني

تأليف

حسن باقل

باللغة الصحفالية

طبع على نفقة إدارة أوقاف

صالح بن عبد العزيز الراجحي

غفر الله له ولوالديه ولذريته ولجميع المسلمين

www.rajhiawqaf.org

يقتصر على بيع